



පාර්ලිමේන්තු විවාද

(හැන්සාඩ්)

නිල වාර්තාව

(අශෝධිත පිටපත)

අන්තර්ගත ප්‍රධාන කරුණු

අවනත විමේ ප්‍රතිඥ

නිවේදන :

කරාතායකතුමාගේ සහතික
මොරටුව විශ්ව විද්‍යාලයේ උත්තර මණ්ඩලයට තම කිරීම

ප්‍රශ්නවලට වාචික පිළිතුරු

යෝජනා ප්‍රකාශය : ශ්‍රීමති ඉන්දිරා ගාන්ධි මැතිණිය

විසර්ජන පනත් කෙටුම්පත, 1985 :

පළමුවන වර කියවන ලදී

තොතුහුරු කරුණ බොද්ධ සංගමය (සාස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත :
දෙවන වර කියවා "ඒ" ස්ථාවර කාරක සභාවට පවරන ලදී

පරිපූරක මුද්‍රල් :

රුහුණ විශ්ව විද්‍යාලයේ ගොඩනැගිලි ඉදි කිරීම
කඩිනම් මහවැලි සංවර්ධන වැඩ පිළිවෙළ
මුහුදුකැම වැළැක්වීම
මැලේරියා මර්දන ව්‍යාපාරය

පොල් සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත :

දෙවන වර කියවීම - විවාදය කල් තබන ලදී

කල් තැබීමේ යෝජනාව

பாராளுமன்ற விவாதங்கள்

(ஹன்சாட்)

அதிகார அறிக்கை

(பிழை திருத்தப்படாதது)

பிரதான உள்ளடக்கம்

உறுதிப்பிரமாணம்

அறிவிப்புகள் :

சபாநாயகரின் சான்றிதழ்கள்

மொறட்டுவ பல்கலைக்கழக மன்றக்கு நேமகம்

வினாக்களுக்கு வாய்மூல விடைகள்

அனுதாபத்தீர்மானம் : சூர்மதி இந்திரா காந்தி

ஒதுக்கீட்டுச் சட்டமூலம், 1985 :

முதன்முறை மதிப்பிடப்பட்டது

பொத்துஹெர பெளத்த இளைஞர் கழகம் (கூட்டிணைத்தல்)
சட்டமூலம் :

இரண்டாம் முறை மதிப்பிடப்பட்டு நிலைக்குழு 'ஏ'க்குச்
சாட்டப்பட்டது

குறை நிரப்புத்தொகை :

றுஹூனு பல்கலைக்கழகக் கூட்டக் கருத்திட்டம்

துரித மகாவலி அபிவிருத்தித் திட்டம்

கடலரிப்புத்தடுப்பு

மலேரியாத்தடை இயக்கம்

தெங்குப்பொருள் அபிவிருத்தி (சிறப்பேற்பாடுகள்) சட்டமூலம் :

இரண்டாம் மதிப்பு - விவாதம் ஒத்திவைக்கப்பட்டது

ஒத்திவைப்புப் பிரேரணை

Volume 30
No. 10

Tuesday
6th November 1984

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

PRINCIPAL CONTENTS

AFFIRMATIONS

ANNOUNCEMENTS :

Speaker's Certificates

Nomination to Moratuwa University Court

ORAL ANSWERS TO QUESTIONS

VOTE OF CONDOLENCE : Shrimathi Indira Gandhi

APPROPRIATION BILL, 1985 :

Read the First time

2-A 079732-2,925 (84/11)

POTUHERA YOUNG MEN'S BUDDHIST ASSOCIATION
(INCORPORATION) BILL :

Read a Second time, and allocated to Standing Committee
"A"

SUPPLEMENTARY SUPPLY :

Building Project of Ruhuna University

Accelerated Mahaweli Development Programme

Prevention of Sea Erosion

Anti-Malaria Campaign

COCONUT DEVELOPMENT (SPECIAL PROVISIONS) BILL :

Second Reading - Debate adjourned

ADJOURNMENT MOTION

පාර්ලිමේන්තුව
பாராளுமன்றம்
PARLIAMENT

1984 නොවැම්බර් 6 වන අඟහරුවාදා
செவ்வாய்க்கிழமை, 6 நொவம்பர் 1984
Tuesday, 6th November 1984

අ. හා. 3 ට පාර්ලිමේන්තුව රැස් විය. කථානායකතුමා [ඊ. එල්. සේනානායක මහතා] මුලාසනා රැස් විය.

பாராளுமன்றம் பி. ப. 3 மணிக்குக் கூடியது. சபாநாயகர் அவர்கள் [திரு. ஈ. எல். சேனநாயக்க] தலைமை வகித்தார்கள்

The Parliament met at 3 p.m. MR. SPEAKER (MR. E. L. SENANAYAKE) in the Chair.

අවතනවීමේ ප්‍රතිඥා
உறுதிப்பிரமாணம்
AFFIRMATIONS

මතු සඳහන් මන්ත්‍රීවරු තිහි ප්‍රකාර ප්‍රතිඥා දී පොතෙහි අත්සන් කළහ :
பின்வரும் அங்கத்தினர் சட்டத்தினால் வேண்டப்பட்டவாறு உறுதிப்பிரமாணம் செய்து சபாபீடத்தினிருந்து புத்தகத்திற் கைச்சாத்திட்டனர் :

The following Members made and subscribed the Affirmation required by law; and signed the Book at the Table :

- රත්නුත්තේනේ ප්‍රේමචන්ද්‍ර විජේසිරි මහතා (කුණ්ඩසාලේ)
- සරණසිරි බණ්ඩාර විජේසේන මහතා (මීනතේරිය)
- ලෝහිණී මහේස්වරී ජීර්වයම විජේසිරි මහත්මිය (තාර්ස්පත්තුව)
- திரு. ரங்கத்தேக பிரேமசந்திர விஜேசிறி (குண்டசாலை)
- திரு. சரணசிறி பண்டார விஜேகோன் (மின்னேரிய)
- திருமதி லோகினி மஹேஸ்வரி ஈரியகம விஜேசிறி (ஹரிஸ்பத்துவ)

- Mr. Rankethege Premachandra Wijesiri (Kundasale).
- Mr. Saranasiri Bandara Wijekoon (Minneriya).
- Mrs. Lohini Maheswari Eriyagama Wijesiri (Harispattuwa).

නිවේදන
அறிவிப்புக்கள்
ANNOUNCEMENTS

I
කථානායකතුමාගේ සහතික
சபாநாயகரது சான்றிதழ்கள்
SPEAKER'S CERTIFICATES

කථානායකතුමා
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

I wish to announce that I have, under the provisions of Article 79 of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka, endorsed the certificate on the following Bills on 5th November 1984 :

- Police (Amendment).
- Galkisse Thapodhanarama Vihara Wardhana Samithiya (Incorporation).
- Jayanthipura Eksath Bauddha Sangamaya (Incorporation).

II

මොරටුව විශ්ව විද්‍යාලයේ උත්තර මණ්ඩලයට නම් කිරීම

மொறட்டுவ பஸ்கலைக்கழக மன்றக்கு நேமகம்

NOMINATION TO MORATUWA UNIVERSITY COURT

කථානායකතුමා
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Mr. Dinesh Gunawardena, Member of Parliament, has been nominated to the Court of the University of Moratuwa.

As the only nomination received is that of Mr. Dinesh Gunawardena, I declare him duly elected to the Court of the University of Moratuwa.

ලිපි ලේඛනාදිය පිළිගැන්වීම
சமர்ப்பிக்கப்பட்ட பத்திரங்கள்
PAPERS PRESENTED

- (1) 1980 සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
- (2) 1981 සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්.—[එම්. එස්. අමරසිරි මහතා]

Annual Report of the Tea Small Holdings Development Authority for 1982. - (Mr. M. Vincent Perera, on behalf of the Minister of Public Administration and Minister of Plantation Industries.)

1. Estimates of the Revenue and Expenditure of the Government of the Democratic Socialist Republic of Sri Lanka for the Financial Year, 1st January 1985 to 31st December 1985.

2. Resolution under Section 10 of the Customs Ordinance (Chapter 235) relating to Import Duties. - (Mr. M. Vincent Perera, on behalf of the Minister of Finance and Planning)

1980 සහ 1981 සඳහා ලංකා බැංකු කේන්ද්‍රිත සංස්ථාවේ වාර්ෂික වාර්තා [එස්. ඩෙන්සිල් ප්‍රකාශ්‍ය මහතා]

සහාමේසය මත තිබිය යුතු යයි තීරණය කරන ලදී.
சபாபீடத்தில் இருக்கக் கட்டளைபிடிப்பட்டது.
Ordered to lie upon the Table.

47 (5) වන ස්ථාවර තීරණය යටතේ
පිළිගැනවන ලද වාර්තාව

நிலைக்கட்டளை இல. 47(5) இன்படி சமர்ப்பிக்கப்பட்ட அறிக்கைகள்

REPORTS PRESENTED UNDER STANDING ORDER No. 47 (5)

ශ්‍රී ලංකා පෝෂණ සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
இலங்கை போஷாக்குச் சங்கம் (கூட்டிணைத்தல்) சட்டமூலம்
Nutrition Society of Sri Lanka (Incorporation) Bill

Report on the Bill intituled "An act to incorporate the Nutrition Society of Sri Lanka" - (Mr. Vincent Perera, Minister of Parliamentary Affairs and Sports and Chief Government Whip, on behalf of the Minister of Agricultural Development and Research and Minister of Food and Co-operatives).

පනත් කෙටුම්පත 1984 නොවැම්බර් 7 වන බදාදා දෙවන වර කියවිය යුතු යයි තීරණය කරන ලදී.

சட்டமூலம், 1984 நொவம்பர் 7, புகள்கிழமை இரண்டாம்முறை மதிப்பிடப்பட்ட கட்டளைபிடிப்பட்டது.

Bill ordered to be read a Second time upon Wednesday, 7th November, 1984.

පෙත්සම්
மனுக்கள்

PETITIONS

කථානායකතුමා
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Hon. Member for Badulla.-(Pause). Not here.

මොරටුව රණරාජ මහතා (තීරණය කර ඇති බව)
திரு. ஷெல்லடன் ரணராஜா - நீதி பிரதி அமைச்சர்)
(Mr. Shelton Ranaraja - Deputy Minister of Justice)

I present a petition from Mr. M. B. Weerakoon of V.C. No. 125/2, Ampitiya.

ලක්මන් ජයකොඩි මහතා (අත්තනගල්ල)
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி — அத்தனகல்லை)
(Mr. Lakshman Jayakody-Attanagalla)

ඇත්තද, "අයෝකා" හි, ජී. ඩී. ජයාපාල මහතාගෙන් ලැබුණු පෙන්සමක් මම ඉදිරිපත් කරමි.

සරත් මුත්තේටුවෙගම මහතා (කලවාන)
(திரு. சரத் முத்தேட்டுவெகம் — கல்வான)
(Mr. Sarath Muttetuwegama-Kalawana)

ශාල්ලේ ගල්වඩුගොඩ, පත්සල පාරේ, අංක 14/10 හි පදිංචි, ඩබ්ලිව්. ඩබ්ලිව්. ඩබ්ලිව්. වෛද්‍යරත්න මහතාගෙන් ලැබුණු පෙන්සමක් මම ඉදිරිපත් කරමි.

ජේ. ජී. විජේරත්න බණ්ඩා මහතා (ලත්ගල)
(திரு. ஜே. ஜி. விஜேரத்ன பண்டா — லக்கலை)
(Mr. J. G. Wijeratne Banda -Laggala)

කෝතගගවෙල, ඇලහැර පාරේ, එම්. ජී. ගුණරත්න බණ්ඩා මහතාගෙන් ලැබුණු පෙන්සමක් මම ඉදිරිපත් කරමි.

ඉදිරිපත් කරන ලද පෙන්සම් මහජන පෙන්සම් කාරක සභාවට පැවරිය යුතුයයි නියෝග කරන ලදී.

சமர்ப்பிக்கப்பட்ட மனுக்கள் பொதுமனுக் குழுவுக்குச் சாட்ட கட்டளையிடப்பட்டது.
Petitions ordered to be referred to the Public Petitions Committee.

ප්‍රශ්නවලට වාචික පිළිතුරු
வினாக்களுக்கு வாய்மூல விடைகள்
ORAL ANSWERS TO QUESTIONS

සයිමන් ධර්මදාස මහතා : වි වගාවට ඉඩම්

திரு. சைமன் தர்மதாச : நெற்செய்கைக்குக் காணி
SIMON DHARMADASA : LAND FOR PADDY CULTIVATION

119/84

1. ලක්මන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

රාජ්‍ය වැවිලි පිළිබඳ කියෝජ්‍ය ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

(අ) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂමට අයත්, පුනාගල අම්පිටිය කන්ද වත්තේ, සයිමන් ධර්මදාස මහතා විසින් එම වත්තේ තේ වගාකළ නොහැකි වගුරුබිම් කොටසක් වි වගාව සඳහා ලබා දෙන ලෙස ඉල්ලා ඇති බව එතුමා දන්තවද?

(ආ) එම ඉල්ලීම ගැන සලකා බලා මනුෂ්‍ය තාවකාලික වි වගාව පිණිස වගුරුබිම් කොටසක් ලබා දීමට එතුමා කටයුතු කරනවාද?

(ඇ) එසේ නොවේ නම්, ඒ මන්ද?

அரசு பெருந் தோட்ட பிரதி அமைச்சரைக் கேட்ட வினா :

(அ) காணிச் சீர்திருத்த ஆணைக்குழுவைச் சேர்ந்த பூணகலை அம்பிடித் தோட்டத்தில் தேயிலை வளர்க்கமுடியாத சேற்றுநிலத்தின் ஒரு பகுதியை நெல் வேளாண்மைக்காகத் தருமாறு கோரி திரு. சைமன் தர்மதாச என்பவர் விண்ணப்பித்துள்ளாரென்பதை அவர் அறிவாரா ?

(ஆ) இவ்வவிண்ணப்பத்தைக் கவனித்து இவருக்கு நெல் வேளாண்மைக்காக தற்காலிகமாகச் சேற்றுநிலத்தில் ஒரு காணித்துண்டைப் பெற்றுத்தர அவர் நடவடிக்கை எடுப்பாரா ?

(இ) இன்றேல் ஏன் ?

asked the Deputy Minister of State Plantations :

(a) Is he aware that Mr. Simon Dharmadasa of Ampitiya Kanda Estate Poonagla has asked for a section of the marshy land of that estate where tea cannot be grown, for paddy cultivation ?

(b) Will he consider this request and take steps to give him a part of the marshy land temporarily for paddy cultivation ?

(c) If not, why ?

වි. ජිලි. විජේපාන මහතා (නියෝජ්‍ය රාජ්‍ය වැවිලි පිළිබඳ ඇමතිතුමා)
(திரு. வி. ஜி. விஜேபான்—அரசு பெருந்தோட்டப் பிரதி அமைச்சர்)

(Mr. V. L. Wijemanne-Deputy Minister of State Plantations)

(a) Yes.

(b) No.

(c) The land belongs to the LRC. The applicant has to make application to the LRC.

කථානායකතුමා
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Question No. 2.

එස්. එස්. අබේසුන්දර මහතා (වැඩබලන කෘෂිකාර්මික සංවර්ධනය හා පර්යේෂණ පිළිබඳ ඇමතිතුමා)

(திரு. எஸ். எஸ். அபேசுந்தர—பதில் விவசாய அபிவிருத்தி, ஆராய்ச்சி அமைச்சர்)
Mr. S. S. Abeysondera-Deputy Minister of Agricultural Development & Research

I want two weeks' time.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.
வினாளை மற்றொரு தினத்திற் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.
Question ordered to stand down.

බී. වි. සැමී මහතා : ලබුදුට ගොවිපලෙන් ලැබිය යුතු මුදල්
திரு. பி. வி. செமி : லபுதுவ பண்ணைக் கொடுப்பனவு
MR. B. V. SAMMIE : DUES FROM LABUDUWA FARM

150/84

3. ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (ගාල්ල)

(கலாநிதி டபிள்யூ. தஹநாயக்க — காலி)
(Dr. W. Dahanayake Galle)

කෘෂිකාර්මික සංවර්ධනය හා පර්යේෂණ පිළිබඳ ඇමතිතුමා සහ ආහාර හා සමුපකාර ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

(අ) ලබුදුට ගොවිපලෙහි 1966 සිට 1977 දක්වා සේවය කළ කම්කරුවකු වන පෙර්දල, තාරාවල, කෝත්තදුට වත්තේ, බී. වි. සැමී මහතාට ලැබිය යුතු සියලු දීමනා ගෙවීමට එතුමා පියවර ගත්තේද?

(ආ) නොගත්තේ නම් ඒ මන්ද?

விவசாய அபிவிருத்தி, ஆராய்ச்சி அமைச்சரும் உணவு, கூட்டுறவுத்துறை அமைச்சரும் ஆளவரைக் கேட்ட வினா :

(அ) கோங்கஸ்தூரவேவத்தை, நாருவலை, போத்தலை என்ற முகவரியினரும் லபுதுவ பண்ணையில் 1966 முதல் 1977 வரை பணியாற்றியவருமான தொழிலாளி திரு. பி. வி. செமி என்பவருக்குரிய கொடுப்பனவுகள் அனைத்தையும் கொடுப்பதற்கு அவர் நடவடிக்கை எடுப்பாரா ?

(ஆ) இல்லையெல் ஏன் ?

asked the Deputy Minister of Agricultural Development Research and Minister of Food and Co-operatives :

(a) Will he take steps to pay all dues to labourer Mr. B. V. Sammie, of Konggasduwawatte, Narawala, Poddala, who worked in the Labuduwa Farm from 1966 to 1977 ?

(b) If not, why ?

එස්. එස්. අබේසුන්දර මහතා
(திரு. எஸ். எஸ். அபேசுந்தர)
(Mr. S. S. Abeysondera)

- (a) There are no dues payable to B. V. Sammie.
- (b) Does not arise.

ශ්‍රියානි ප්‍රනාන්දු මෙහෙවිය : රැකියාවක්
செல்வி சிரியாணி பெருண்டோ : தொழில்

MISS SRIYANI FERNANDO : EMPLOYMENT

151/84

4. ආචාර්ය ධම්මලී. දහනායක මහතා
(கலாநிதி டபிள்யூ. தஹநாயக்க)
(Dr. W. Dahanayake)

සැලසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳ නියෝජ්‍ය ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

- (අ) ගෘහ විද්‍යාව, බෞද්ධාගම, සතුරුලෝචනය සහ සෞඛ්‍ය විද්‍යාව යන විෂයය හතරෙන් සම්මත සහිතව අ. පො. ස. (සා.පෙ) විභාගයෙන් විෂයයන් හතකින් සමත් වී සිටින, අංක 603 දරන ගාල්ලේ රැකියා බැංකු පන හිමි ගාල්ලේ, මහමෝදර, 250/1 පදිංචි ශ්‍රියානි ප්‍රනාන්දු මෙහෙවියට එතුමා රැකියාවක් දෙන්නේද?
- (ආ) නොදෙන්නේ නම්, ඒ මන්ද?

திட்டச் செயற்படுத்தற் பிரதி அமைச்சரைக் கேட்ட வினா :

- (அ) 250/1, மகாமோதரை, காலி என்ற முகவரியினரும் காலியில் 603 ஆம் இலக்க தொழிலட்டடையைக் கொண்டவரும் க.பொ.த. (சாதாரண தரம்) பரீட்சையில் மனையியல், பௌத்தம், தட்டச்சு, சுகாதாரம் ஆகிய 4 பாடங்களில் திறமைச் சித்தியுட்பட ஏழு பாடங்களில் சித்தி பெற்றவருமான செல்வி சிரியாணி பெருண்டோ என்பவருக்கு தொழில் வழங்குவாரா?
- (ஆ) இல்லையெல் ஏன்?

asked the Deputy Minister of Plan Implementation :

- (a) Will he offer employment to Galle Job Card No. 603, Miss Sriyani Fernando, of 250/1, Mahamodera, Galle, who has passed seven subjects in the G.C.E. (O.L.) Examination with 4 credits in Home Science, Buddhism, Typing and Hygiene?
- (b) If not why?

ඩී. ඩී. වෙලගෙදර මහතා (නියෝජ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ඇමතිතුමා)

(திரு. டி. பி. வெலகெதர — அமைப்புத்திட்டச் செயற்படுத்தல் பிரதி அமைச்சர்)

(Mr. D. B. Welagedera - Deputy Minister of Plan Implementation)

- (අ) ඇය ලබා ඇති සුදුසුකම් අනුව පුරප්පාඩු සඳහා ඉල්ලීම් ලැබුණු විට සම්මුඛ පරීක්ෂණවලට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබේ.
- (ආ) පැන නොනඹී.

ආචාර්ය ධම්මලී. දහනායක මහතා
(கலாநிதி டபிள்யூ. தஹநாயக்க)
(Dr. W. Dahanayake)

කොඩි කාලයේදීද මේ කාරණය ගැන බලාපොරොත්තු වන්නට පුළුවන් කියා කරුණකර කියන්නට පුළුවන්ද?

ඩී. ඩී. වෙලගෙදර මහතා
(திரு. டி. பி. வெலகெதர)
(Mr. D. B. Welagedera)

ඇබැරුණු ඇතිවන කොට අපි කැඳවන්නම්.

ආචාර්ය ධම්මලී. දහනායක මහතා
(கலாநிதி டபிள்யூ. தஹநாயக்க)
(Dr. W. Dahanayake)

දත් අවුරුදු 5 ක් වෙනවා.

ඩී. ඩී. වෙලගෙදර මහතා
(திரு. டி. பி. வெலகெதர)
(Mr. D. B. Welagedera)

කරන්න දෙයක් නැහැ. ඇබැරුණු තිබෙන්නට එපායැ.

ලබුදුව රජයේ ගොවිපොළ

லபுதுவ அரசாங்கப்பண்ணை

LABUDUWA GOVERNMENT FARM

247/84

5. ඊවඩ් පතිරණ මහතා (අක්මමන)

(திரு. ரிச்சட் பத்திரான — அக்மீமன)

(Mr. Richard Pathirana - Akmeemana)

කෘෂිකාර්මික සංවර්ධනය හා පර්යේෂණ පිළිබඳ ඇමතිතුමා සහ ආහාර හා සමුපකාර ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

- (අ) (i) ලබුදුව රජයේ ගොවිපොළේ නේ වගා කර ඇති අක්කර ප්‍රමාණයන් :
- (ii) එම වගාවෙන් පසුගිය දෙවර්ෂය තුළ ලද නේ දළ කිලෝ ප්‍රමාණයන් :
- (iii) එමගින් රජයේ ගොවිපලට ලැබී ඇති ආදායමන් : එතුමා සඳහන් කරන්නේද?
- (ආ) එම වගාව නොසැලකිලිමත් ලෙස පාලනය කිරීම නිසා රජයට ලැබිය යුතු ආදායම අහිමි වී තිබේද?

விவசாய அபிவிருத்தி, ஆராய்ச்சி அமைச்சரும், உணவு கூட்டுறவு அமைச்சருமானவரைக் கேட்ட வினா :

- (அ) (i) லபுதுவ அரசாங்கப் பண்ணையில் தேயிலை பயிரிடப்பட்டுள்ள ஏக்கர் அளவையையும்;
- (ii) இப்பயிர்ச்செய்கையினால் கடந்த இரண்டு வருட காலத்திற்குள் பெறப்பட்ட தேயிலைக் கொழுந்து கிலோ அளவையையும்;
- (iii) இதன்மூலம் அரசாங்கப் பண்ணைக்குக் கிடைத்த இலாபத்தையும்; அவர் குறிப்பிடுவாரா?
- (ஆ) இப்பயிர்ச் செய்கை கவனயீனமாக நிர்வகிக்கப்பட்டமையினால் அரசாங்கத்திற்குக் கிடைக்க வேண்டிய இலாபம் இழக்கப்பட்டுள்ளதா?

asked the Deputy Minister of Agricultural Development and Research and Minister of Food and Co-operatives :

- (a) Will he state :
 - (i) the acreage under tea in the Labuduwa Government Farm ?
 - (ii) the number of kilos of green leaf obtained from this cultivation for the last two years, and
 - (iii) the income earned by the government farm through this cultivation ?
- (b) Has the government lost the income due, as result of careless management of this cultivation ?

asked the Minister of Justice :

- (a) Will he state the names of the Judges of the Supreme Court, who functioned between 1972 and 1977 and who received appointments or assignments on their retirement –
 - (i) under the Government ;
 - (ii) in State-controlled or State-owned or State participating institutions ?
- (b) If so, in what capacity or capacities did they function or are continuing to function ?
- (c) What are the total salaries, emoluments, allowances, etc., received by them upto date ?

சிறீமத விசேஷ அமைச்சர் (நீதி அமைச்சர்)
 (திரு. நிஸங்க விஜேரத்ன — நீதி அமைச்சர்)
 (Mr. Nissanka Wijeyeratne—Minister of Justice)

- (a) 1. Hon. Justice G. P. A. Silva
 2. Hon. Justice Victor Tennakoon
 3. Hon. Justice O. L. de Kretser
 4. Hon. Justice H. Deheragoda.
- (b) 1. *Hon. Justice G. P. A. Silva*
From 24th April, 1976
 Chairman, National Export Awards Selection Committee.
 Chairman, Presidential Export Awards Selection Committee.

From 9th May, 1976
 Chairman, Compensation Board under the Land Reform law, No. 1 of 1972.

From 1st October, 1976
 Chairman, Land Acquisition Board of Review under the Land Acquisition Act.

From 19th August, 1977
 Commissioner of the Presidential Commission of Inquiry to Inquire into Malpractices in Local Bodies (Municipalities)

From 29th November, 1978
 Chairman of the Parliamentary Delimitation Commission.
- 2. *Hon. Justice Victor Tennakoon*
 (i) *From April 1978 up to date*
 Chairman, Law Commission
 (ii) *From July 1978 up to date*
 Chairman, Salaries Review Committee.
 (iii) Chairman, Development Councils Commission (6 months).
- 3. Hon. Justice O. L. de Kretser
 Commissioner, Compensation claims in the Land Reform.
- 4. *Hon. Justice H. Deheragoda*
From 17th September, 1979, up to date
 Deputy Commissioner, Office of the Commissioner for Revision of Legislative Enactments, Ministry of Justice.

(c) 1. <i>Hon. Justice G. P. A. Silva</i> Chairman, National Export Awards selection Committee	(No. remuneration)
Chairman, Compensation Board	Rs. 244,500
Chairman, Land Acquisition Board of Review	Rs. 261,250
Commissioner, Presidential Commission of Inquiry	Rs. 38,000
Chairman, Parliamentary Delimitation Commission	Rs. 20,000
	Rs. <u>563,750</u>
2. <i>Hon. Justice Victor Tennakoon</i>	
Chairman, Law Commission	Rs. 197,500
Chairman, Salaries Review Committee	Rs. 124,000
Chairman, Development Councils Commission	Rs. 15,000
	Rs. <u>336,500</u>
3. <i>Hon. Justice O. L. de Kretser</i>	
Commissioner, Compensation claims in the Land Reform	Rs. 36,000
4. <i>Hon. Justice H. Deheragoda</i>	
Deputy Commissioner, Office of the Commissioner for Revision of Legislative Enactments	Rs. 124,767.48

விசேஷ சனாதிபதி பரிந்துரைக் குழுக்கள் மூலமாக : கான்கிரீட் கட்டுமானம், விசேஷ சனாதிபதி விசாரணை ஆணைக்குழு : சாதனங்கள், தளபாடங்கள் ஆகியவை

SPECIAL PRESIDENTIAL COMMISSION OF INQUIRY :
 EQUIPMENT AND FURNITURE, ETC. 255/84

- 8. **சிறீமத விசேஷ அமைச்சர்**
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)
- சிறீமத விசேஷ அமைச்சர் அவர்கள் அவர்கள்:
- (அ) ஜூலை 7 அன்று சிறீமத விசேஷ சனாதிபதி பரிந்துரைக் குழுக்கள் மூலமாக கான்கிரீட் கட்டுமானம், விசேஷ சனாதிபதி விசாரணை ஆணைக்குழு உறுப்பினர்களின் சபாமண்டபத்தில் பொருத்துவதற்கும் அணிசெய்வதற்குமென அரசால் வழங்கப்பட்ட பொருள்கள், சாதனங்கள், தளபாடங்கள், தட்டுமுட்டுச் சாமான்கள், துணை கருவிகள், வசதிகள் என்பவற்றின் பூரண நிரலை அவர் தருவாரா?
- (ஆ) அவற்றில் ஏதேனும் குறைபாடு அல்லது மாற்றீடு பற்றி அறிவிக்கப்பட்டுள்ளதா அல்லது விசாரிக்கப்பட்டுள்ளதா?
- (இ) அவ்வாறான அது பெறுபெறென்ன?

[ලක්ෂමන් ජයකොඩි මහතා]

asked the Minister of Justice :

- (a) Will he give the total list of articles, equipment, furniture, furnishings, appliances and amenities, etc., provided by the State for furnishing and equipping the chambers for the members of the now defunct Special Presidential Commission of Inquiry at Bullers Road, Colombo 7 ?
- (b) Was there a shortage or substitution of items reported or inquired into ?
- (c) If so, with what result ?

* සභා මණ්ඩලය මත තබන ලද ලැයිස්තුව :

ආචාර්ය ජයකොඩි මහතා විසින් :

List tabled :

LIST OF INVENTORY ARTICLES ISSUED TO THE SPECIAL PRESIDENTIAL COMMISSION

<i>Items obtained by the Special Presidential Commission</i>	<i>Quantity obtained</i>	<i>Quantity issued to courts and other Institutions on termination of the Commission</i>	<i>The balance returned to the Ministry of Justice and presently kept at the S.P.C. Building</i>
(1)	(2)	(3)	(4)
1. Admirahs (Wooden)	06	03	03
2. Admirahs (Glass)	01	-	01
3. Admirahs (Nedun)	01	-	01
4. Numbering Machines	02	-	01
5. Ash Trays	12	09	03
6. Padlocks	05	-	05
7. Padlocks (Ahiro)	02	-	02
8. Telephone Padlocks	07	-	-
		These are fixed to the telephones in the Commission	
9. Hot Plates	02	01	01
10. Mammoties	01	-	01
11. Clock (Wall)	03	S/Pr.2	01
12. Clocks (Table)	06	-	06
13. Cabinets Steel (4 drawer)	27	12	15
14. Cabinets (Wooden)	01	-	01
15. Cabinets Steel (3 drawer)	01	-	01
16. Cupboards steel	02	-	02
17. Staples	04	01	03
18. Electric Kettles - 06 pints	03	02	01
19. Mirrors (Face)	04	02	02
20. Scissors	03	01	02
21. National Flags	01	-	01
22. Carrom Boards	01	01	-
23. Kettles (Aluminium)	06	04	02
24. Bodkins	04	02	02
25. Witness boxes	02	01	01
26. Buddhist flags	01	-	01
27. Calculator	01	-	01
28. Jugs (Enamel)	02	02	-
29. Punchers (4 hole)	02	-	02
30. Punchers (1 hole)	02	-	02
31. Trays (Pin)	02	01	01
32. Tyres (Retreaded)	01	fixed to the Jeep 31 Sri 1450	-
33. Chairs (Typing)	11	08	03
34. Chairs, Clerks (with arms)	291	172	119
35. Chairs (Easy)	01	01	-

නියමයට විරෝධීතාව මගහ
(නි. ජ. නි. සභා සාමාජිකයා විසින්)
(Mr. Nissanka Wijeyeratne)

- (a) Complete list of articles, equipment, furniture, furnishings and appliances purchased by the State for the Special Presidential Commission of Inquiry at Buller's Road, Colombo 7 is attached.* No separate Inventories have been made in respect of articles issued to the Chambers of the Commissioners.
- (b) There was neither a shortage nor substitutions.
- (c) Does not arise.

Items obtained by the Special Presidential Commission	Quantity obtained	Quantity issued to courts and other Institutions on termination of the Commission	The balance returned to the Ministry of Justice and presently kept at the S.P.C. Building
(1)	(2)	(3)	(4)
36. Chairs, ordinary (without arms)	64	13	51
37. Boxes (Despatch)	01	-	01
38. Boxes (letters)	01	-	01
39. Boxes (Cash)	02	-	02
40. Sprayer (Insecticide)	04	04	-
41. Knife (kitchen)	03	02	01
42. Drawing room suite	01	-	01
43. Judges Chairs (Bench)	02	-	02
44. Jury Boxes (Ballot)	01	-	01
45. Judges chairs (special cushioned)	08	-	08
46. Table Pads (glass)	03	01	02
47. Boards (Telephone)	01	01	-
48. Boxes (Date)	01	01	-
49. Pads (Ink)	04	01	03
50. Name Boards	02	01	01
51. Letter openers	01	01	-
52. Books (Dictionary)	01	-	01
53. Fans (Electric-Table)	01	-	01
54. Tables (Typing)	17	09	08
55. Tables (Executive clerks)	24	11	13
56. Tables (Dining)	11	03	08
57. Tables (clerks)	04	01	03
58. Tables (10'x 2')	01	01	-
59. Tables (ordinary)	10	04	06
60. Stamps (sealing wax)	01	-	01
61. Hammers, Carpenters claw (2 lbs.)	01	-	02
62. Tables, Long Rexine	18	05	13
63. Tables short Rexine	02	01	01
64. Tables (staff)	06	02	04
65. Tables (conference)	02	-	02
66. Typewriters (English)	12	04	08
67. Typewriters (Sinhalese)	03	02	01
68. Machines (Roneo)	01	-	01
69. Lawn mowers	01	-	01
70. Racks, book	12	03	09
71. Racks (Towel)	10	03	07
72. Racks (Paper)	01	-	1 (three units)
73. Safe (Iron)	02	02	-
74. Screens	01	01	-
75. Saucepans (aluminium)	03	03	-
76. Bells (office)	13	02	11
77. Stand (Filter)	01	-	01
78. Loudspeakers	18	-	18
79. Tape Recorders	03	-	03
80. Conference Table Chairs	17	02	15
81. Bags (Leather)	05	05	-
82. Dust bins	06	03	03
83. Trays (Ash)	21	21	-
84. Buckets	08	06	02
85. Benches	12	08	04
86. Trays (wooden)	06	01	05
87. Trays (J.M.B. 43)	01	01	-
88. Pots (Ink)	02	-	02
89. Bicycle (Gazelle)	01	-	01
90. Vehicles	09	Handed over to Govt. Supplies Dept.	
91. Plastic Hose	01	-	01
92. Photostat Machines	01	01	-
93. Jugs (Ceremics)	02	02	-
94. Trays (aluminium)	01	-	01
95. Refrigerators	01	-	01
96. Old Carpets	01	-	01

- (c) Will he state whether Munvetiyahena and Puwakgahakadawala comprise one land or two lands ?
- (d) Will he state the course of action taken by the Land Reform Commission in respect of the Munvetiyahenawatta, after the case ?

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வினசன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

I answer on behalf of the Prime Minister and Minister of Local Government, Housing and Construction and Ministr of Highways.

- (a) (i) Yes.
- (ii) The case was heard ex-parte as the defendants did not appear, but no copy of the decree has been served on the Land Reform Commission still in terms of Section 85 of the Civil Procedure Code.
- (b) A land called Puwakgahakadawala in extent about 210 acres has been declared by 3 brothers, A. M. S. Hameed Ibrahim, A. M. S. Mohamed Ibrahim and A. M. S. Ahamed Ibrahim, under the Land Reform Law No. 1 of 1972. After giving Statutory entitlements to the declarants, a portion of the estate has been vested in the Land Reform Commission under the provisions of the said Law. There is no land called Munvetiyahena vested in the land Reform Commission.
- (c) Does not arise in view of the answer to (b) above.
- (d) Does not arise in view of the answer to (b) above.

පුවත්තකඩවලවත්ත : කට්ටිකරුවෝ
புவக்கஹகடவலத்தோட்டம் : குத்தகைபெற்றோர்

PUWAKGAHAKADAWALAWATTE : ALLOTTEES

223/84

13. අනිල් මුණසිංහ මහතා
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

අග්‍රාමාත්‍යතුමා සහ පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා සහ මහාමාර්ග කටයුතු පිළිබඳ ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

- (අ) (i) බිංගිරිය ආසනයේ පුවත්තකඩවල වත්තේ අක්කර 05 ක් පමණ විශාලති ඉඩම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට පැවරුණු බවත්,
- (ii) බිංගිරියේ උප දිසාපති මගින් කට්ටිකරුවන් තෝරා මෙම ඉඩමේ අක්කර 1/2 බැගින් 1975.04.19 දින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් බදු දී ඇති බවත්, එතුමා දන්තවාද ?
- (ආ) කොමිෂන් සභාවට පැවරුණු පුවත්තකඩවල වත්තේ නියම විශාලත්වය හා එම ඉඩම බදු දුන් කට්ටිකරුවන්ගේ නම් සහ ලිපිනයන් එතුමා සඳහන් කරන්නේ ද ?
- (ඇ) (i) මුළු වැටිය යේත නමැති ඉඩම ගැන 84.03.15 දින කොළඹ දිසා අධිකරණයේ දී දෙන ලද නඩු තීන්දුවක පිටපතක් (නඩු අංක 3181/ඉසෙඩී.එල්) පුවත්තකඩවල වත්තේ ඉඩම් කට්ටිකරුවන්

වෙත 1984.05.29 දිකූති මුද්‍රාව සහිතව බිංගිරිය ආසනයේ විරෝධතාකූණ තැපැල් කාර්යාලයෙන් ලියාපදිංචි තැපෑලක් එය. උමුමා සලිමා නමැත්තියක් විසින් යවා ඇති බවත්,

- (ii) ඉන්පසු පළාතේ වැඩ බලන ග්‍රාමයේවා නිලධාරී කුමාරසිංහ මහතා ඇතුළු පිරිසක් විසින් පුවත්තකඩවල වත්තේ ඉඩම් කට්ටිකරුවන්ට ඉන් ඉවත් වන ලෙස තර්ජනය කර ඇති බවත්, එතුමා දන්තවාද ?
- (ඈ) වෙට්ලි දොරවල් සාදනුයේ, වහාවත් වැඩිදියුණු කරගෙන අවුරුදු 10 ක් තිස්සේ පුවත්තකඩවල වත්තේ පදිංචි වී සිටින ඉඩම් කට්ටිකරුවන්ට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් බද්දට ලබාගත් එම ඉඩමේ පදිංචි වීමේ නීත්‍යානුකූල අයිතිය ආරක්ෂා කර දීමට එතුමා කටයුතු කරන්නේද ?
- (ඉ) එසේ කොකරන්නේ නම් ඒ මන්ද ?

பிரதம அமைச்சரும், உள்ளூராட்சி வீடமைப்பு, நிர்மாண அமைச்சரும், பெருவீதிகள் அமைச்சரும் ஆனவரைக் கேட்ட வினா:

- (அ) (i) பிங்கிரிய தொகுதியிலுள்ள புவக்கஹகடவல தோட்டத்தில் 05 ஏக்கர் பரப்புள்ள காணி, காணிச் சீர்திருத்த ஆணைக்குழுவிடம் கைமாற்றல் செய்யப்பட்டதென்பதையும்,
- (ii) பிங்கிரிய உதவி அரசாங்க அதிபர் மூலமாக காணித்துண்டு உரிமையாளர்கள் தெரிவு செய்யப்பட்டு, இக்காணியில் 1/2 ஏக்கர் வீதம் 19.04.1975 ஆம் தேதி காணிச் சீர்திருத்த ஆணைக்குழுவினால் குத்தகைக்கு வழங்கப்பட்டுள்ளதென்பதையும் அவர் அறிவாரா?
- (ஆ) ஆணைக்குழுவுக்குக் கைமாற்றல் செய்யப்பட்ட புவக்கஹகடவல தோட்டத்தின் சரியான பரப்பளவையும், இக்காணி குத்தகைக்கு வழங்கப்பெற்றவர்களின் பெயர், முகவரிகளையும் அவர் குறிப்பிடுவாரா?
- (இ) (i) முல்வேட்டியுறைய எனும் காணிபற்றி 15.03.84 ஆம் தேதி கொழும்பு மாவட்ட நீதிமன்றத்தில் வழங்கப்பட்ட வழக்குத் தீர்ப்பின் பிரதியொன்று (வழக்கு இல. 3181/இஸட் எல்) புவக்கஹகடவல தோட்டத்தில் காணித்துணுக்காரர்களுக்கு 29.05.1984 ஆம் தேதி முத்திரையுடன் பிங்கிரிய தொகுதியிலுள்ள வீரபொக்குள தபால் அலுவலகத்திலிருந்து பதிவுத்தபால் மூலம் எஸ். உம்மா சலீமா என்பவரினால் அனுப்பப்பட்டுள்ளதென்பதையும்,
- (ii) அதன்பின் பிரதேசத்தின் பதில் கிராம சேவை உத்தியோகத்தர் திரு. குமாரசிங்க உட்பட ஒரு குழுவினரால் புவக்கஹகடவல தோட்டத்திலுள்ள காணித்துணுக்காரர்களுக்கு அங்கிருந்து வெளியேறும்படி பயமுறுத்தல் செய்யப்பட்டுள்ளதென்பதையும் அவர் அறிவாரா?
- (ஈ) வீடுகளைக் கட்டிக்கொண்டு, விளைச்சல் அதிகரித்துக்கொண்டு 10 வருட காலமாக புவக்கஹகடவல தோட்டத்தில் குடியிருக்கும் காணித்துணுக்காரர்களுக்கு காணிச் சீர்திருத்த ஆணைக்குழுவினால் குத்தகைக்கு வழங்கப்பட்ட இக்காணியில் குடியிருப்பதற்கு சட்டரீதியான உரிமையைப் பாதுகாத்துத் தர அவர் நடவடிக்கை எடுப்பாரா?

(உ) இன்றேல், ஏன்?

asked the Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways :

- (a) Is he aware that :
 - (i) the land of about 5 acres in extent in Puwakgahakadawalawatte in the Bingiriya Electorate was vested in the Land Reform Commission ; and that
 - (ii) the Land Reform Commission had selected the allottees through the Assistant Government Agent, Bingiriya and leased out 1/2 acre of land each on 19.4.1975 ?

[සඵල මුණසිංහ මහතා]

SCHEDULE A

(b) Will he state the actual acreage of the Puwakgahakadawatta vested in the Commission, and the names and addresses of the allottees to whom the land was leased out ?

(c) Is he aware that :

(i) a copy of a decision of the District Court of Colombo, delivered on 15.3.84 on the land called Munvetiyahena (Case No. 3181/ZL) had been sent under Registered Cover from the Weerapokuna Post Office in the Bingiriya Electorate, date-franked 29.5.1984, by one S. Umma Saleema, to the allottees of the land ; and

(ii) that, a group of people including Mr. Kumarasinghe, the Acting Grama Sevaka of the area had threatened the allottees of the Puwakgahakadawalawatta asking them to vacate the land ?

(d) Will he take steps to protect the legitimate rights of these allottees, who have put up houses and improved cultivations in the Puwakgahakadawalawatta which they have taken on lease from the Land Reform Commission, to live on this land, where they have lived for last 10 years ?

(e) If not, why ?

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வினசன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

I answer on behalf of the Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways.

(a) (i) No. 5 acres of Land in Puwakgahakadawalawatta is not vested in the Land Reform Commission, but an extent of 58 A. 0 R. 3 P. has been vested in the Land Reform Commission.

(ii) Yes.

(b) The actual extent vested in the Commission is 58 A. 0 R. 32 P. Out of this extent 48 acres have been distributed among 96 allottees whose names and addresses are given in schedule A.

(c) (i) No.

(ii) No.

(d) The Land Reform Commission has not taken any steps to eject the allottees on Puwakgahakadawalawatta.

(e) Does not arise.

Names of Allottees	Addresses
1. A. M. Sahabdeen	Ihala Kinyama
2. H. L. Mohamed Ali	"
3. A. M. Thaha	"
4. A. L. Subarak Nabeeba	"
5. D. L. M. Farook	"
6. S. L. Ahamadu Lebbe	"
7. M. M. Farook	"
8. I. L. Mustapha	"
9. H. M. Piyasekera	"
10. P. L. Abdul Hamid	"
11. S. L. M. Yasin	"
12. C. L. S. Abdeen	"
13. S. L. M Ismail	"
14. U. L. M. Ansar	"
15. S. L. Sainoll Abdeen	"
16. A. L. S. Sanker	"
17. D. M. M. Rasik	"
18. U. L. A. Samad	"
19. L. D. Rajapakse	Pahalakalam Pola Weerapokuna
20. M. D. Charlish Hamy	Puwakgahakadawala Weera Pokuna
21. S. Emalin	Puwakgahakadawala
22. M. M. Nandawathie	Puwakgahakadawala
23. L. B. Carolis Appuhamy	Pahala Kalampola Weerapokuna
24. M. H. M. Sumnaratne	Kirindegama Weerapokuna
25. B. A. Manual Perera	Puwakgahakadawala Weera pokuna
26. C. M. Wilson	"
27. A. W. Sironis hamy	"
28A. L. Salahudeen	"
29. U. L. M. Cassim	Waddulu Pota Weerapokuna
30. K. Abdul Rahim	Puwakgahakadawala weera pokuna
31. H. M. Mansur	"
32S. L. Abdul Hameed	Ihala Keeniyama
33. R. A. Baron Singho	Puwakgahadawala
34. W. Sirisena	Puwakgahadawala weerapokuna
35. Jane Mallawa	Pahalakalampola Weerpokuna
36. W. M. Dayawathie	Puwakgahakawala Weerapokuna
37. W. Geetha	"
38. J. P Podimenaika	"
39. R. M. Punchi Banda	Ihala Kongahawala Weerapokuna
40. T. B. Adikari	"
41. B. W. PUnchi Banda	"
42. R. M. Gunasekera Ratnayake	Ihala Konkadawala Weerapokuna
43. H. M. S. Ratnayake	Kirindegama
44. J. A. Martin Singho	"
45. R. M. Podiménike	Pahalakande
46. H. A. Wijesena	Weerapokuna
47. W. Juan Fernando	"
48. D. H. A. Wijeratne	Pahalakade
49. W. M. Ukku Banda	Weerapokuna
50. W. Sumanadasa	Aluthgama Weerapokuna
51. U. Wisus Fernando	Weerapokuna
52. C. H. A. Siriwardena	"
53. W. M. Wijesekera	"
54. R. A. Piyadasa	"
55. H. M. Juwan Appuhamy	"
56. W. P. Piyadsa	"
57. J. A. Karunawathie	"
58. A. K. Sirisena	"
59. S. P. Subaethana	"
60. R. R. M. Piyadasa	"
61. H. P. Kiribanda	"
62. A. M. Karunaratna	"
63. I. M. Punchibanda	"
64. M. J. M. Ranmenika	"

Names of Allottees	Addresses
65. R. P. Jayalath	Danwila
66. R. P. Piyasena	Danwila
67. A. B. Podina	Ihala Keeniyana
68. R. P. D. Suriya	Bandari Galgoda
69. R. P. Menike	"
70. R. P. Kirthisena	"
71. R. P. Jemiya	"
72. R. P. Dayapala	"
73. R. P. Seelwathie	"
74. W. P. Piyadasa	"
75. H. P. Piyadasa	"
76. B. D. Piyatilaka	"
77. R. P. Balaya	Danwila
78. R. P. T. Sendiriya	"
79. A. Dingiribandara	"
80. Karunawathie Palipalana	Ihalakeeriyagama
81. W. V. B. Sasara	Danwila
82. R. P. Karunawathie	Weerapokuna
83. R. P. Jema	Danwila
84. K. P. Nandadasa	"
85. W. D. Henry	"
86. J. G. Jema	"
87. K. P. Banda	"
88. R. P. T. Tikirisen	Ihalakeeriyagama
89. R. P. Rapia	Danwila
90. R. P. Roslin	"
91. W. P. Karunawathie	"
92. R. P. Sitha	"
93. R. P. Julla	"
94. K. P. Jinadasa	Ihalakeeriyagama
95. H. T. Thilakarantna	Wilpokuna
96. M. P. Nanda	"

කථානායකතුමා
(*சபாநாயகர் அவர்கள்*)
(Mr. Speaker)
Question No. 14.

එම්. චින්සන්ටි පෙරේරා මහතා
(*திரு. எம். வினசன்ட்ரி பெரேரா*)
(Mr. M. Vincent Perera)

On behalf of the Prime Minister and Minister of Local Government Housing and Construction and Minister of Highways, I ask for one week's time to answer this Question.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.
வினாவுக்கு மறுபதிலளிக்கும் கட்டணமிடப்பட்டது.
Question ordered to stand down.

ශෝක ප්‍රකාශය : ශ්‍රීමතී ඉන්දිරා ගාන්ධි මැතිණිය

அனுதாபத் தீர்மானம்: ஸ்ரீமதி இந்திரா காந்தி

VOTE OF CONDOLENCE: SHRIMATHI INDIRA GANDHI

ආර්. ප්‍රේමදාස මහතා (අග්‍රාමාත්‍යතුමා, පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා, මහාමාර්ග කටයුතු පිළිබඳ ඇමතිතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා)

(*திரு. ஆர். பிரமதாசு — பிரதம அமைச்சரும் உள்ளூராட்சி, வீடமைப்பு, நிர்மாண அமைச்சரும் நெடுஞ்சாலைகள் அமைச்சரும் பாராளுமன்றச் சபை முதுவரும்*)

(Mr. R. Premadasa—Prime Minister, Minister of Local Government, Housing & Construction, Minister of Highways, and Leader of the House of Parliament)

ගරු කථානායකතුමා, "ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ අගමැතිනිය වූ ශ්‍රීමතී ඉන්දිරා ගාන්ධි මැතිණියගේ බේදර්තක අකාල අභාවයෙන් ශ්‍රී ලංකා පුරාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවට හා එහි ජනතාවට ඇති වූ සාහිසය

සංවේගය ඉන්දිය ජනරජයේ ලෝක සහායේ කථානායකතුමාට සහ එහි මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කර සිටීමට මෙම පාර්ලිමේන්තුව කැමැත්ත පල කරයි." යන යෝජනාව මා ඉදිරිපත් කරනවා.

හාරන මාතාවගේ ශ්‍රේෂ්ඨතම දියණියක් වන අගමැති ශ්‍රීමතී ඉන්දිරා ගාන්ධි මැතිණියගේ යෝකර්තක අකාල මරණය නිසා අපි සියලු දෙනාම ඉතාම කණගාටුවටත් කම්පාවටත් පත්වෙලෙයි සිටින්නේ. අද මේ ගරු සහායේදී තමුන්තාන්සේලා සියලුදෙනාත්, ශ්‍රී ලංකා රජයත්, ජනතාවත් වෙනුවෙන් ඒ පිළිබඳව ශෝකය පළකිරීමේ යුතුකම මා ඉටුකරන්නේ බලවත් කණගාටුවකින් බව කියන්නට ඕනෑ.

ගරු කථානායකතුමා, ඉන්දියාව අපගේ ශ්‍රේෂ්ඨ අසල්වැසි රටක්. ඒ රටේ නායිකාව ඉතාම සාහසික අත්දැකීම් ඝාතනය කර තිබෙනවා. මේ සාහසික ක්‍රියාව නිසා මුළු ලෝකයටම කවරදවත් පිරිමැසිය නොහැකි බරපතල පාඩුවක් සිදු වී තිබෙනවා. මෙය ඇත්ත වශයෙන්ම මහා බේදවාටකයක්. මේ ආරාචය අසා ශ්‍රීමත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන් විසින් ශ්‍රී ලංකාවාසී ජනතාව වෙනුවෙන් නිකුත් කළ පණිවුඩයෙහුත්, මා නිකුත් කළ පණිවුඩයෙහුත් ඒ බව පැහැදිලිවම සඳහන් කළා.

ශ්‍රීමතී ඉන්දිරා ගාන්ධි ලෝකයේ විශාලම පුරාතන්ත්‍රවාදී රටේ නායිකාව හැටියට සිටි බව අපි දන්නවා. දුගී දුප්පත් ජනතාව නගා සිටුවන්නට, මවුන් සුඛිතමුද්‍රිත කරන්නට ඇය නිතරම පෙරමුණ ගෙන ක්‍රියා කළා. ඇය එද මේ සම්බන්ධ කටයුතුවලට ඉතා උසස් මගපෙන්වීමක් දුන්නා. ඒ නිසා ඇය මහත් ගෞරවයක් ලැබුවා. විශේෂයෙන්ම නොබද ව්‍යාපාරය කෙරෙහි එතුමිය දක්වූ කැපවීමත්, දැඩි විශ්වාසයත් නිසා ලෝක ජනතාවගේ හදවත් දිනාගැනීමට එතුමියට හැකි වූණ.

ගරු කථානායකතුමා, ඉන්දිරා ගාන්ධි මැතිණියගේ විශිෂ්ට පොදු ජන සේවාවන් ගැනත් ඇයගේ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයන් ගැනත් දීර්ඝ විස්තරයක් කිරීමට අවශ්‍ය යැයි මා හිතන්නේ නැහැ. ඇ ලැබූ ජයග්‍රහණයන් මොනවාද කියා අද කවුරුත් දන්නවා. එතුමියගෙන් ඉටු වූ උදර සේවය අගය කරන්නේ එතුමියගේ මිතුරන් පමණක් නොවේ. එතුමියගේ විරුද්ධවාදීන් මෙන්ම ලෝකයේ පිළිගත් උගතුහුත් එම සේවය හොඳට කීරා මැන බලා මවුන්ගේ අදහස් පල කර තිබෙනවා. එතුමිය විවේචනය කළ අය පවා එතුමිය තුළ පැවති දැඩි දේශ ප්‍රේමිත්වය මහත්සේ අගය කරනවා. අප දන්නවා. ඉන්දියාවට ඇත්තේ අති දීර්ඝවූත් විචිත්‍රවූත් ඉතිහාසයක්. මෙම මුළු මහත් ඉතිහාසය තුළම ඉන්දිරා ගාන්ධි මැතිණිය තරම් නම් මාතෘ හුමියට පුර්ණ අත්දැකුණත් අවංකවත් ආදරය කළ වෙනත් දේශප්‍රේමියෙකු නොසිටි බවයි කාගේත් හැඟීම. නම් මවු රට සම්බන්ධයෙන් එතුමියගේ නිබුණේ ඒකාන්තවූත් අවලංගුත් බැඳීමක්.

ගරු කථානායකතුමා, ආගම, දර්ශනය, විද්‍යාව, තාක්ෂණය, සාහිත්‍යය මෙන්ම කලා ක්‍ෂෙත්‍රයෙහිත් මුළු ලෝකයටම වටිනා සේවයක් හාරතය ඉටුකර තිබෙනවා. මෙම ක්‍ෂෙත්‍රයන්හි අති විශිෂ්ඨ සේවයක් ඉටුකළ සම්භාවනීය පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ඉන්දියාවේ බිහි වූණ. මේ ගරු කථානායකතුමා, ආගම, දර්ශනය, විද්‍යාව, තාක්ෂණය, සාහිත්‍යය මෙන්ම කලා ක්‍ෂෙත්‍රයෙහිත් මුළු ලෝකයටම වටිනා සේවයක් හාරතය ඉටුකර තිබෙනවා. මෙම ක්‍ෂෙත්‍රයන්හි අති විශිෂ්ඨ සේවයක් ඉටුකළ සම්භාවනීය පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ඉන්දියාවේ බිහි වූණ. මේ තායකයින් රාජ්‍ය තන්ත්‍රීය ශූන්‍යයෙන් අති විශිෂ්ඨත්වයට පත් වූණ. මිනිස් වර්ගයාගේ ශුභ සිද්ධිය සඳහා ආදර්ශවත් අන්දමින් කටයුතු කළ රාජ්‍ය පාලකයින් ඉන්දියාවේ නොයෙක් යුගවලදී බිහි වූණු බව අප දන්නවා. මෙම විරවරයින් නම් දේශයේ ආරක්ෂාවත්, ස්වාධීනත්වයත් තකා හැමවිටම නිර්භීතව සටන් කළා.

ගරු කථානායකතුමා, හාරන දේශයේ අතිකුණු ශ්‍රේෂ්ඨ පුද්ගලයින් සමග සංසන්දනය කරන විට ශ්‍රීමතී ඉන්දිරා ගාන්ධි මැතිණිය තරම් ජාති හිතෙන්ම බවක් දක්වූ වෙනත් තායකයෙකු සිටියායැයි හිතන්නට අපාරුයි. ඇයගේ විවේචකයෝ ඇතුළු විට උපහාසයටමකට කීර්වා "ඉන්දියාව නම් ඉන්දිරාය!" කියලා එගෙම කීර්වත් ඇත්ත වශයෙන්ම ඉන්දිරා සිතුවිල්ලෙන් වචනයෙන් මෙන්ම ක්‍රියාවෙනුත් ඉන්දියාව වූ බව අපට කියන්නට පුළුවන්.

ගරු කථානායකතුමා, ඉන්දියාවේ සුභසිද්ධියටත්, ප්‍රගතියටත් අවශ්‍ය වූ ඉතා කුඩා දෙයක් වූවත් එතුමිය සුළු කොට තැකුවේ නැහැ. ඒ වාගේම ඉන්දියාව වෙනුවෙන් දරන්නට තිබුණු කොතරම් විශාල පරිත්‍යාගයක් වූවත් කරන්නට ඇය මදක්වත් පැකිඳුණේ නැහැ.

[පාර්. ප්‍රේමදාස මහතා]

එතුමිය පරාජය හමුවේ දුරමුඛ වූණේ නැහැ. පරාජයේදී තමන් සමච්චලයට ලක්කරනු ලැබූ අවස්ථාවලදී ඇය කොයි අන්දමකින්වත් අධෝගීයට පත් වූණේ නැහැ. ඉන්දියාවේ සෞභාග්‍යයත්, සංවර්ධනයත් සඳහා ක්‍රියා කිරීමේදී එතුමිය කටයුතු කළේ ඉතාමත් උදෙසාගයෙන්. ඒ වාගේම ඉන්දියාවේ යහපතට එරෙහි වූ කිසිම දෙයක් ඇය ඉවසුවේ නැහැ. තමාගේ මවුබිමටත් ජනතාවටත් ඇය සේවය කළේ පුදුම කැපවීමකිනි.

ගරු කථානායකතුමනි, ඉන්දිරා ගාන්ධි මැතිණිය තුළ පැවැති මේ ගුණාංගයට පදනම් වැටුණු ආකාරය පිළිබඳව කෙටි විස්තරයක් කිරීමට මා කැමතියි. ඇය ඉපදුනේ යටත් විජිතයක්ව පැවැති ඉන්දියාවකයි. ඒ මොන වගේ ඉන්දියාවක්ද? අසමගියෙන් බෙදී වෙන් වී තිබුණු මහා රාජාවරුන්ගේ කුඩා රාජ්‍යයන්ගෙන් බ්‍රිතාන්‍ය පාලනය පැවති පළාත්වලින් තමයි එද ඉන්දියාව සෑදී තිබුණේ. ඒ වාගේම එද තිබුණේ අවුරුදු 800 ක පමණ කාලයක් තිස්සේ විදේශීය බලවේග විසින් යුරා කනු ලැබූ ඉන්දියාවක්. එද එම පාලකයින් ඉන්දියාවේ සාරය උරාගෙන මුළු රටම දුර්වල තත්ත්වයකට ඇද දමා තිබුණා.

ඉන්දිරා ගාන්ධි මැතිණියගේ මුතුන් මිත්තෝ තමන්ගේ රටේ නිදහස සඳහා නිතරම තායකත්වය ගෙන කටයුතු කලා. ඇයගේ මුත්තන්වන් වූ ශ්‍රී මෝටිලාල් නේරු ඉන්දියානු ජාතික සටනේ ප්‍රබල තායකයකු වුණා. ඒ විතරක් නෙවෙයි, ඇයගේ පියාණන් වූ ශ්‍රී පණ්ඩිත ජවහර්ලාල් නේරු තම රටට පුරුණ නිදහස ලබා ගැනීම සඳහා වූ අරගලයේ පෙරමුණේම සිටියා.

ගරු කථානායකතුමනි, ඉන්දිරා ගාන්ධි මැතිණිය ඉපදුනේ ඉන්දියාවේ නිදහස සඳහා වූ සටන දියත් කර තිබූ කාලයකයි. එද ආරම්භ කර තිබුණු සටන විදේශීය පාලකයින් අතේ රැඳී තිබුණු පාලන බලය දේශීය වරප්‍රසාද ලත් පන්තියකට පවරා ගැනීමේ උද්ඝෝෂණයක් ලෙසින් සමහරු සැලකුවා. ඇයගේ ළමා කාලය ගෙවුණේ ඉන්දියාවේ නිදහස පිළිබඳ අරගලයේ ප්‍රතිපත්ති සංශෝධනයක් ඇති වූ වකවානුවකයි. එම සංශෝධනයේ පෙරමුණ ගත්තේ ශ්‍රේෂ්ඨ භාරත පුත්‍ර මහත්මා ගාන්ධි තුමායි. මහත්මා ගාන්ධිතුමාගේ මාර්ගෝපදේශකත්වය යටතේ නිදහස පිළිබඳ අරගලය අලුත් ස්වරූපයක් ගත්තා. විදේශීය වරප්‍රසාද ලත් කණ්ඩායමක් අතේ තිබුණු පාලන බලය දේශීය වරප්‍රසාද ලත් කණ්ඩායමක් අතට පත් කිරීමේ පටු පරමාර්ථයට වඩා පුළුල් පරමාර්ථයක් උඩ එම සටන ගෙන යාමට මහත්මා ගාන්ධි කටයුතු කලා. කුලය, ආගම හෝ කෙනෙකුගේ වත්පොතොසත්තම ගැන නොබලා රටේ ලොකු කුඩා හැම දෙනෙකුගේම ගුණ සිද්ධියන් ගෞරවයන් සඳහා කැපවුණු ශ්‍රේෂ්ඨ ජාතියක් ගොඩ නැගීම එතුමාගේ අදහස වුණා. මේ උදාර පරමාර්ථය ඔස්සේ නිදහස් සටන මුවහත් කිරීමේ ගෞරවය හිමි වන්නේ මහත්මා ගාන්ධිතුමාටයි.

ගරු කථානායකතුමනි, තම රටට පුරුණ නිදහස ලබා ගැනීම සඳහා ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ ජන තායකයන් විදේශීය ආධිපත්‍යයේ යඳම් පුපුරුවා හැරීමේ ක්‍රමෝපක්‍රම සෙවීමේ දැඩි උත්සාහයක යෙදුණා. එබඳු ශ්‍රේෂ්ඨ ජන තායකයින් සෙවීමේදී ඇති දැඩි විමේ වරප්‍රසාදය ශ්‍රීමතී ඉන්දිරා ගාන්ධි මැතිණියට හිමි වුණා. එම තායකයින් තම සටන දැඩි උත්සාහයෙන් ගෙන ගියේ තම පොදුගලික වාසියක් සඳහා නෙවෙයි. තම රටේ වරප්‍රසාද නොලත් දිළිඳු තුගන් කෝටි සංඛ්‍යාවක් ජනතාවකගේ ගුණ සිද්ධිය පරීක්ෂයි. එද තිබුණේ දැඩි දරිද්‍රතාවයකින් පෙරළුණු ඉන්දියාවක්, එසේම ග්‍රාමීය ඉන්දියාවක්. කුලහීන යයි සම්මත ජනතාවක් ජීවත් වූ ඉන්දියාවක්. එද ඉන්දියාවේ දිළිඳු ජනතාව තමන්ගේ ජීවිත ගැට ගසා ගන්නේ ඉතාමත් දුක්බර දුෂ්කර අන්දමකිනි. ඉන්දිරා ගාන්ධි මැතිණියගේ සිතූම් පැතුම් හා ක්‍රියා මාර්ගයන් සසස් වීමේදී මොන ආකාරයේ ආධ්‍යාත්මික ආධ්‍යාත්මික හා බුද්ධිමය බලවේග ඇය කෙරෙහි බලපෑවේද යන්න තමුත්තන්ගේ වැටහෙනවා ඇති.

ගරු කථානායකතුමනි, තමුත්තන්ගේ දත්ත පරිදි මහත්මා ගාන්ධිතුමා අවිනිසාව ධර්මය මුලු ලොවටම දේශනා කලා. සියලු දෙනාම එක හා සමාන අයිතිවාසිකම් ගුණිති විඳින සියලු දෙනාටම සමාන වගකීම් පැවරෙන ආදර්ශමත් ඉන්දියාවක් බිහි කිරීම එතුමාගේ සිහිනය වුණා. ගාන්ධිතුමා ආයචනය කෙරේ ජනතාවගේ හදවතටයි. එතුමා ජනතාව තුළ ආධ්‍යාත්මික ගුණ ධර්ම වගා කිරීමේ දැඩි ප්‍රයත්නයක යෙදුණා. තමා දේශපාලනඥයකුගේ ස්වරූපයෙන් සිටියත් ඇත්ත වශයෙන්ම තමා ආගමට කැපවුණු කෙනෙකු හැටියට එතුමා හඳුන්වා ගත්තා. මෙම සිල්වත් පුද්ගලයා තරුණ ඉන්දිරා ගාන්ධිගේ ආධ්‍යාත්මික සංවර්ධනයට මහත් සේ

බලපෑවා. එක් පසෙකින් ගාන්ධිතුමා ඇයගේ ආධ්‍යාත්මික සංවර්ධනයට බලපෑම් කළ අතර ඇයගේ අතින් පසින් තවත් උදාර පුද්ගලයෙක් සිටියා. ඒ බුද්ධිමය පක්ෂයෙන් ඇයගේ කල්පනා ශක්තිය වර්ධනය කර ගැනීමට බලපෑම් කළ ඇයගේම දයාබර පියාණන් වූ ශ්‍රී පණ්ඩිත ජවහර්ලාල් නේරු තුමායි. නේරු තුමා විද්‍යාව, ඉතිහාසය, සංස්කෘතිය, තාක්ෂණය යනාදී විවිධ ක්ෂේත්‍රයන්හි හසල දැනුමක් ලබා සිටි බුද්ධිමතෙකි වශයෙන් අප කවුරුන් දන්නවා. :

ගරු කථානායකතුමනි, පණ්ඩිත නේරු තුමා සිරගෙයි සිට තම දයාබර දියණියට ලියූ ලිපි ගැන අප කවුරුන් අසා තිබෙනවා. ඉන්දියාව තම අතිත ශ්‍රී විගුණිය යළිත් දිනා ගැනීම සඳහා ගෙන ගිය අරගලය මෙතෙයි විමේදී එම ලිපි මහත් සේ ප්‍රයෝජන වත් වුණා. එම ලිපි මගින් එද ඉන්දියානු ජාතික සටන, සාර්ථකව මෙහෙය වීම සඳහා ඉතිහාසයෙන් උගතයුතු පාඩම් ඉතා පැහැදිලිවත්, සවිස්තර ලෙසත් පෙන්වුම් කලා. පණ්ඩිත නේරු තුමා මේ ලිපි ඉටුයට ලිවීමෙන් දැන හෝ නොදැන හෝ සිය දියණිය වෙනුවෙන් මෙහෙයක් ඉටුකර තිබෙනවා. එය තමයි ඉන්දියාවේ ඉතිහාසයේ ඇයට හිමි කීර්තිමත් කාර්යභාරය ඉටු කරන්නට ඇයට මහ පෙන්නීම.

ගරු කථානායකතුමනි, පණ්ඩිත නේරු තුමාගෙන් තම දියණිය වූ ඉන්දිරා ගාන්ධි මැතිණියගේ වර්තමාන හැඩගස්වන්නට ඇති වූණු බලපෑම් බොහොමයි. මින් එකක් ශ්‍රී ලංකා වාසීන් වන අපිට විශේෂ වැදගත් කමකින් යුක්ත වනවා.

යමක් ගැන කල්පනා කිරීමේදී විද්‍යාත්මකව එය කිරීමට නැඹුරු වූ බුද්ධිවාදියෙකු ලෙස ජවහර්ලාල් නේරු තුමා ප්‍රසිද්ධයි. එතුමා තුළ බුදුරජාණන් වහන්සේට ඉතා විශාල ගෞරවයක් තිබුණා. එතුමා බුදුරජාණන් වහන්සේ හැඳින්වූයේ අතිශයින්ම ශ්‍රේෂ්ඨ ඥාණවන්ත, ඉන්දියාවේ අතිශයින්ම දිප්තිමත් පුත් රුවන ලෙසටයි. ශ්‍රීමතී ඉන්දිරා ගාන්ධි මැතිණිය සිය පියා මෙන් බුදු දහමට කවදන් ලොකු ගෞරවයක් සැලකිල්ලක් දක්වුවා. ඇය සිය අභාවයට කලින් සහභාගී වූණු අවසාන රාජ්‍ය උත්සවයන් බුදුදහමට සම්බන්ධ එකක්. එය නමයි, ඔක්තෝබර් 10 වැනිදි තවදිල්ලියේ පැවැති බෝධි ධර්මයන්, ජාතික සංස්කෘතියක් පිළිබඳ පළමුවන ජාත්‍යන්තර සම්මේලනය. මෙය දෙවෝපහන සිද්ධියක් වාගේ පෙනෙන්නට තිබෙනවා.

ගරු කථානායකතුමනි, ඉන්දියාවේ අලහබාද් තහරයේ නේරු පවුල සතු පාරම්පරික නිවසක් තිබෙනවා. "ආතන්ද් ගට්ක්" නම් වූ මෙම නිවසේ බිත්තියක අනුමෝදරණ එලකයක් දිස්වෙනවා. ඉන්දියාවේ අභ්‍යන්තර බලපෑ වැදගත් තීරණ බොහොමයක්ම ගෙන ඇත්තේ එම නිවසේදී බව එම එලකයේ සඳහන් වෙනවා. ශ්‍රීමතී ඉන්දිරා ගාන්ධි මැතිණියගේ කුඩා අවධියේම ඇගේ මැණියෝ මිය පරලොව ගියා. ඒ හේතුවෙන්ම ගෙන තම පියා වඩාත් කිට්ටුවෙන් ඇසුරු කිරීමට ඇයට සිදු වුණා. තම පියා සමඟ උරෙන් උර ගැටී ක්‍රියා කළ එතුමාගේ සහයින්ගේ ඇසුරත් ඇයට හිමි වුණා. මෙම උදෙසාගින් පරිසරයේ හැදුණු වැඩුණු ඇයගේ සිත්සහන්වලට මා සඳහන් කළ අන්දමේ අදවිතීය දේශ වාත්සලයක් කා වැදුණා.

තමාගේ මව ජීවතුන් අතර සිටියා නම් ඇයට නිරායාසයෙන්ම දක්වන උදවේගකර ප්‍රේමය ඉන්දිරා භාරත මාතාව කෙරේ දැක්වුවා. එය භාවිත බුද්ධිමය යන දෙඅයුරින්ම මොළුකල බව මගේ හැඟීමයි. ශ්‍රීමතී ඉන්දිරා ගාන්ධි මැතිණිය තම රටට දැක්වූයේ අසීමිත ආදරයක්. ඒ ආදරය කොතරම්දැයි කීවොත්, භාරත ජනතාවගේ යහපත සඳහා මිනෑම පරිත්‍යාගයක් කරන්නට ඇය පසුබට වූණේ නැහැ. ඒ සඳහා අවශ්‍ය වුවහොත් කොතරම් දිගු කලක් තිස්සේ පැවති මිතුරුකමක් වූතත් බිඳ දමන්නට වූව ඇ පැකුළුණේ නැහැ. තම රටේ යහපත සඳහා කොතරම් දරුණු සතුරෙකු සමඟ වූවත් එක්වන්නටත් ඇය මැදි වූණේ නැහැ. ගරු කථානායකතුමනි, ඉන්දිරා ගාන්ධි මැතිණිය තම මාතෘ ගුමිය කෙරෙහි දැක්වූ දේශ ගන්තිය අප විසින් අගය කළයුතුයා පමණක් නොවෙයි. එය ආදරශයටත් ගත යුතුය. වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙනුත් ඇය ලෝකයට දුන් ඉතාම වැදගත් පණිවුඩය මෙය බව මා කල්පනා කරනවා.

ගරු කථානායකතුමනි, ශ්‍රීමතී ඉන්දිරා ගාන්ධි මැතිණියගේ සේවය දැන් අහිමිවී ඇත්තේ භාරත දේශයට පමණක් නෙවෙයි. එය මුළු ලෝකයටම දැන් අහිමි වී අවසානයයි. මෙම සේවය අපෙත් උදුරාගත් ආකාරය ගැන අපේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. එසේ නොකලහොත් මා ඉදිරිපත් කළ යෝකය පළ කරන යෝජනාව සම්පූර්ණ වන්නේ නැහැ. දේශපාලන ප්‍රශ්න විසඳා ගැනීමට ප්‍රවණ්ඩ ක්‍රියාත්, ත්‍රස්තවාදයන් යොදාගැනීම පිළිකුල්

සහගතයි. එහි බිහිසුණුකම වටහායෙන් කිව නොහැකියි. මෙම බිහිසුණුකම සහ පිළිකුල් සහගත ස්වභාවය ගාන්ධි මැතිණියගේ මරණයෙන් හොඳකාර ලෙස මඳපු වුණා. ඉතාම තාවකාලික දේශපාලන වාසියක් තනා මෙලොව තිබෙන උතුම්ම වස්තුව වන මිනිස් ජීවිත සාරයාධි ලෙස විනාශ කිරීම කිසිවෙකු විසින්වත් අනුමත කරන්නේ නැහැ. සිහි මොළය ඇති කිසිවකුටත් එම ක්වට ක්‍රියා අනුමත කරනවා යැයි මා විශ්වාස කරන්නේ නැහැ. මුළු ලෝකයේම ගෞරව සම්මානයට පාත්‍රව සිටින ජන නායකයින් ඝාතනය කරන්නට නොයෙක් විට ප්‍රයත්න දරා තිබෙනවා. ඒවා ගැන අසන විට ශිෂ්ට ලෝකයාගේ සිත් තුළ කම්පනයකුත් කැළඹීමකුත් ඇතිවනවා. අපි ප්‍රවණ්ඩ ක්‍රියාත්, ත්‍රස්තවාදයත් හැම විටම හෙළා දැකිය යුතුයි. එම ත්‍රස්තවාදයට ගොදුරු වන තැනැත්තාගේ සමාජ, දේශපාලන ස්වරූපයක් ගැන තැකීමක් තැනීම ත්‍රස්තවාදී ක්‍රියා අප විසින් පැමිණි විටම හෙළා දැකිය යුතුයි.

ගරු කථානායකතුමනි, ත්‍රස්තවාදයේ හිස දැන් අප කිට්ටුවෙන්ම එසවෙන බව පෙනෙනවා. සඳුවාරාත්මක ආධ්‍යාත්මික සාරධර්ම ගරු කරමින් ජීවත්වන මේ රටේ ත්‍රස්තවාදයේ බිය ජනක අවලක්ෂණ හිස එසවෙනකොට අපේ කැළඹිල්ල තවත් වැඩිවෙනවා. බුදු දහම, හින්දු ආගම සහ ජෛන ආගම වශයෙන් ශ්‍රේෂ්ඨ ආගම් තුනක් ඉන්දියාවේ බිහිවුණා. ඉන්දියාව තවත් බොහොමයක් දර්ශණවලින් නිර් සීමයි. ඉන්දියාවේ සංස්කෘතික ධර්මයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ සිවිතත්, වචනායෙන්, ක්‍රියාවෙන් යන තුන් ආකාරයෙන්ම හිංසාව හෙළා දැකීමයි. හිංසාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම එම සංස්කෘතික ධර්මයේ වැදගත් අංගයක්.

ගරු කථානායකතුමනි, බුදුරජාණන් වහන්සේ අකුසලයට මුල් වන කරුණු තුනින් එකක් හැටියට ද්වේෂය හැඳින්වූවා. ද්වේෂය, ඊර්ෂ්‍යාව, වෛරය යන අකුසල තුනින් මිඳෙන්නට ඇති එකම මාර්ගය මෙමගින් වැඩිම බව බුදුරජාණන් වහන්සේ අපට ඉගැන්වූවා. මෙලොව බිහි වන සියලුම සත්වයින්ගේ ජීවිතය භාවය ගැන ඉන්දියාවේ උපනිෂද් දර්ශනය බිහි කළ චිත්තකයින් දේශනා කළා. මේ ඉගැන්වීම අනුව මිනිස් වර්ගයා කොටස්වලට බෙදී එකිනෙකා කෙරෙහි වෛරයෙන්, බියෙන් පසු වන්නට කිසිදු හේතුවක් නැහැ. ජෛනාගමේ මහාචාර්ය මුනිවරයා මොලොව බිහි වන සියලුම සත්වයින්ගේ ජීවිතයේ උතුම් බව පදනම් කොට සැකසුණු අවිහිංසාව පිළිබඳ දැඩි ශික්ෂාපද මාලාවක් දේශනා කළා. ලොව පුරා විසිරී ඇති මහා අධිරාජ්‍යයක් වූවත් අවිහිංසාවෙන් දමනය කළ හැකි බව ගාන්ධිතුමා විසින් පෙන්වුම් කර තිබෙනවා.

ගරු කථානායකතුමනි, අපි උතුම් ආධ්‍යාත්මික ධර්මයකට උරුමකම් කියනවා. ඒ වුණත් අප අතරින් දැන් ප්‍රවණ්ඩ ක්‍රියා සිදු වෙන්නට පටන්ගෙන තිබෙනවා. මේ තිසා අප සියලු දෙනාම මගත් අසහනයටත් කැළඹිල්ලටත් පත් වී සිටිනවා. අපේ ජීවන මාර්ගයේ කිසියම් බරපතල අඩුපාඩුවක් තිබෙන බව මෙයින් පෙනෙනවා. අපේ ආගමික අරමුණුවලින් දීර්ඝ කාලයක් තිස්සේ ගොඩනැගී ඇති ආධ්‍යාත්මික ගුණවගාවෙන් පදනම මේ අන්දමින් ඉතාමත් අත්තරායආසන ලෙස දෙදරා ගොස් තිබෙන්නේ මන්ද ? අප අවට හිස මසවන හොතිකවාදයත්, පාර්ශෝගිකවාදයත් ඉදිරියේ අපි අගය කරන සඳුවාරාත්මක සාරධර්ම ගුණදහමත් නොසලකා හරින්නට අප පටන්ගෙන තිබෙනවා. සහගතියකම, යුක්ති ධර්මය, සාධාරණත්වය, සම්කිසිවකට විරෝධය දැක්වීමේදී එය ශිෂ්ටසම්පන්නව කිරීම යනාදී උතුම් ගුණ අපෙන් එක් එක්ව ඇත් වෙනවා. තම ලාභයත්, වාසියත් පරමාර්ථය කරගත් කිසිදු වගකීමකින් තොර බල කණ්ඩායම්වල කුටෝපකෘතවලට අනුව අප එකිනෙකා සමඟ කලකෝලාහල කර ගැනීමට පෙළඹී සිටිනවාද ?

ගරු කථානායකතුමනි, මා මතු කළ මෙම ප්‍රශ්න ගැන තරමක හෝ විග්‍රහයක යෙදීම වැදගත් යයි මා කල්පනා කරනවා. අද මුළු ලෝකය පුරාම පැතිර පවතින ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියා ගැන පරීක්ෂා කර බලන විට අප කවුරුත් මවිතයට පත් කරන කරුණු කිහිපයක් ඉන් මතුව පෙනෙනවා. මෙම ත්‍රස්තවාදී ක්‍රියාවලට මුල්ද ආධාර, අවි ආයුධ ලැබෙන්නේ කෙසේද ? ඔවුන් පසුපස සිට ඔවුන් සංවිධානය කරන්නේ කවුරුත් විසින්ද ? මේ කරුණු ගැන අපේ සිහි යොමු කළ යුතුව තිබෙනවා.

ගරු කථානායකතුමනි, ත්‍රස්තවාදී සංවිධාන ඔවුන්ගේ කටයුතු ඉතාමත්ම ක්‍රමානුකූලව කරගෙන යන බව අද ලොව සැමතැනින්ම ප්‍රදර්ශනය වෙනවා. ඒ අතර දමර්කකම් මගින් බරපතල විනාශයක් කිරීමට ඔවුන් තුළ ඇති හැකියාවත් ද මනා ලෙස ප්‍රදර්ශනය කර තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන් සංවිධානය වී ක්‍රියා කරන්නට ඔවුන් තුළ ඇති හැකියාවකුත් දත් පැහැදිලිවම

පෙනෙනවා. මෙසේ කටයුතු කිරීමට ඔවුන් පෙළඹෙන්නේ ඇයි ? මෙම ත්‍රස්තවාදීන් යම් යම් දේශපාලන මත හා තනායන් කෙරෙහි තරයේ එල්ලවෙන සිටීම තිසා ඔවුන් මෙම ක්‍රියාවලට පෙළඹී ඇතැයි කියන්නට බැහැ. ඒ අතර එම සංවිධානවල නායකයින් මෙන්ම අනුගාමිකයින් තමන්ගේ එම ව්‍යාපාර කෙරෙහි දක්වන දැඩි හක්නිය මීට හේතු වශයෙන් දක්වන්නට අමාරුයි. ඉතාමත්ම බලසම්පන්න උපායශීලී බලවේගයක් විසින් ඔවුන් පොළඹවන බව දත් පැහැදිලිවම පෙනෙනවා. මෙම බලවේගය ඔවුන්ට අවශ්‍ය මුදල් හදල්, උපකරණ ආදිය ලබා දී ඔවුන් තඩක්කු කරන බවත් පෙනී යනවා. මෙම ත්‍රස්තවාදීන්ට ඉතාමත් තව්න පත්තයේ අවි ආයුධ භාවිත කිරීම ගැන මනා පුහුණුවක් ලබා දී ඇති බව කවුරුත් පිළිගන්නවා. මෙවැනි බලගතු තව්න යුද්ධායුධ යම් යම් රටවල ආණ්ඩු විසින් අත්පත් කරගැනීමටත් කලින් ත්‍රස්තවාදීන් අතට ඒවා පත් වන බව පෙනෙනවා.

ත්‍රස්තවාදීන්ට පළාගොස් ආරක්ෂා වීමට රැකවරණ ලැබෙනවා. දේශ සීමා හරහා පැන යාමට පහසුකම් ද ලැබෙනවා. මේවා ලැබෙන්නේ පුදුම එළවන සුළු කඩිනම් විදියකටයි. මෙම ත්‍රස්තවාදී ක්‍රියා පිටුපස සිටින්නේ කවුරුන්ද ? ඔවුන් තඩක්කු කිරීමට විශාල වශයෙන් මුදලක්, ද්‍රව්‍ය ආධාරත් සැපයීමේ සාධාරණත්වය කුමක්ද ? බටහිර මෙන්ම නැගෙනහිරත් කර්මාන්ත අතින් දියුණු රටවල වඩා ලාභ ගෙනදෙන කර්මාන්තයක් ලෙස අවි ආයුධ නිෂ්පාදනය සිදුවෙනවා. ඒවා නිෂ්පාදනයත්, වෙළඳාමත් අද තියුණු තරගයකින් යුතුව කරගෙන යනු ලබනවා. ජාත්‍යන්තර ත්‍රස්තවාදයත් මේ අවි ආයුධ නිෂ්පාදනය හා වෙළඳාමත් අතරේ කිට්ටු සම්බන්ධතාවයක් තිබෙනවා වෙන්නට බැරිද ? තත්ත්වය එසේ නම් සංවර්ධනය වෙමින් පවත්නා රටවල අභ්‍යන්තර වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් පවතින මත හේදවලට අවි ආයුධ නිෂ්පාදකයින් වගකිවයුතු හේද ? අවි ආයුධ නිෂ්පාදනය කරන රටවල හාණ්ඩාගාරවලට වැඩිවැඩියෙන් මුදල් ලැබෙන අයුරින් මෙම අවි ආයුධ මිලදී ගැනීමට පෙළඹවීමක් සිදුවන්නේ දැයි සොයා බැලිය යුතුව තිබෙනවා. අවි නිෂ්පාදන කර්මාන්ත විසින් ත්‍රස්තවාදීන් අතට අවි සපයා ඒ අනුව සංවර්ධනය වන රටවලට අවි ආයුධ මිලදී ගැනීමට යයි බලකිරීමක් සිදු නොවන්නේද ? ත්‍රස්තවාදීන් අතට අවි ආයුධ සැපයූ විට එම ත්‍රස්තවාදී ප්‍රහාර මර්ධනය කිරීම සඳහා අවි ආයුධ මිලදී ගැනීමට සංවර්ධනය වන රටවල්වලට බලපෑමක් සිදු වන බව අප විසින් අමතක නොකළ යුතුය. මත් ද්‍රව්‍ය පැතිරීමත් අද ලෝකයට මගත් ප්‍රශ්නයක් වී තිබෙනවා. මත් ද්‍රව්‍ය වෙළඳාමත් ත්‍රස්තවාදීන්ට මුදලින් මෙන්ම ද්‍රව්‍යයෙන් උදව් ආධාර දීමත් අතරේ සම්බන්ධකමක් තිබෙනවා කියාත් හිතන්නට ඉඩ තිබෙනවා.

ගරු කථානායකතුමනි, අද ජාත්‍යන්තර වශයෙන් මුල්බැස තිබෙන ත්‍රස්තවාදයේ බිහිසුණු තත්ත්වයට ගොදුරු වී සිටින අපි මෙන්ම එයින් පීඩා විඳින අපේ අසල්වැසියානුත් මේ පැවැලී සහිත තත්ත්වයේ සුලමුල සොයාගත යුතුයි. ලෝකයේ දියුණු රටවල් අතර සාමයක් පවතින කාලයකදී සීමාවක් නැතිව අවි ආයුධ නිපදවීම අපට තේරුම් ගත නොහැකියි. දියුණු වූ රටවල් මගින් ත්‍රස්තවාදීන්ට අවිආයුධ සපයනවා යයි මතු වී තිබෙන සැකය සත්‍ය නම් ඒ රටවල් මගින් කරන්නේ සමාව දීමට නොහැකි බරපතල වරදක්. මේ වරදක් ඔවුන් වළක්වන්නට අප ජාත්‍යන්තර වශයෙන් සහයෝගය ලබාගත යුතුව තිබෙනවා.

ගරු කථානායකතුමනි, මේ අවස්ථාවේදී තවත් වැදගත් ප්‍රශ්න දෙකක් මතුවීමට මා කැමතියි. අපි දැන ගො නොදන හෝ අප සංස්කෘතියේ උදර අංග හැටියට අප පිළිගත් සාරධර්ම බැහැර කරමින් අපි අකුසල මාර්ග ඔස්සේ ගමන් කරනවාද ? එසේත් නොමැති නම් අප විනාශයට පත්කොට අප අතර අස්ථිර භාවයක් ඇතිකොට එයින් ලාභ ලබාගන්නට ක්‍රියා කරන පුද්ගලයින්ගේ ඉන්තන් බවට අද අපි පත් වී සිටිනවාද ?

ගරු කථානායකතුමනි, ශ්‍රීමති ඉන්දිරා ගාන්ධි මැතිණියගේ ක්ෂරතර ඝාතනය නිසා මා මතු කළ ප්‍රශ්න ගැන ලෝකයාගේ අවධානයක් ඇති වූවහොත් ඒ අප හැමගේම යහපතට හේතු වේවි. එමෙන්ම සියුයෙන් වර්ධනය වෙමින් පවතින සඳුවාරය පිළිබඳ අර්බුදය කෙරෙහි ලෝකයාගේ සිත් යොමු වූවහොත් මෙම ශ්‍රේෂ්ඨ නායිකාව ඇයගේ මරණයෙන් පවා ලෝකයට යම්කිසි යහපතක් සැලසියයි අපට කියන්නට පුළුවන් වෙනවා. ඉන්දිරා ගාන්ධි මැතිණියට එල්ල කරන ලද මෙම දරුණු ප්‍රහාරය පාඩමකට ගෙන කොතැන කොයි ආකාරයේ හිංසාවක්, ප්‍රචන්ඩ ක්‍රියාවක් සිදු වූවත් එය මුලිකුපුටා දමන්නට අප තුළ දැඩි අධිෂ්ඨානයක් ඇතිකර ගත යුතුයි. අභ්‍යන්තර මෙන්ම ජාත්‍යන්තර ගැටලුවලට සාකච්චා මගින් ශිෂ්ට සම්පන්න විසඳුම් ඇතිකර ගන්නට අප උනන්දු විය යුතුයි.

[ආ. ප්‍රේමදාස මහතා]

ගරු කථානායකතුමනි, අද ලෝකයේ තුළුනවැදගත් මුල් වූ කරුණු ගැන අප විසින් යොයා බැලිය යුතුව තිබෙනවා. එසේ යොයා බලා තුස්තවැදගත් එමගින් පැන නැගී ඇති තර්ජනයන් නැති කිරීමට කඩිනමින් කටයුතු කළ යුතුව තිබෙනවා. එම කාර්යය තනි තනිව නොව පොදු කටයුත්තක් බවට පත් කිරීමට මුළු මහත් ප්‍රජාවම කටයුතු කළයුතුව තිබෙනවා. මේ බේදාවාදය නිසා ලොව වසා පැතිරුණු අන්ධකාරය දුරු වී අනෙකුත් අවබෝධය හා ප්‍රේමයෙන් සහයෝගයෙන් ආලෝකය ලොව පුරා පැතිරේවා යි මම ප්‍රාර්ථනා කරනවා.

ගරු කථානායකතුමනි, මධ්‍ය කාලීන යුගයේ ඇති වූ යම් යම් බාධක මධ්‍යයේ වුවත් ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර අතදීමත් කාලයක සිට ඉතා කිට්ටු මිතුරුකමක් හා සුහද සබඳතාවක් පැවතුණි. අපේ ආගමික, සංස්කෘතික සබඳකම් ඇති වන්නට පටන්ගත්තේ මීට අවුරුදු 2500 කට වඩා ඇත නොහොත් බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටයි. ශ්‍රී ලංකාවට බුදුදහම ගෙන ආවේ ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පුත් මිහිඳු මහ රහතන් වහන්සේ විසිනුයි. උත්වහන්සේගේ නැගණිය වූ සංකමිත්තා රහත් තෙරණිය ශ්‍රී මහා බෝධිත් වහන්සේගේ අතුරුසත් ශ්‍රී ලංකාවට ගෙන ආවා. මේ ශ්‍රී මහා බෝධි ගඟට එද මෙන්ම අදත් මේ රටේත්, ලොව පුරාත් බෞද්ධයින්ගේ පූජෝපහාරයට ලක් වී තිබෙනවා. අප දෙරට අතර තිබෙන මිත්‍රත්වයත්, කිට්ටු සබඳතාත් අප ඉතාම අගය කරන බව මෙහිලා සඳහන් කිරීම අවශ්‍ය යයි මා හිතන්නේ නැහැ. අදත් එද මෙන්ම අපදෙරට එක හා සමාන ප්‍රශ්නවලටත්, දුෂ්කරතාවලටත් මුහුණ දී සිටීම අහම්බෙන් සිදු වූවක් දැයි කියන්නට බැහැ. ප්‍රචණ්ඩ ක්‍රියා, තුස්තවැදී ක්‍රියා, රට දෙකට කිරීමට දරණ ප්‍රයත්න යන මේවා අපදෙරටම මතු වී තිබෙනවා. අප රටවල අභ්‍යන්තර සමාජයත්, භෞමික අඛණ්ඩතාවත්, ස්වෛරීභාවයත් ආරක්ෂා කිරීම ඉතාමත් වැදගත් වෙනවා. පැන නැගී තිබෙන ගැටළුවල බැරැරුම්කම අප විසින් වටහාගන්නට ඕනෑ. ඒවාට පිළියම් යෙදීමේදී අප දෙරට එක්ව කරන විඳුම් අප දෙරටවම වැඩිදායක වියයුතුයි.

ගරු කථානායකතුමනි, අප ඒවත් වන ආසියාකරයේ දැල්වෙමින් තුබු පහතක් තිබී ගියා. එම පහත් සිළුම යළි දැල්වීමේ කාර්ය භාරය තව අගමැති ශ්‍රී රජීව් ගාන්ධි වෙත පැවරී තිබෙනවා. එය ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. දේශපාලන තාපකයෙකුගේ වගකීම කවදත් බැරැරුම් කාර්යයක්. එතුමා වෙත පැවරී ඇති මෙම වැදගත් කාර්ය භාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි තමුන්තාත්සේලා සියළු දෙනාම මා හා එක්ව ප්‍රාර්ථනා කරනු ඇතැයි මා විශ්වාස කරනවා.

ගරු කථානායකතුමනි, ශ්‍රීමතී ඉන්දිරා ගාන්ධි මැතිණියගේ බේදජනක අභාවය ගැන ශෝකය පලකිරීමේ යෝජනාව මම ඉදිරිපත් කරන්නේ සාහිශය සංවේශයෙන් යුතුවයි. එතුමියට තිවත් සැප අත්වේවායි මම ප්‍රාර්ථනා කරනවා.

ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ජනතාව වෙනුවෙන් අප විසින් සම්මත කරගත් මෙම ශෝක ප්‍රකාශ කිරීමේ යෝජනාව ඉන්දිය අගමැති ශ්‍රී රජීව් ගාන්ධි මැතිතුමා වෙතත්, ඉන්දිය ජන රජයේ ලෝක සභාවේ කථානායකතුමා සහ එහි මන්ත්‍රීවරුන් වෙතත් ඉන්දිය රජය හා පොදු ජනතාව වෙතත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හා ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් සැලකර සිටින ලෙස මම තමුන්තාත්සේගෙන් ඉතා මිනෑකමින් ඉල්ලා සිටිනවා.

Mr. Speaker, I move :

“ That this Parliament desires to communicate to the Speaker and Members of the Lok Sabha of the Republic of India its expression of profound sorrow felt by this Parliament and the people of the Democratic Socialist Republic of Sri Lanka over the tragic and untimely death of the distinguished Prime Minister of India, Shrimathi Indira Gandhi. ”

It is with profound grief and anguish that I rise to perform the solemn duty of proposing, in this august Assembly, on behalf of the Members of Parliament, the

Government and the people of Sri Lanka, this Vote of Condolence on the sad and untimely death of Prime Minister Shrimathi Indira Gandhi, undisputedly one of the noblest daughters of India.

Mr. Speaker, as already stated in the message issued by His Excellency President J. R. Jayewardene, on behalf of the nation, as well as in my own message, the dastardly assassination of this foremost leader of our great neighbour is an irreparable loss, not only to her own country, but to the whole world.

As the Prime Minister of the world's most populous democracy, Shrimathi Indira Gandhi had been a leading light and a capable champion in the struggle of the poor and the down-trodden to overcome their socio-economic handicaps and disadvantages. Her prominent role in this context, particularly through her devotion to the Non-Aligned Movement, has won for her an endearing place in the hearts of the masses throughout the world.

Mr. Speaker, it is neither necessary nor intended that I should recount her glorious record of service, or even the major landmarks in her distinguished career. They are not only very well known, but have been amply evaluated by both friends and foes as well as by objective scholars. It suffices to say that her admirers and critics have all agreed on one important conclusion : that is, India, in spite of her long and chequered history, has had no greater patriot who had for the motherland such undivided and uncompromising love and dedication.

Mr. Speaker, India has been the birthplace of a very large number of eminent personages, who, through their magnificent contributions to religion and philosophy, science and technology, literature and the arts, have left an indelible mark in the history of human progress. India has also had great rulers and leaders who rose to supreme heights of statesmanship and strove for the welfare of humanity in the most exemplary manner. Similarly, was India endowed with brave heroes who with valour and selfless devotion fought for her security, integrity and independence.

Mr. Speaker, assessing Shrimathi Indira Gandhi's life and work against the backdrop of the services of the galaxy of pre-eminent personalities, I am impressed that at no time in India's past had there been a leader so intensely nationalistic. “ India was Indira ! ” said her critics. But the turth is that Indira, in thought, word and deed was India.

Mr. Speaker, nothing that was necessary for India's welfare and progress was too small for her unflinching attention and action. And no sacrifice for India's sake was too great for her to endure with exemplary selflessness.

Undaunted by defeat, or humiliation, she worked for India's glory and development with a fervour which has no parallel in so far as our memories go. She brooked no opposition and would never compromise on India's interests. Hers had been a single-pointed commitment of the highest order to her land and her people.

Mr. Speaker, it is this most marvellous characteristic – nay, this noblest quality – of Shrimathi Indira Gandhi that I wish to highlight on this sad occasion. She was born in a colonial India – a conglomeration of disunited princely states and British provinces – a land, whose vitality had been sapped by over eight hundred years of foreign subjugation. Her illustrious ancestors, namely, her grandfather, Sri Motilal Nehru and her father, Shri Pandit Jawaharlal Nehru, had been in the vanguard of the emerging leadership which agitated for national independence.

Mr. Speaker, even around the time Shrimathi Indira Gandhi was born, the struggle for independence or, more precisely, for home-rule within the confines of the British Empire was viewed as an agitation for the transfer of power and authority from foreign rulers to a local elite. But her childhood coincided with the far-reaching policy changes, inspired and guided by no less a person than Mahatma Gandhi himself. It is to his lasting credit that the concept of a Free India was enlarged from that of replacing a foreign elite with a local elite to one of evolving into a great nation committed to the welfare and prestige of every single man, woman and child, irrespective of caste, creed or economic position.

Shrimathi Indira Gandhi, Mr. Speaker, was thus privileged to grow in an environment where great minds of a mighty country were exploring ways and means of shattering the bonds of foreign domination. This was being done not for their personal gain or glory, but for the sake of millions of unlettered, disadvantaged people. These were the people who eked out a precarious existence under the most demeaning circumstances – the poor India, the rural India, the India of the untouchables. What a remarkable combination of moral and intellectual forces influenced to mould her thinking and her character!

Mr. Speaker, on one side was Mahatma Gandhi invoking the noblest sentiments of Ahimsa or non-violence and preaching an ideal society in which all were equal and all had equal rights and obligations. His appeal was to the spirit and the heart. This holy man, who had himself claimed to be a religious man in the garb of a politician, exerted a significant influence on the spiritual development of young Indira Gandhi. On the other side there was her own father who made a complementary contribution in the realm of the intellect. Shri Pandit Jawaharlal Nehru was a versatile intellectual, whose interests ranged from science to history, from culture to technology.

Mr. Speaker, the classic letters which Pandit Nehru wrote to his daughter from prison constituted a lucid and practical interpretation of world history in the context of India's struggle to regain her lost glories. Whether he was conscious of it or not, he had, with these letters, begun preparing Shrimathi Indira Gandhi for the illustrious role she was destined to play in India's history.

Mr. Speaker, among the many influences of Pandit Nehru on her personality was one which has a special significance to us in Sri Lanka.

As a rationalist with a scientific bent of mind, Shri Jawaharlal Nehru had the highest admiration for the Buddha whom he called the greatest, the wisest and the brightest son of India. Shrimathi Indira Gandhi shared her father's interest in, and devotion to, Buddhism. It is, indeed, symbolic that the last major public function, in which she participated, was the inauguration of the first International Conference on Buddhism and National Culture in New Delhi on the 10th of October.

Mr. Speaker, on the wall of the ancestral home of the Nehrus – ANANDA BHAVAN in Allahabad – is a plaque which says that it was the scene of many of the most momentous decisions on India's future. Having lost her mother very early in life, Shrimathi Indira Gandhi was destined to be more closely associated with her father and his distinguished colleagues in the emerging national leadership. Brought up in that exciting environment, she had imbibed that spirit of patriotism which, as I stated a while ago, remained unique and unmatched.

It is my contention that, in the absence of her mother from her childhood, she transferred both emotionally and intellectually to Mother India the love and the affection she would have lavished on her own mother if she was alive. So intense and total was Shrimathi Indira Gandhi's emotional commitment and identification whenever and wherever the interests of Mother India were involved, she would not hesitate to sacrifice even long-standing friendships, or ally herself with even the most virulent enemies. Mr. Speaker, not only should we admire, but should also emulate her deep and abiding love for her motherland. This, to my mind, is the most important message that she has delivered to the world by both precept and example.

Mr. Speaker, this vote of Condolence will not be complete if I do not focus attention to the cruel circumstances under which India – or rather the world – was robbed of Shrimathi Indira Gandhi's services. Her death stands as a testimony to the indescribable horror and revulsion of violence and terrorism as a means of solving political issues. No one in his or her right senses would advocate or support the

[පාර්. ප්‍රේමදා මහතා]

cowardly acts of indiscriminate and wilful destruction of the noblest of all creations – human life – for the sake of a passing political gain or advantage. The entire civilized world, is, no doubt, shocked and dismayed when attempts are made on the lives of revered leaders. But our condemnation of terrorism and violence must extend to each and every instance, irrespective of the socio-political position of the victims.

Mr. Speaker, one is even more concerned and agitated when terrorism rears its ugly head close to us – in our own lands where a tradition of moral and spiritual values has had a long and pervading influence. India is the home of at least three great religions – Buddhism, Hinduism and Jainism – and countless systems of philosophy. The cornerstone of India's cultural heritage has been the total and unequivocal condemnation of violence in thought, word and deed.

Mr. Speaker, the Buddha identified hatred as one of the three root causes of evil and enjoined us to resort to non-hatred and loving kindness as the only antidote to hatred, malice and ill-will. The great Upanishadic thinkers preached an underlying unity among all beings so that there could be neither fear nor hatred among them. Jaina Mahavira advocated an extremely stringent code of Ahimsa, built on an unique concept of the sanctity of all life. Closer to our own times, Mahatma Gandhi had demonstrated that even the might of a far-flung empire could be brought to naught in the face of non-violence and truth.

Mr. Speaker, the occurrence of crime and violence in our midst, in spite of our spiritual heritage is, indeed, a matter of very great concern. There must certainly be something very wrong. Why are the very foundations of our religious and spiritual ideals so dangerously shaken? Are we abandoning all our moral values and codes of ethical conduct in the face of rising materialism and consumerism? Are we neglecting to inculcate in ourselves the noble principles of tolerance, justice, fair-play and decent dissent? Or, are we being manipulated by unscrupulous and irresponsible power groups who, for motives of profit and self-aggrandisement, seek to create dissensions and upheavals in our midst?

Mr. Speaker, this last question calls for some explanation. When the phenomenon of international terrorist activities is examined in depth, one begins to notice several very disquieting features, specially as regards their funding, organizational and supply aspects.

Mr. Speaker, the universally manifested viability of terrorist organizations, their destructive efficiency and effectiveness and their transnational mobility, can

hardly be explained purely on grounds of ideological or political convictions and commitments of either the leaders or their followers.

It is, therefore, evident that an extremely powerful and resourceful hand keeps them well equipped, well funded and well protected. Further, the terrorists are invariably well trained in the use of the most modern weaponry to which they seem to have access even before the established governments.

It is with mind-boggling rapidity that terrorists are found safe refuge and easy movement across national frontiers. Who could be masterminding these operations, and what is the justification for the immense investment in money and kind necessary to support terrorism? Could it be that there is a close connection between international terrorism and the highly lucrative and equally competitive arms production and trade which constitute the foremost economic activity of the industrialized countries of both the West and the East? If so, would not the manufacturers and sellers of arms and armaments be responsible for escalating internal as well as inter-country disputes of developing countries to heights of serious armed conflicts? Is it conceivable that terrorists are armed and equipped by the armaments industry as a means of compelling governments to increase defence expenditures and thus contribute to the coffers of the arms-producing nations? Do narcotic drugs – another scourge of the modern world – have links with financial and material support to terrorism?

Mr. Speaker, as unfortunate victims of internationally fostered terrorism, we ourselves, along with our similarly afflicted neighbours, must go to the very bottom of this multi-dimensional problem. We must seek the co-operation of the international community to curb the unforgivable disservice which the industrialized countries, as unrestrained producers of arms in peace time, might be doing to the poor nations of the developing world.

In short, Mr. Speaker, I ask myself two fundamental questions. Have we, consciously or otherwise, departed from all that is sublime and ennobling in our culture and chosen this path of evil? Or are we but helpless pawns in the hands of those who see gain and advantage in our troubles and destabilization?

Mr. Speaker, if the awareness and the conscience of the world are awakened to this problem and our minds are focused on the rapidly growing moral crisis, Shrimathi Indira Gandhi would not have died in vain. The cruel blow that was dealt to her should lead us to a firm determination to exterminate violence wherever and in whatever form it exists. It should urge us to search more vigorously decent solutions through discussion and negotiations, to our problems, both internal and international.

Mr. Speaker, we should look for the root causes of terrorism in the world today and make it the most urgent common task of the world community to eradicate violence and insecurity. May the light of mutual understanding and respect, love and co-operation emerge from the gloom in which the world is engulfed as a result of this tragedy. May Shrimathi Indira Gandhi symbolize in death, as in life, the undisputed value and importance of peace and solidarity, non-violence and non-aggression and unflinching devotion to one's motherland.

Mr. Speaker, it would be appropriate for me to remind this House that Sri Lanka and India have maintained very close ties of friendship and good relations throughout the ages in spite of temporary setbacks during medieval times. Our cultural and religious linkages can be traced back to the time of the Buddha over 2,500 years ago. It was Emperor Dharmashoka's son, Arahata Mahinda, who introduced Buddhism to Sri Lanka. His sister, Theri Sangamitta, brought a sapling of the sacred Bodhi Tree, which to this date is held in great veneration by the Buddhists not only of Sri Lanka but also throughout the world.

I need not emphasize the fact that we value this friendship and close affinities between our two countries. It is no accident in history that even today our two countries face similar problems, trials and tribulations. Violence, terrorism and separatist tendencies have raised their ugly heads in both our countries. We have to understand and appreciate the gravity of the problem in the context of the unity, integrity and sovereignty of our countries and arrive at solutions which are mutually beneficial to each other.

Mr. Speaker, a light has gone out in our region, and it is left to India's new Prime Minister, Shri Rajiv Gandhi, to rekindle its flame. His task is not an easy one, for the task of a political leader is never easy. I am confident that this House will join me in wishing him every success.

Mr. Speaker, with the deepest sentiments of heartfelt grief, I move this Motion of condolence on the tragic death of Shrimathi Indira Gandhi. May she attain the supreme bliss of Nibbana.

I would request you, Mr. Speaker, to kindly convey to Prime Minister Shri Rajiv Gandhi, the Speaker and Members of the Lok Sabha, the Government, and the people of the Republic of India, these fraternal condolences and sentiments which we have expressed today in this House on behalf of the Parliament and the people of Sri Lanka.

අනුර බණ්ඩාරනායක මහතා (විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා)
(திரு. அனூர பண்டாரநாயக்க — எதிர்க்கட்சி முதலவர்)
(Mr. Anura Bandaranaike—(Leader of the Opposition)

Mr. Speaker, on behalf of the Opposition and the Sri Lanka Freedom Party, it is with a heavy and saddened heart that I rise today, having returned only this morning from Delhi, to speak on the Condolence Vote on the late Prime Minister of India Shrimati Indira Gandhi.

Mr. Speaker, the tragic assassination of Mrs. Gandhi is a great loss to the entire world community. It is an even greater loss to India, the India she loved, for India has lost her noblest daughter. For us in Sri Lanka it is a tragic loss, for we have lost our greatest and truest friend.

Indira Nehru had a try with destiny and she kept it with grace and style. The life and times of Indira Gandhi are now part of India's great history, for she became a legend in her own lifetime. Indira is the child of India's great struggle for independence as much as Napoleon Bonaparte was the child of the French Revolution. She grew up from childhood into adulthood in the shadow of Mahatma Gandhi, fired by the patriotism of Subash Chandra Bose, tempered by the quiet determination of Vallabhai Patel and Rajendra Prasad, spurred on by the defiance of Moulana Azad, and at all times guided by her great father Pandit Jawaharlal Nehru.

Educated as a young girl in Rabindranath Tagore's Shanti Niketan, schooled in Switzerland and later at Oxford, Indira inherited the best of the culture of the East and the West. Flawless English, eloquent French and chaste Hindustani came almost naturally to her in precise thought and clear speech. What a rich heritage, Mr. Speaker! Truly what a rich heritage! Such was the background in which Indira Nehru matured into womanhood. From the bitter and bloody struggle for India's independence Indira Nehru inherited the fiery patriotism and the refined intellect of the struggle. For this child of India's independence movement a tryst with destiny had to be kept! She was to become the soul and the voice of resurgent India.

Indira Gandhi's dedication to equality, socialism and the eradication of poverty was a commitment born from the pre-independence struggles of India. She felt from her heart for the millions of helpless Indians living on the borderline of starvation and destitution. Her entire life she dedicated to these countless millions, and it is they who will feel her loss the most. With her pledge "Garibi Hatao" in Hindi, which means the elimination of poverty, Indira Gandhi strode the vastness of India like a colossus, reaching out to the hearts of the poor and the helpless.

[අනුර බණ්ඩාරනායක මහතා]

Indira Gandhi was truly an internationalist, Mr. Speaker. If Jawaharlal Nehru placed India on the map of the world, his daughter continued that tradition with style. She strove to keep India away from all power blocs, and to achieve this she championed the cause of Non-Alignment. It was only two years ago that she was unanimously elected as the head of the entire Non-Aligned movement.

She became the champion of the rights of the poor nations, speaking from every international forum demanding that the voice of the Third World be heard. I have personally seen her address many international conferences, amongst them several Non-Aligned summits, and with each passing year her international stature grew. She was at ease with Kings, Queens and Presidents, for she knew them all personally and they were all her friends. When she spoke she commanded the respect of the entire international community. With her soft, cultured voice she began to symbolize the Third World's struggle for economic emancipation.

I said earlier that Indira Gandhi was our staunchest friend, because with understanding and tact she respected the integrity and sovereignty of Sri Lanka.

She assisted Sri Lanka without any hesitation in the implementation of the Sirima-Shastri Pact and upheld our claim to the much-disputed island of Kachchaitivu. More recently, she gave her unstinted co-operation to the peaceful solution of the ethnic conflict in Sri Lanka, always acting with great restraint.

Mr. Speaker, if I am permitted a personal note, may I say with great warmth and affection that I recall with nostalgia the numerous times that I met her and the long conversations we had. Our two families have known each other for over 50 years. Our friendship has now reached the third generation. I first met her when she was a hostess to her father, Pandit Nehru, in Sri Lanka and then again in India. After the general elections of 1960 we spent a week with Pandit Nehru and Indira at the Teen Murti House, where her body was laid to rest last week. Here I began to really admire this late lady as a wonderfully warm-hearted person concerned with the smallest detail. Though we were children she talked to us for hours on end.

I remember an occasion, Mr. Speaker, when she was on a state visit to London in the early 1970s. She obtained my telephone number from our High Commission in London, telephoned me and asked me to come and see her. She talked to me for nearly an hour, advising me and giving me encouragement to complete my academic career.

We have known Mrs. Gandhi in victory and we have known her in defeat. I vividly recall my meeting her after her stunning defeat in the 1977 elections when all

thought that Indira Gandhi was politically dead. She was shunned by all. People who had worked under her for years looked the other side when they met her. It happens here also. She was never dispirited in defeat. She was defiant because she believed that destiny had greater things in store for her. The Janatha Government set out to humiliate and destroy her. They arrested her, took her before Presidential Commissions on trumped up charges, and when she came back to Parliament at a by-election they expelled her within 48 hours. A lesser mortal, Mr. Speaker, would have given up politics in disgust, but her inner strength did not permit her to do so, for the destiny of Indira Gandhi was interlocked with the destiny of India. As she believed rightly, the people of India turned to her again by returning her in 1980 with a resounding and overwhelming mandate. The victory was so massive that an international magazine dubbed her the Empress of India.

It is a tribute to Mrs. Gandhi that she did not wreak vengeance on the former Ministers of the Janatha Government that had done everything possible to destroy and humiliate her. She did not touch them, and by ignoring them she relegated them to political wilderness.

One of the last occasions on which I met her was the funeral of her son, Sanjay, who died four years ago under tragic circumstances. She behaved on that occasion with such stoic calm, never displaying any emotion, always consoling the others who were weeping. She has passed on these unique qualities to her son, the present Prime Minister of India, Rajiv Gandhi, whose exemplary conduct during these harrowing days last week in Delhi was indeed astonishing. He never displayed any emotion, never shed a tear. He stood like a rock when India went berserk with madness, hatred and fury. He appealed clamly but firmly for the restoration of peace and a return to sanity. Mr. Speaker, I feel a strange oneness with Rajiv, as I lost my father at a much younger age than he lost his mother, at the hands of a brutal, crazy assassin.

Some critics blame Mrs. Gandhi for perpetuating a dynasty. They find fault with the succession of the father by his daughter and now by her son. But, Mr. Speaker, if it is a dynasty, it has been endorsed and validated by the people of India time and time again with overwhelming majorities. First they voted with massive majorities for Pandit Jawaharlal Nehru, and he remained Prime Minister for 17 years. Next they voted for his daughter with equally large majorities and she remained Prime Minister for the last 16 years. Now they will have a unique opportunity to vote for her son, Rajiv, which I have no doubt they will, giving him an unprecedented majority at the next elections, perhaps unequalled in Indian history. If the people of the

world's largest democracy vote freely and by choice to elect a dynasty, how can anyone complain, Mr. Speaker, for it is the decision, the free decision, of the people of India.

The mantle of greatness passed down by great tradition has now fallen on the shoulders of young Rajiv Gandhi, the Prime Minister of India. Some expressed doubts whether he had the firmness and the charisma to carry it all through. Though it is far too early to pass judgment, one can make an assessment from the manner in which he gave firm and decisive orders in the last few days to bring India back to sanity. He toured the riot-torn areas each night, inquiring about the welfare of the harassed people and making arrangements for their security. All this while his mother lay dead, butchered by assassins! He conferred with world leaders with serenity and reason. We had a long meeting with Rajiv only last Friday, the day before his mother's funeral, and I must admit that I was greatly impressed. Shattered no doubt by the great tragedy he behaved with great restraint and dignity, so much so that, Mr. Speaker, whilst bidding him good-bye I told him, "India, Mr. Prime Minister, without a doubt is in safe hands".

He will be the leader of India after the next elections on his own right and not merely by inheritance. He assured us that he is firmly committed to the unity and integrity of Sri Lanka and that he has the greatest respect and admiration for the people of our country.

Mr. Speaker, Mrs. Gandhi had a premonition of what awaited her. After she had finished addressing her last rally in Orissa, just barely 12 hours before she was assassinated, she came down from the dais after she finished speaking and turned round, returned to the dais and took the microphone and said that she will shed the last drop of her blood to preserve the unity and greatness of her country. Twelve hours later, riddled with machine-gun bullets, blood spouting from every wound, Indira Gandhi kept her tryst with destiny. Surely, the fountains of blood she shed will ensure the unity of India for quite a few generations to come.

Mr. Speaker, the death of Mrs. Indira Gandhi will leave a void in all our hearts that will not be easy to fill, for her character was shaped by a unique inner strength which came from the richness of India's heritage and culture. Indira was India in all her resplendent glory, garnered and polished into unparalleled refinement.

In conclusion, Mr. Speaker, we the Members of the Sri Lanka Parliament bid our final farewell to India's noblest daughter. I kindly request you to convey our sentiments to the people of India through her Government, through the Lok Sabha and the Rajya Sabha, and to her son Rajiv and the members of her immediate family.

பட்ட. தைன்மென் மதனா (குமீய கர்மனன் டைன்மென் சிஹெர்
சுமீனென்)

(திரு. எஸ். தொண்டமான் — கிராமிய கைத்தொழில் அபிவிருத்தி
அமைச்சர்)

(Mr. S. Thondaman - Minister of Rural Industrial Development)

Mr. Speaker, the assassination of Mrs. Indira Gandhi is a great tragedy that has caused a sense of profound shock and grief to all of us. Mrs. Gandhi was one of the most distinguished leaders of our time. She was dedicated to the concept of a free, united and secular India, a concept that was forged during India's struggle for independence and later consolidated by her illustrious father, Pandit Jawaharlal Nehru.

Sir, having been intimately associated with Indian politics from her childhood, she was deeply conscious of the problems faced by her country with its vast population. This multi-racial and multi-lingual population, further divided into multifarious castes and sects, found in her a person with the necessary courage and ability to lead it. Through her inspired leadership she was able to guide her great country out of many critical situations. Despite the host of problems she had to face, India made steady progress under her leadership. India's dignity, independence and stature were further enhanced during her tenure of office. She had the great advantage of being nurtured, like her illustrious father, in the best traditions of both the East and the West. This influenced her life and work.

The presence of such a large number of Heads of State and other dignitaries at her funeral bore ample testimony to the high esteem in which she was held throughout the world.

Mrs. Indira Gandhi lived for India and has died for India. I believe that her martyrdom shall not be in vain. She herself has wished that it would invigorate India to close its ranks and march forward.

To the people of Sri Lanka she was not only a sincere friend and ally but a sobering influence on our country's politics, its people and leaders. Whilst respecting our national sovereignty and integrity she had always shown a deep and abiding concern for the welfare of our people, genuinely sharing in our problems and endeavouring to find solutions to the complex, ethnic problems besetting us. Her wise counsel and assistance following the communal riots in July 1983, her kind offer to Sri Lanka of using the good offices of Shri G. Parthasarathy and his valuable role and her own role as a mediator in the ethnic crisis will be remembered by us with gratitude, and serves to remind us more than ever before of the urgent need to approach a solution based on the proposals that emerged at the New Delhi talks under her aegis.

Madam Indira Gandhi was an outstanding example of peace. Her death signifies a loss to humanity and democracy.

ඒ. සී. එස්. හමීඩ් මහතා (විදේශ කටයුතු ඇමතිතුමා)
(ஜனாப் ஏ. சி. எஸ். ஹமீத் — வெளிநாட்டலுவல்கள் அமைச்சர்)
(Mr. A. C. S. Hameed—Minister of Foreign Affairs.)

Mr. Speaker, I thank you for allowing me to associate myself with the Resolution that is before the House.

The late Shrimathi Indira Gandhi, Prime Minister of India, was a great patriot, a great statesman, the chairperson of the Non-Aligned Movement to which we all belong, and a champion of world peace who headed, as it has been pointed out earlier, the world's most populous democracy. She was much more to us in Sri Lanka. She was our friend.

We share with the Republic of India and the Indian people their deep sorrow at her death, made all the more traumatic because of the tragic circumstances surrounding it. Our shared concern, our shared aspirations and our shared hopes go back to the beginnings of history. Our shared concerns, our shared aspirations and our shared hopes are contemporary as well.

India and Sri Lanka share the same concerns of safeguarding our territorial integrity from fissiparous forces, of eliminating conflicts and resolving conflicts through negotiation, of considering our democratic systems from erosion.

India and Sri Lanka share the same aspirations of building a society founded on social justice, of building a composite national identity in a plural society comprising citizens of diverse faiths, cultures, languages and ethnic groups. We share the same aspirations of eliminating poverty and want within the shortest span of time, because if we fail to solve it in time the lack of freedom from want could in the long run lead to the want of freedom.

India and Sri Lanka share the same hopes for tranquillity, for good relations in our region and for durable peace in the world.

The late Shrimathi Indira strove to realize these shared hopes and aspirations.

In one of her last interviews with the foreign media she reflected on the emergence of the spirit of intolerance, of fundamentalism in India, and maintained that the Indian ethos was one of tolerance, accommodation and synthesis. Now she has fallen a victim to the forces of intolerance.

Mr. Speaker, a spectre is haunting Asian and African countries; it is the spectre of intolerance. The irrational believe that one's own set of values, one's own set of ideas are the only valid ones and that those of others do not deserve respect. If this dangerous trend prevails, Third World countries might have to go through a dark period once again, worse than the one that colonialism imposed on us.

All thinking people and men of goodwill have to take serious notice of this menace, call it by any name, terrorism, fanaticism, separatism. This menace was at the bottom of the tragedy that overtook India last week.

Shrimathi Indira Gandhi was the authentic child of the Indian freedom movement. As a child, she wanted to be the Joan of Arc of India. She now belongs to history and joins the patheon of India's martyrs. Shrimathi Indira Gandhi was the child of many cultures and a happy confluence of the East and the West. She grew under the ample shadow of Gurudev Tagore, Mahatma Gandhi and her distinguished father, Jawarhalal Nehru. She was what she was because of those wholesome influences. These factors, no doubt, contributed to the kind of leadership—a dynamic leadership spanning 18 years as Prime Minister. This leadership was available to us in the Non-Aligned Movement of which her father, Jawarhalal Nehru, was one of the founding fathers.

The Non-Aligned Movement, Mr. Speaker, is going through a crucial period trying to translate into reality the many tasks facing the Third World, primarily its economic demands for a more equitable international economic order. Her death deprives us of her wise counsel. Long after, quoting her father, she said:

"The door is open and destiny beckons to all. There is no question of who wins and who loses, for we have to go forward and together, but there is going to be no failure. We go forward to success."

That was the testament of an awakened Third World.

Let it not be forgotten that the forces that sought to eliminate Shrimathi Indira Gandhi—and succeeded in eliminating her—sought to eliminate all what she stood for—democracy, secularism, national integrity and the unity of India; sought to eliminate our shared aspirations, shared hopes.

Long ago, writing to her from a British jail, Jawarhalal Nehru said: "Priyadarshini, dear to the sight, dearer when sight is denied." This beautiful expression of love acquires a new dimension after her death. How true it is today to the teeming millions of Indian people!

India has lost her leader. The Commonwealth has lost a guide. The Non-Aligned Movement has lost a stalwart. The world has lost a champion of peace. Sri Lanka has lost a friend.

Mr. Speaker, I feel it an honour to associate myself with the Motion moved so ably by the distinguished Prime Minister.

Thank you.

සරත් මුත්තේටුවෙගම මහතා (කලවාන)
 (திர. சரத் முத்தேடுவெகம் — கலவான)
 (Mr. Sarath Muttetuwegama - Kalawana)

Mr. Speaker, it was not even a week ago that the world was stunned by the senseless, brutal and cowardly assassination of Indira Gandhi. On behalf of the Communist Party of Sri Lanka, I would like to associate myself with the Vote of Condolence that has been moved in this House.

Indira Gandhi has been described in many ways. Indira Gandhi is perhaps best described as an heir to all the multi-faceted traditions of India.

India had a glorious history of diverse cultures. It had a great history of resistance to imperialism and it has shown a tremendous resilience against large odds since it won independence. When India won independence, when it gained what has been described as 'freedom at midnight,' we saw the holocaust of the partition, the tremendous tragedies that occurred between the peoples that were to live in Pakistan and India. Many people who had then relinquished colonial power, the forces that had relinquished colonial power, thought that just as they had divided and ruled India earlier, India divided into Pakistan and new India could both be subjugated in some form of neo-colonialism. But independent India showed tremendous resilience, showed that it could be truly independent and that it could charter its own path towards an independent, viable, secular India.

The history of the entire Indian independence and post-independence period shows that not only India but Indira Gandhi herself perhaps earned the enmity of certain forces. At the time when Indira Gandhi died, it was perhaps the culmination of a very obvious movement at destabilizing India. People to whom profit was the only motive in life, forces to whom profit was really one guiding factor in their lives, did not like India being an independent country which was exerting its own influences in the world. Therefore, we saw those myriad attempts at destabilization of India. We saw the joy with which defeats of Indira Gandhi were received, and we saw that every one of those was aimed not merely at the person but at the anti-imperialist role that India was playing, the role that Indira Gandhi was playing on behalf of world peace and on behalf of taking the non-aligned movement on a truly non-aligned and anti-imperialist path.

Now, Mr. Speaker, Indira Gandhi is no more. But we know that in India itself however bleak at times the outlook may be, there are vast forces that continue, that want, to take India along the path of a secular country. It is a multi-racial country. It is a multi-religious country and secularism has been the guiding force behind the Indian people in the post-independence

period. If Indira Gandhi's death has shocked people into realising what was happening, if Indira Gandhi's death perhaps has unified certain progressive forces of India, it may be that history may still record that Indira Gandhi's death was not in vain, but that it was a continuation of the work that she did throughout her life.

අ. හා. 4.23

දිනේෂ ගුණවර්ධන මහතා (මහරගම)
 (திர. தினேஷ் குணவர்தன — மஹரகம்)
 (Mr. Dinesh Gunawardene - Maharagama)

ගරු කථානායකතුමනි, ඉන්දිය අගමැතිනි ශ්‍රීමති ඉන්දිරා ගාන්ධි මැතිණියගේ අභාවය කුරුරු සාතනයකින් සිදුවීමේ බේදවාචකය අපි කවුරුත් ඇසුවා. එතුමිය ඉන්දියාවේ අග්‍රාමාත්‍යතුමිය හැටියට පමණක් නොව ආසියාවේ ආධිමචර නායිකාවක් හැටියටත්, තොබැදි ව්‍යාපාරයේ නායිකාවක් හැටියටත් ලෝක ජනයාගේ සාමය සඳහා ඉන්දියා කල මෙහෙය අඩුවෙන් තක්සේරු කරන්නට කිසි ලෙසකින් ඉඩක් නැහැ.

ඇයගේ ඉතිහාසය දෙස බලන විට, ඉන්දියාවේ ඉතිහාසය දෙස බලන විට ඉන්දියාව ලෝකයට දයාද කල ඒ උතුම් සිතුවම්-පැතුම්, සායනකරිය මෙන්ම ශිෂ්ටාචාරයට උරුමකම් කියූ ඒ ඉන්දියාවේ ගෞරවය තැවන ගොඩ නැගීම සඳහා අධිරාජ්‍යවාදයටත්, යටත් විජිතවාදයටත් එරෙහි ජනඅරගලයේ නිදහස් සටන ඉන්දියා නිදහස් අරගලය තුළින් ඉස්මතු වුණා. එය ඉන්දියාවේ පමණක් නොව මුළු ආසියාකරයේත් විහිදී, අධිරාජ්‍යවාදී බලකණු තිබුණු සියලු තැන් කඩා වැටීමට ඉවහල් වුණා. ඒ යුගයෙන් පසු නිදහස් ඉන්දියාවක් ගොඩනැගීමේ කාර්යය එක් පරම්පරාවකට අයිති වුණා. ඒ පරම්පරාව ගොඩනැගූ පදනම, ශක්තිමත් ආර්ථික හා කාර්මික ඉන්දියාවක් තුළින් ඉදිරියට ගෙන යාමේ භාරදුර වගකීම ශ්‍රීමති ඉන්දිරා ගාන්ධි මැතිණිය කරපිට වැටුණා.

1960 ගණන්වල අවසන් කාලපරිච්ඡේදයේදී ඉන්දියාවේ දේශපාලන නායකත්වය භාරගත් ඉන්දිරා ගාන්ධි මැතිණිය ඉන්දියාවේ අසාධාරණකම්වලටත් ඒ වාගේම අයුක්තියටත් විරුද්ධව මෙහෙයවූ ජන අරගලය ඉදිරියට ගෙන යාමේදී අතිවාරයෙන්ම ප්‍රතිගාමීත්වය සමග සටන්වලට මුහුණ පෑවා. අපි කාටත් අමතක වෙන්නේ නැහැ, ශ්‍රීමති ඉන්දිරා ගාන්ධි මැතිණියගේ දේශපාලන ජීවිතය, ඉන්දියා ජනතාවගේ ගමන් මග නැවැත්වීම පිණිස එතුමිය සමග කරන්නට යෙදුණු දේශපාලන සටන්වලදී ඉන්දිරා ගාන්ධි මැතිණිය පලමුවරට ප්‍රතිගාමීත්වය තමන්ගේ ශක්තිය තුළින්ම පරාජයට පත් කර, ඉන්දියා ජනතාවගේ සිතුවම්-පැතුම් තියෝජනය කල මන්ත්‍රීවරයෙකු වූ ඩී. ඩී. ගිරි මහතා ජනාධිපති ධුරයට පත් කිරීමේ මග අරගලය ඇති කලා. එතැනින් තොබැවතුණු ඉන්දිරා ගාන්ධි මැතිණිය, ස්ථාපිත ඉන්දියාවක දුන් විදින ජනතාවගේ අයිතිවාසිකම් ඒකාධිකාරී ධන බලවතුන්ගේ විදේශික ධන කුචේරයන්ගේ අතට පත් නොවන බවට වගබලාගන්නා මාවතකට ඉන්දියාව හැරවීමේ දී-බෞද්ධ ජනසතු කීර්මේදී හා වරප්‍රසාදයත් ලබාගැනීම මෙල්ල කීර්මේදී-ප්‍රතිගාමීත්වය ඇයගේ ආණ්ඩුව දුර්වල කරන්නට පටන් ගත්තා. මේ සියල්ලටම නායකත්වය හා මුහුණ දීමේ හැකියාව ඉන්දිරා ගාන්ධි මැතිණිය පෙන් වූ නිසා ඉන්දියා ජනතාවගේ හදවතට ඇය අත්කිසි නායකත්වයකට වඩා මෑත කාලයේදී ලා වුණා.

මා මේ වක මතක් කළේද ඉන්දියාවේ ස්ථාපිතභාවය නුරුස්සන ප්‍රතිගාමී ජාත්‍යන්තර බලවේගවලට ඉන්දිරා ගාන්ධි මැතිණියගේ ආණ්ඩුවත්, ඉන්දිරා ගාන්ධි මැතිණියගේ දේශපාලන ජයග්‍රහණයත් දිරවන්නට තොබැකි නිසා ඉන්දියාවේ අස්ථිරභාවයත් ඒ තුළින් ආසියාවේ අස්ථිරභාවයත් උද කරගෙන තමන්ට වාසි සහගත දේශපාලන තත්ත්වය ඇති කිරීම සඳහා කුමන්ත්‍රණ කොකිබුණේය කියා අපට සිතන්නට බැරි නිසයි. මේ සියල්ලටම මුහුණ දුන් එඬේරු ජාතික නායිකාවක් හැටියට පමණක් නොව, තමන්ගේ රටේ සීමාවලට එහා දේශවල ජනතාවටත් සාමයේ ආරක්ෂාව සපයා දුන්, සාමයේ ආරක්ෂාව රැක දුන් ඒ ශ්‍රේෂ්ඨ නායිකාවගේ අභාවය ගැන ශ්‍රී ලංකා ජනතාව තුළ තිබෙන ශෝකය මේ ගරු සභාව මගින් ඉන්දියා ආණ්ඩුවටත්, ඉන්දියා ජනතාවටත් එක් කරන මේ අවස්ථාවේදී මහජන එක්සත් පෙරමුණ වෙනුවෙන්ද ඇය ඉටු කල ශ්‍රේෂ්ඨ මෙහෙයට ගෞරවය පුදකරමින් මා තවතිනවා.

වෛද්‍යවරයා එස්. ටී. එස්. ඩී. හේරත් මහතා (හිරියාල)
 (ஸவுத்திய கலாநிதி எஸ். எஸ். பி. ஹேரத்—ஹிரியால)
 (Dr. S. Y. S. B. Herat—Hiriyala)

විසින් ස්ථිර කරන ලදී.
 அனுமதித்தார்.
 Seconded.

ප්‍රශ්නය විමසන ලදීත්, සහා සම්මත විය.
 வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
 Question put, and agreed to.

පනත කෙටුම්පත ඊට අනුකූලව දෙවන වර කියවන ලදීත්, 48(3) වන ස්ථාවර නියෝගය යටතේ නියෝජ්‍ය කථානායකතුමා විසින් එය "ඒ" ස්ථාවර කාරක සභාවට පවරන ලදී.

சட்டமன்றம், இடம்படி, இரண்டாம் முறை மதிப்பிடப்பட்டு, நிலைக் கட்டளை 48(3)இன் படி நிலைக் குழு " ஏ " க்கு பிரதிச் சபாநாயகர் அவர்களால் சாட்டப்பட்டது.

Bill accordingly read a Second time and allocated by MR. DEPUTY SPEAKER, to Standing Committee "A" under Standing Order 48 (3).

පරිපූරක මුදල : රුහුණ විශ්ව විද්‍යාලයේ ගොඩනැගිලි ඉදිකිරීම

குறைநிரப்பத்தொகை: நுகுணு பஸ்கலைக்கழகக் கட்டடக் கருத்திட்டம்

SUPPLEMENTARY SUPPLY: BUILDING PROJECT OF RUHUNA UNIVERSITY

එම්. චින්සන්ටි පෙරේරා මහතා
 (திரு. எம். விஞ்சன் தி பெரேரா)
 (Mr. M. Vincent Perera)

On behalf of the Hon. Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways, I move,

"That a supplementary sum not exceeding Rupees Seventy-five million (Rs. 75,000,000) be payable out the Consolidated Fund of the Government of the Democratic Socialist Republic of Sri Lanka or any other funds or monies of, or at the disposal of the Government of the Democratic Socialist Republic of Sri Lanka or from the proceeds of any loans obtained by the Government of the Democratic Socialist Republic of Sri Lanka for the service of the financial year beginning on 1st January, 1984 and ending on 31st December, 1984 and that the said sum may be expended as specified in the Schedule hereto :

Schedule
 Rs.

Head: 75 - Contribution to the Universities and University Grants Commission
 Programme: 1 - Contribution to Higher Education 75,000,000

This money is required to meet the additional provision required for the financial year 1984, as a result of revising the approved total cost estimate of the Building Project of Ruhuna University from Rs. 252.2 million to 655.3 million.

ප්‍රශ්නය සහතික කරන ලදී.
 வினா எடுக்கப்பட்டபெற்றது.
 Question proposed.

සරත් මුත්තේටුවෙහෙම මහතා
 (திரு. சரத் முத்தேட்டுவெகம)
 (Mr. Sarath Muttetuwegama)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් වී ඇති මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන-ඊට කෙළින්ම සම්බන්ධ තැනි වූණත්-එක කාරණයක් මතු කරන්නට මා බලාපොරොත්තු වෙතවා. එය අද විශ්ව විද්‍යාලවල පාලනය පිළිබඳ ප්‍රශ්නයයි. විශ්ව විද්‍යාල අද පාලනය වන්නේ හදිසි නීතිය යටතේද කියන එක ගැන නියෝජ්‍ය උසස් අධ්‍යාපන ඇමතිතුමා විස්තරයක් කරනවා නම් හොඳයි. විශ්ව විද්‍යාලවල පාලකයින් හෙවත් කුලපතිලා පත් කර තිබෙන ආකාරය අනුව හදිසි නීති යටතේ ඔවුන්ගේ බලතල පාවිච්චි කරන තත්ත්වයකට පත්වී තිබෙනවා. එය අසතුටුදායක තත්ත්වයක්. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයන් එය පිළිගන්නවා ඇති. විශ්ව විද්‍යාල වැනි ආයතන ඒ තත්ත්වය යටතේ පාලනය වෙනවා නම් එහි තත්ත්වය අත්හිමටම බැහැලා තිබෙනවා යයි කියන්නට අපට පුළුවන්කම තිබෙනවා.

විශ්ව විද්‍යාලවල තිබෙන්නා වූ නොයෙක් නොයෙක් ප්‍රශ්න පිළිබඳව අයවැය විවාදයේදී උසස් අධ්‍යාපන වැය ශීර්ෂය යටතේ කථා කරන්නට මා බලාපොරොත්තු වන නිසා ඒවා ගැන මේ අවස්ථාවේ කථා කිරීමට අදහස් කරන්නේ නැහැ. මේ පාලන තත්ත්වය-දැනට ක්‍රියාත්මක වන හදිසි නීතිය යටතේ පාලකයින් පත් කිරීමේ තත්ත්වය-වෙනස් කර ඒ ආයතන සාමාන්‍ය තත්ත්වයට පත් කරන්නය කියා ඉල්ලීමක් කරන්නට පමණයි, මේ අවස්ථාවේදී මා බලාපොරොත්තු වන්නේ.

රිචඩ් පතිරාණ මහතා (අක්මමන)
 (திரு. ரிச்சட் பத்திராண — அக்மீமன)
 (Mr. Richard Pathirana—Akmeemana)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් රු. 75,000,000 ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇති මේ අවස්ථාවේදී කරුණු කීපයක් ඉදිරිපත් කරන්නටයි, මා අදහස් කරන්නේ. මේ මුදල් රුහුණ විශ්ව විද්‍යාලයේ ඉතිරි වැඩ කටයුතු සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කර තිබීම ගැන දකුණු පළාතේ වැසියෙක් හැටියට මම සතුටු වෙතවා.

රුහුණ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය තිබෙන්නේ අක්මමන ආසනයයි. එම නිසා ඒ වෛද්‍ය පීඨයේ තිබෙන අඩුපාඩුකම් සම්බන්ධයෙන් වටිනා ස්වල්පයක් සඳහන් කිරීම මගේ යුතුකමක්ව තිබෙනවා. මේ වෛද්‍ය පීඨය ආරම්භ කර දැන් එහි වෛද්‍ය සිසුන් ඉගෙනීමත් කරනවා. නමුත් තවමත් ඒ අයට තවානැත් පහසුව සැලසීමේ වැඩ පිළිවෙලක් සකස් වී නැහැ. එම නිසා දිවයිනේ නොයෙක් පළාත්වලින් පැමිණ වෛද්‍ය විද්‍යාව හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශාල කරදරයකට මුහුණ පාන්නට සිදු වී තිබෙනවා. ඒ නිසා අක්මමන ආසනයේ තිබෙන රුහුණ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දැනට ඉගෙනීම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා තේවාසික පහසුකම් ඉතා ඉක්මණින් ලබා දිය යුතුව තිබෙනවා. ඒ කාරණය කෙරෙහි ගරු නියෝජ්‍ය ඇමතිතුමාගේ අවධානය යොමු කරන්නට කැමතියි. එසේ නොවුණොත් ඒ අයට තමන්ගේ අධ්‍යාපන කටයුතු කර ගෙන යෑමේදී විශාල කරදරයකට මුහුණ පාන්නට සිදු වෙනවා.

මාතර තිබෙන රුහුණ විශ්ව විද්‍යාලයේ අතින් පීඨවලත් එම තත්ත්වයට පවතිනවා. ඒ නිසා මේ තත්ත්වය කෙරෙහි ගරු නියෝජ්‍ය ඇමතිතුමා ඉතා ඉක්මණින් අවධානය යොමු කර ඒ අයට තේවාසික පහසුකම් ලබාදීම සඳහා කටයුතු කරනවා ඇතැයි බලාපොරොත්තු වෙතවා. මේ අවස්ථාවේදී මා සඳහන් කරන්නට කැමතියි, රුහුණ විශ්ව විද්‍යාලයේ දැනට සිටින උප කුලපතිතුමා වන මහාචාර්ය සමරවික්‍රම මැතිතුමා ගැන. එතුමා බොහෝම හොඳ උප කුලපතිවරයෙකු හැටියට අපට හඳුන්වා දෙන්නට පුළුවනි. එතුමා, රුහුණ විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨය මගින් එම අධ්‍යාපන කටයුතු කරනවා පමණක් නොවෙයි, එම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය තහා සිටුවීම සඳහාත් යම් යම් ක්‍රියා මාර්ග ගෙන තිබෙනවා. විශේෂයෙන්ම උප කුලපති සමරවික්‍රම මහත්මයා, නොයෙක් ආයතනවල සෞඛ්‍ය සේවාවන් ආරම්භ කර, ස්වේච්ඡා සංවිධාන මාර්ගයෙන් ගම්බඳ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය තහා සිටුවීම සඳහා යම් යම් ක්‍රියා මාර්ග ගෙන තිබෙන බව මතක් කර දෙන්න ඕනෑ. ඒ වාගේම අක්මමන ආසනයෙන් එබඳු වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට මහාචාර්ය සමරවික්‍රම මැතිතුමා බලාපොරොත්තු වන නිසා, එතුමා ඇතුළු එම කාර්ය මණ්ඩලයට අපගේ ස්තූතිය පිරිනැමීම යුතුකමක් හැටියට මා සලකනවා.

[රිවයි පරිච්ඡේද මහතා]

මෙම විශ්ව විද්‍යාලය ඉතාම දියුණු තත්වයකට පත් කිරීමට ගරු කියෝජ්‍ය ඇමතිතුමා කටයුතු කරනවා ඇත කියා අප බලාපොරොත්තු වෙතවා. විශේෂයෙන්ම මෙම විශ්ව විද්‍යාලය මගින් රුහුණේ ජනතාවගේ අධ්‍යාපන කටයුතු තාවාලීව විශාල සහයෝගයක් ලැබෙන නිසා එය පිහිටුවීම ගැන අප සතුටු වෙතවා.

ගරු කියෝජ්‍ය කථානායකතුමනි, මෙම පරිපූරක මුදල සම්බන්ධ යෝජනාව යටතේ කථා කරන මේ වේලාවේදී ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරන්නට කැමතියි, විශ්ව විද්‍යාලවල දැන් පවතින පාලනය ගැන. විශේෂයෙන්ම ශිෂ්‍යයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ගරු කියෝජ්‍ය ඇමතිතුමා ගන්නා ක්‍රියා මාර්ගයන් කවරේද කියා දැනගන්නට කැමතියි. අප පසුගිය අවස්ථාවලදී සඳහන් කළා විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය සංගම් තහනම් කිරීම ගැන. තමන්ගේ ශිෂ්‍ය සංගම්වලට නිලධාරීන් තෝරා ගෙන වෙනද කිසිදු ස්වාධීනත්වය යටතේ, නිදහස යටතේ කටයුතු කර ගෙන යන්නට පුළුවන් තත්වයක්, පරිසරයක් තවමත් ඇති කර නැහැ. එම නිසා, තමන්ගේ ශිෂ්‍ය සංගම්වල නිලධාරීන් පවත්වන්නටත්, කලින් පැවති තත්වය යටතේ ඒවායේ කටයුතු පවත්වා ගෙන යන්නටත් එම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අවකාශ සලසන ලෙස කියෝජ්‍ය ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ගරු කියෝජ්‍ය කථානායකතුමනි, පසුගිය කාලයේ ජොර්දේන විශ්ව විද්‍යාලයේ ඇති වූණු අවාසනාවන්ත සිද්ධිය නිසා, දැන් එම පොලීස් ස්ථානය ඊනාදිත් ඉවත් කර තිබෙනවා. අප පාර්ලිමේන්තු උපදෙශක කාරක සභාවේදී ඉල්ලීම් කර තිබෙනවා, මොනම තේකුවක් නිසාවත් විශ්ව විද්‍යාල භූමිය තුළ එම පොලීස් ස්ථානය නැවත ආරම්භ කරන්නට එපාය කියා. කියෝජ්‍ය ඇමතිතුමා පිළිගන්නවා ඇති, ජොර්දේනිය පොලීසිය මෙම විශ්ව විද්‍යාල මණ්ඩපයට නුදුරුව පිහිටා ඇති බව. එම නිසා ජොර්දේනිය විශ්ව විද්‍යාල මණ්ඩපය තුළ පොලීස් ස්ථානයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවක් නැහැ. දැනට එම පොලීස් ස්ථානය තාවකාලිකව ඉවත් කර තිබෙනවා නම්, එම ඉවත් කිරීම ස්ථිර තත්වයට පත් කරන ලෙස කියෝජ්‍ය ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින්නට කැමතියි.

ඇත්ත වශයෙන්ම විශ්ව විද්‍යාලවල කටිකාවාරයවරුන්ගේ සහ මහාචාර්යවරුන්ගේ ස්වාධීන භාවය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන්නට ඕනෑ. ඒ අයට මානසික වශයෙන් පුරුණ නිදහසක් ඇතුළු හිතා බලා කටයුතු කරන්නට පුළුවන් ආකාරයට ඒ අයගේ ස්වාධීනත්වය ආරක්ෂා වන තත්වයක් ඇති විය යුතුව තිබෙනවා. විශේෂයෙන්ම විශ්ව විද්‍යාලවල මහාචාර්යවරුන්ට හෝ කටිකාවාරයවරුන්ට හෝ ඒවායේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හෝ ස්වාධීනව හිතා බලා කටයුතු කරන්නට පුළුවන් කමක් නැති වුණොත්, ඒ අයගේ අධ්‍යාපනය මෙන්ම පර්යේෂණ ආදී දේවල් නිසියාකාරව කර ගැනීමටත්, අධ්‍යාපන දියුණුවට අවශ්‍ය පදනමක් ඇති කර ගැනීමටත් නොහැකි වෙනවා. එම නිසා එම කරුණුවලට කියෝජ්‍ය ඇමතිතුමාගේ අවධානය යොමු කරවමින්, වෙනත් රටවල විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට තිබෙන්නාවූ නිදහස ලංකාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ටත් ලබා දෙන ලෙස ඉල්ලමින් මගේ වචන ස්වල්පය මෙයින් අවධාන කරනවා.

ජී. වි. එස්. ද සිල්වා මහතා (හබරාදුව)
(*திரு. ஜி. வி. எஸ். டி சிவ்லா—ஹபரதுவ*)
(Mr. G. V. S. de Silva - Habaraduwa)

ගරු කියෝජ්‍ය කථානායකතුමනි, රුහුණ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ගැන කථා කරන විට විශේෂයෙන්ම ගාල්ලේ ආනපතියකු වන බී. ආර්. දිසානායක මැතිතුමා ගැන සඳහන් කළ යුතුව තිබෙනවා. මෙම වෛද්‍යපීඨයේ ශිෂ්‍යයන්ගේ නැවතීම සඳහා කාමර හතළිහකින් යුත් නේවාසිකාගාරයක් එතුමාගේම ධනයෙන් තනා පරිත්‍යාග කර තිබෙනවා. එම ශිෂ්‍යයන්ගේ ප්‍රයෝජනය සඳහා නේවාසිකාගාරයක් නොමැති අවස්ථාවකදී තමන්ගේ වියදමින් එබඳු නේවාසිකාගාරයක් තනා භාර දීම ගැන අප ඒ මැතිතුමාට කෘතඥ විය යුතුව තිබෙනවා. මේ අතර අපේ අක්මම මන්ත්‍රිතුමා (රිවයි පරිච්ඡේද මහතා) ප්‍රකාශ කළ පරිදි එම විශ්ව විද්‍යාලයේ උප කුලපතිතුමාට අපේ ස්තූතිය හා ප්‍රශංසාව ගිම් වෙනවා, බොහොම වෙනස මහත්සි ගෙන මෙහි කටයුතු කර ගෙන යාම ගැන. තමුත්තාත්සේව ස්තූතියි.

ජී. එම්. ආර්. බී. අත්තනායක මහතා (නියෝජ්‍ය උසස් අධ්‍යාපන ඇමතිතුමා)
(*திரு. எ. எம். ஆர். பி. அத்தநாயக்க — உயர் கல்விப் பிரதி அமைச்சர்*)
(Mr. A. M. R. B. Attanayake - Deputy Minister of Higher Education)

ගරු කියෝජ්‍ය කථානායකතුමනි, මේ රුහුණ විශ්ව විද්‍යාලය ගැන කථා කරන විට කුඩා දරුවෙක් ගැන කථා කරන්නා වාගේ කරන්නට අපට සිදු වී තිබෙනවා. මොකද? අපි රුහුණ විශ්ව විද්‍යාලය පටන් ගත්තේ 1979 දීයි. 1979 දී පටන් ගත් මේ විශ්ව විද්‍යාලයේ තත්වය ගැන ගරු මන්ත්‍රිවරුන්ට පොඩ්ඩක් පැහැදිලි කර දෙන්නට ඕනෑ. 1979 දී පටන් ගත් මේ විශ්ව විද්‍යාලයට 1979 වර්ෂයේදී සිසුන් 159 දෙනෙක් ඇතුළත් කර ගත්තා. 1980 වර්ෂයේදී සිසුන් 303 ක් ඇතුළත් කර ගත්තා. 1981 වර්ෂයේදී සිසුන් 216 ක් ඇතුළත් කර ගත්තා. 1982 දී ඇතුළත් කර ගන්නා ලද සිසුන්ගේ ප්‍රමාණය 270 ක් දක්වාත්, 1983 දී සිසුන් 357 දක්වාත්, 1984 දී සිසුන් 427 දක්වාත් වැඩි කළා පමණක් නොව මෙහි වෛද්‍ය අංශයේ දැනට සිසුන් 521 ක් ඉගෙනුම ලබන බව සඳහන් කරන්න කැමතියි. මේ සංඛ්‍යාව ගැන සලකා බලන විට අවුරුදු 40 ක් පමණ පරණ වූ ජොර්දේනිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය අංශයට සමාන කරන්න පුළුවන් තත්වයට අවුරුදු හතරක් තුළදී මේ කුඩා දරුවා හපත්කම් දක්වා තිබෙන බව කියන්න පුළුවන්.

අක්මමන ගරු මන්ත්‍රිතුමා (රිවයි පරිච්ඡේද මහතා) සඳහන් කළ කාරණා ගැන මම සන්තෝෂ වෙතවා. රුහුණ විශ්ව විද්‍යාලයේ අද තත්වය ගැන බලන විට කලා අංශයේ සිසුන් 618 ක් වාණිජ අංශයේ 284 ක් වෛද්‍ය අංශයේ 521 ක් කෘෂිකර්ම අංශයේ 283 ක් හා විද්‍යා අංශයේ 582 ක් ආදී වශයෙන් ශිෂ්‍ය සංඛ්‍යාව 2288 දෙනෙක් දැනට ඉගෙනුම ලබන බව පෙනෙනවා. ඇත්තවශයෙන්ම මේ ආණ්ඩුවෙන්—ගරු ජනාධිපතිතුමාගේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන්—මහා භාස්කමක් කර තිබෙනවා. අවුරුදු හතරක් ඇතුළතදී සියලුම අංශ අංශවලට, වෛද්‍ය හා විද්‍යා ආදී අංශ ඇතුළත්ව—කලා අංශය නම් බොහොම ලෙනෙසියෙන් පිහිටුවන්න පුළුවන්—ඒ ඒ අංශවලට අවශ්‍ය පහසුකම් ඇති කර, ශිෂ්‍යයන් 2288 කට අධ්‍යාපනය ලබා දෙන්නට ආයතනයක් ලංකා ඉතිහාසයේ පළමුවරට ගොඩනැගුණා නම් ඒ රුහුණ විශ්ව විද්‍යාලය පමණක් බව මම ආඩම්බරයෙන් සඳහන් කරන්න ඕනෑ.

අක්මමන ගරු මන්ත්‍රිතුමා සඳහන් කළ හැටියට මෙම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කම කන්දරාවක් තිබෙනවා. ශිෂ්‍යයන්ට තිබෙන නිවාස පහසුකම් මදයි. ආචාර්ය මණ්ඩලයට ඇති නිවාස ආදියේ අධ්‍යාපන කම තිබෙනවා. උපකරණවලින් තම් කිසිම අඩුවක් නැහැ. උපකරණ සෑම දෙයක්ම වාගේ ලබාගෙන තිබෙනවා. මන්ද? කුලපතිතුමා අති දක්ෂයක් වශයෙන් ක්‍රියා කරනවා. ඒ වගේම පීඨාධිපතිවරුන් අති දක්ෂයක් ලෙස ක්‍රියා කිරීම නිසා ලෝකයේ විවිධ ආයතන සමග සම්බන්ධකම් ඇති කරගෙන තිබෙනවා. ගරු කියෝජ්‍ය කථානායකතුමනි, තමුත්තාත්සේ කීවවා වාගේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාගන්නා ආධාරවලින් තමයි. ගමේ ගොඩේ අහිංසක ජනතාවගේ සෞඛ්‍ය කටයුතු පවා කරගෙන යන්නේ. ඒ වගේම මේ විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, කුලපතිතුමා ආදීන් ඇප කැප වී ක්‍රියා කරන නිසා යම් යම් ආයතනවලින් එහි දියුණුව සඳහා ආධාර ලබා ගන්නවා. එක්සත් ජනපදයෙන් අපට ආධාර ලැබෙනවා. සීඩා එකෙන් අපට ආධාර ලැබෙනවා. ජපන් රටෙන් ආධාර ලැබෙනවා. ඒ ඒ ආයතනවලින් ආධාර ලබාගන්නා අතර මේ විශ්ව විද්‍යාලවලට අවශ්‍ය ගොඩනැගිලි - විශේෂයෙන්ම රුහුණ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය අංශයට අවශ්‍ය ගොඩනැගිලි - අපි දියුණු කර ගත යුතුව තිබෙනවා. විශාල ගොඩනැගිලි ප්‍රමාණයක් අභිතවයෙන් ඇති කරන්නට සිදුවී තිබෙනවා. රුහුණ විශ්ව විද්‍යාලයට ඇතුළත්වීම සඳහා වෛද්‍ය සිසුන් ගණනාවක් පොරොත්තු ලේඛනයේ ඉන්නවා. ඒ අයට ඉඩපහසුකම් ලබා දීම සඳහා තමයි. විශේෂයෙන් මේ ඇස්තමේන්තුව අද ඉදිරිපත් කර තිබෙන්නේ. මුදල් වැය කිරීම පිළිබඳව කථා කරන විට අපි 1979 දී පුනරාවර්තන වියදම් වශයෙන් දසලක්ෂ 4.3 ක් වියදම් කර තිබෙනවා. ඒ සමගම ප්‍රාග්ධන වියදම් වශයෙන් රුපියල් දස ලක්ෂ 5.4 ක් වියදම් කර තිබෙනවා. 1980 දී පුනරාවර්තන වියදම් වශයෙන් දසලක්ෂ 7 ක් වියදම් කර තිබෙන අතර ප්‍රාග්ධන වියදම් වශයෙන් දසලක්ෂ 71.1 ක් වියදම් කර තිබෙනවා. 1981 දී ප්‍රාග්ධන වියදම් වශයෙන් දසලක්ෂ 85.6 ක්ද, 1982 දී ප්‍රාග්ධන වියදම් වශයෙන් දසලක්ෂ 112.5 ක්ද, 1983 දී ප්‍රාග්ධන වියදම් වශයෙන් දසලක්ෂ 128.3 ක්ද ආදී වශයෙන් වැය කර තිබෙනවා. දසලක්ෂ 5.4 ක් පටන් ගත් ප්‍රාග්ධන වියදම අවුරුදු පහක් ඇතුළතදී දසලක්ෂ 128.3 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පරිපූරක මුදල : කඩිනම් මහවැලි සංවර්ධන වැඩ පිළිවෙල

குறைநிரப்புத்தொகை: துரித மகாவலி அபிவிருத்தி நிகழ்ச்சித்திட்டம்

SUPPLEMENTARY SUPPLY : ACCELERATED MAHAWELI DEVELOPMENT PROGRAMME

ගමිණී දිසානායක මහතා (ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා සහ මහවැලි සංවර්ධන පිළිබඳ ඇමතිතුමා)

(திரு. காமிணி திஸாநாயக்க — காணி, காணி அபிவிருத்தி அமைச்சரும் மகாவலி அபிவிருத்தி அமைச்சரும்)
(Mr. Gamini Dissanayake—Minister of Lands & Land Development and Minister of Mahaweli Development)

I move,

"That a supplementary sum not exceeding Rupees One thousand two hundred and thirty eight million (Rs. 1,238,000,000) be payable out the Consolidated Fund of the Government of the Democratic Socialist Republic of Sri Lanka or any other funds or monies of, or at the disposal of the Government of the Democratic Socialist Republic of Sri Lanka or from the proceeds of any loans obtained by the Government of the Democratic Socialist Republic of Sri Lanka for the service of the financial year beginning on 1st January, 1984 and ending on 31st December, 1984 and that the said sum may be expended as specified in the Schedule hereto :

Schedule

Rs.

Head : 138 – Minister of Mahaweli Development
Programme : 1 – General Administration and Staff Services 1,238,000,000"

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I am completely baffled as to why the Hon. Minister had to bring a Supplementary Estimate since the Government said no—

ගමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

Can I explain ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

That is exactly what we want you to do when you submit a supplementary.

ගමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

I will do that. I am moving this Supplementary Estimate in a sum of Rs. 1,238 million for the following reasons. This is to cover the costs incurred on the construction of the Victoria Reservoir, the Kotmale Reservoir, the development of System 'C', the Development of System 'B' (Left Bank), the Randenigala Reservoir, System 'G' under the

Accelerated Mahaweli Programme, and the development of the Trans-basin Canal also under the Accelerated Mahaweli Programme.

The problem was that there were nearly ten months of very adverse weather conditions experienced towards the latter part of last year and the early part of this year. Consequent to that we expected that we did not need certain funds, which we felt were not due to be paid during the course of last year. After the change in the weather pattern a large number of roads due to be constructed as a result of the inundation of the Teldeniya Valley had to be delayed. Construction activities had to be virtually stopped because no machinery could move. All those activities have now picked up, and during the last two or three months work has progressed on an accelerated scale and we have been able to complete most of the work. Therefore payments became due.

As regards the Trans-basin Canal, no provision was made at all because it was felt that we would not be in a position to undertake the development work of the Trans-basin Canal, but with the change in the weather pattern and the available capacity with Victoria and Kotmale tapering out we found that we could undertake that also. So that was also undertaken, and all those payments have now to be made before the end of the year.

These are not funds which are being sought from the Consolidated Fund by way of extra money for the Mahaweli Ministry. This is money provided for in last year's expenditure and not utilised by the Ministry. So I am now moving the Supplementary Estimate for this sum to make the payments on account of work that had been done and on account of work that will be done before the end of the year.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I am happy in one way that the Hon. Minister gave some sort of explanation.

ගමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

I might mention that I am asking for the rupee component for most of these monies because most of the monies come under foreign aid.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Sir, the Hon. Minister gets his ideas in fits and starts. I do not know why he does that because the problem is this. The expenditure which was anticipated up to 31st December had been prepared on this year's Budget, and

today we have been given another Appropriation Bill with the exact quantum of money that is going to be spent next year by the Mahaweli Ministry. Next year we are ploughing Rs. 5,744,840,000 into the Mahaweli Ministry. That is for recurrent and capital expenditure.

Now, Sir, last time the Hon. Minister of Finance urged the Ministries not come for supplementary votes and to work within their estimates. They did a thorough examination in 1984.

ගාමිණී දිසානායක මහතා
(ති. කාමිණී තිලානායක)
(Mr. Gamini Dissanayake)

I must correct the hon. Member. Those are Supplementary Estimates for new works, in other words, not in relation to work that is ongoing. This is really provision for me to get the rupee component and to continue to do the work which was stopped last year on account of the weather.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

I know that, Sir, He has given us various reasons. One is that it was due to the weather ; because of the weather there was a delay. At one point he obviously did not need any funds. Now the weather has improved and he needs the funds. But last year we voted money for everything, for that type of expenditure. This is what he does not understand.

ගාමිණී දිසානායක මහතා
(ති. කාමිණී තිලානායක)
(Mr. Gamini Dissanayake)

It went back to the Treasury.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

I do not know why it should go back to the Treasury because we have voted that money here.

ගාමිණී දිසානායක මහතා
(ති. කාමිණී තිලානායක)
(Mr. Gamini Dissanayake)

That is the procedure.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

It cannot be.

ගාමිණී දිසානායක මහතා
(ති. කාමිණී තිලානායක)
(Mr. Gamini Dissanayake)

All unexpended money must go back to the Treasury.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

That is for last year. For this year we have passed the money.

ගාමිණී දිසානායක මහතා
(ති. කාමිණී තිලානායක)
(Mr. Gamini Dissanayake)
No.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

Is he saying that he has finished all the money that was passed in this House for this year ending as at 31st December ? Has he finished all the money ? No, he still has money, but the fact remains that he has now come for a Supplementary Estimate in spite of the fact that the Government announced that they are not going to have Supplementary Estimates.

ගාමිණී දිසානායක මහතා
(ති. කාමිණී තිලානායක)
(Mr. Gamini Dissanayake)

You are worried about that ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

No ; I am not so worried about that. According to the revised Budget Estimates this year there is going to be a surplus in the current account. It is due to tea. We are going to get Rs. 5 billion extra. Now, we would like to know, what is the effect of all these Supplementary Estimates that are coming now ? Here you find Rs. 5 billion extra coming into the kitty, and you are coming with a Supplementary Estimate while there is provision in the Budget for you to draw. I did not want to say this when the last Supplementary Estimate for the Ruhunu Campus came because I did not want to have an argument with the hon. Deputy Minister. There again, I would like to say that it is not necessary. But what we should like to know is this. What is the effect of these Supplementary Estimates on the overall budgetary provision ? If the sum asked for is voted—he has asked for Rs. 1,238,000,000—we would like to know what would be the position against the current account surplus. Is it going to have any effect on the availability of resources for the 1985 Budget to be presented next week ? I do not know why the Ministers are bringing these Supplementary Estimates. I think you should call upon your officials to explain and go through with your officials in detail to find out where the snag lies. It may be the fault of the Treasury ; it may be the fault of your own Ministry officials ; it may be the fault of someone. We have seen such things happening year after year.

Now, with regard to Victoria, do you mean to say that correct estimates were not drawn up ? You are asking for some money for Victoria. Are you going to say that the estimates that were done with regard to the expenditure were not correctly done ? Was it not done correctly earlier ? Surely, Sir, there was a fairly

[சென்சென்ட் சர்க்கரை மது]

accurate estimate prepared for Victoria? I must say that Victoria is a very good project. No one is going to deny that. But I must also add to that that the estimates that are being prepared for Victoria are definitely chaotic. Now, you had the cost of resettlement of persons. How much was that? Then you had the cost of roads and bridges. You had to bear all that long ago. We would now like to know whether this increased expenditure is due to cost escalation. It may be due to cost escalation; it may be due to some short of escalation because the contractors are adding on or pressurizing you to pay. It may be that but we would like to know from the Hon. Minister the reason why? If it is cost escalation what are the items? I must say I am very sorry that the explanation for the proposal with regard to Victoria, where he is asking for Rs. 258 million is just this.

"The Civil and electro-mechanical contractors have caught up on items of slippage with the impending completion of Victoria Reservoir Project. All re-settlements, roads and construction of buildings have to be completed before the reservoir fills up to capacity. On this basis, it has been assessed that an additional sum of Rs. 258.0 million would be required to meet the connected payments."

Now, Sir, that is the only explanation they have given. But here it has been given that apart from the completion of the roads and construction of buildings, the civil and electro-mechanical contractors have to be paid. Therefore, I think the Hon. Minister should have given us more details about Victoria because we know that Victoria is progressing. We know that there were little difficulties of Victoria with regard to a few matters. I think he can sort them out but he has to reply to us on one thing. What is the effect of this additional expenditure on the total cost of Victoria Project? What is the revised expenditure figure for you to add on this amount of money? Because when he presents some sort of an expenditure here I hope the Hon. Minister will send here the total expenditure in detail. Even if there is an escalation amount that we have to pay, let him put it down because once you detail it out I am sure that no official in any Ministry, perhaps even the Treasury, the Public Accounts Committee, the COPE or any other organization or even the Auditor-General will not pounce on you. Because we are working in this field we find that the Auditor-General has to put down everytime that he is unable to accept the accounts that have been submitted. This is not a very good thing, and sometimes such observations go through the Cabinet also and the Hon. Minister, like parrots, just sign in spite of the fact that the Auditor-General puts it down saying that he is unable to accept those accounts. That is not a good thing for a Government. I think the Government, if they want to keep the money or see that the money is not spent or spirited away, it can be done by this control. The biggest problem in financial control

is that it has to be controlled at the Ministry level and at the Cabinet of Ministers level. I will say that openly. Therefore, Sir, I think he should give us more details. Now Victoria has started, it is steaming and now is the time that he must at least give in detail the total expenditure on Victoria. Originally we know that a £ 100 million was enough. Then we appreciated the fact that there had been an escalation. Then we knew that £ 135 million was needed and he got only £ 115 million. But now we are informed that he needs £ 235 million. That is on Victoria alone. So let him give us the correct figures because if he gives us the correct figures and thrash these matters out then it is going to be advantageous for every Member of the House to have a critical analysis. On the other day I was informed that the Swedish Parliament discussed about Kotmale. They had (*Interruption*).

முனைவர் ஜெ. வி. சுவாமிநாதன்
(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

They have a right to discuss.

சென்சென்ட் சர்க்கரை மது
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Yes they have. And then they sent some auditors here. They sent some accountants and auditors down to check on the work.

முனைவர் ஜெ. வி. சுவாமிநாதன்
(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

That is completely false. You are talking nonsense!

சென்சென்ட் சர்க்கரை மது
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Please. I am sure they are going to look into the accounts.

முனைவர் ஜெ. வி. சுவாமிநாதன்
(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

I am telling you that it is a lie.

சென்சென்ட் சர்க்கரை மது
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Is that a lie?

முனைவர் ஜெ. வி. சுவாமிநாதன்
(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

It is a lie.

சென்சென்ட் சர்க்கரை மது
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Are you quite sure? Are you saying it on the floor of the House? Because I want to withdraw it if it is not correct.

தமிழ் பேரவைத் தலைவர்
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

I used the word once and I think he knows the meaning of that word.

தமிழ் பேரவைத் தலைவர்
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Of course I know it. I would withdraw it if he says that the Swedish accountants did not come and check our accounts here.

தமிழ் பேரவைத் தலைவர்
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

They did not.

தமிழ் பேரவைத் தலைவர்
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

That is fair enough. I accept it. I was made to understand that they did come. But now he says "no". I am prepared to accept it, but then we would like to know why the cost of this has gone so high. To me Kotmale has been the costliest and the most extravagant project that was undertaken in Sri Lanka.

தமிழ் பேரவைத் தலைவர்
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

It is not.

தமிழ் பேரவைத் தலைவர்
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

It is. Because we would like to know the total cost of Kotmale after this expenditure is made.

What is the total expenditure up to the year 1984? Will not all these additional expenditure further rise and will that cause a rise in the cost of electricity from Kotmale?

தமிழ் பேரவைத் தலைவர்
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

Who is the fool who is advising you; From what are you reading?

தமிழ் பேரவைத் தலைவர்
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I am not reading. I have got my notes here. These are questions I want to ask you because supplementary questions are being asked.

தமிழ் பேரவைத் தலைவர்
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

You are reading from something.

தமிழ் பேரவைத் தலைவர்
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

No. It is here. I have got my notes here. Everything is detailed and looked into, and I have got the replies also. But I do not want to give it to him because I want to know what he has got to say.

தமிழ் பேரவைத் தலைவர்
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

Get a better advisor!

தமிழ் பேரவைத் தலைவர்
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Surely we get our advise from you.

தமிழ் பேரவைத் தலைவர்
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

But get a better advisor.

தமிழ் பேரவைத் தலைவர்
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

No, not necessary. We would like to know from you. (*Interruption*) Originally, I can remember, Kotmale was estimated at Rs. 3.50 per unit. I said originally it was estimated at that time. The unit cost of electricity was that, and they found that Sapugaskanda was only Re. 1/- during the time we got electricity from Sapugaskanda.—That was also a turbine—while Kotmale had to be stepped up to Rs. 3/60. Of course, in Kotmale the contractors did not keep to their targets in 1983. We know there were problems there. But they were paid a bonus early this year for the completion of certain items of work in Kotmale scheme. What I want to know is this. If electricity from Victoria is going to be self-sufficient because new works are not going to be started for the next two years—Now we are rushing Kotmale by giving these contractors bonuses—Of course, they are not giving the workers of our country a bonus—and they are trying to accelerate Kotmale once more. What I would like to know is, what is the immediate gains or advantages of accelerating the Kotmale a little more? Kotmale power is very expensive and cannot pay for it as there is no need for power immediately from Kotmale in 1985. Victoria can meet all the additional requirements. Of course, provided that the turbo alternators do not flash over, as in the case of the first generator. Sometime ago that happened. In September, I was informed that, in one of the generators the problem took place and they could not flash but anyway—(*Interruption*) Of course, it is right. Do you want to know the scheme? that is the 1000 megawatts one with aid from India and the Soviet Union using coal until the Mahaweli steamed up. We

[ලක්ෂ්මන් ජයකොඩි මහතා]

were going to be self-sufficient and we were going to have an extra 510 megawatts. That is the one that we want to sell and get the coal that was needed from India. It is a big plan. We knew that. I came to know about it because I was in the Foreign Ministry. I can recollect there were telexes that used to go out.

I will come to Samanalawewa subsequently. Samanalawewa is a small one. It was a 40 megawatts one but it had enough water. Anyway that was not enough. I quite appreciate the fact that we needed more. Anyway he stopped Samanalawewa and wanted a bigger scheme. But he need not have stopped Samanalawewa because it was going to give him 40 megawatts compared to the Mahaweli now. From Victoria alone he is expecting 70 megawatts from the first, 70 megawatts from the second, another 70 megawatts from the third and from Kotmale another 210 megawatts. Therefore, we would like to know—

ගමිණී දිසානායක මහතා
(ති.රු. කාමිණී තිලාභායාසේකර)
(Mr. Gamini Dissanayake)
Samanalawewa ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ඉයාසේකර)
(Mr. Lakshman Jayakody)

No. That was the coal fired—Well, I cannot remember the sites, but I think it was somewhere in Kalawewa area. I just cannot recollect. It was a coal fired generation.

ගමිණී දිසානායක මහතා
(ති.රු. කාමිණී තිලාභායාසේකර)
(Mr. Gamini Dissanayake)
I will tell you about it.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ඉයාසේකර)
(Mr. Lakshman Jayakody)

You know about it. Why are you asking me ?

ගමිණී දිසානායක මහතා
(ති.රු. කාමිණී තිලාභායාසේකර)
(Mr. Gamini Dissanayake)

I am asking you, is there a feasibility study ? Were their designs done or was there funding for a 1000 megawatts project ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ඉයාසේකර)
(Mr. Lakshman Jayakody)

Please, please, this is exactly what I am saying. You look into your files. If it is not there do not ask me because it was seven or eight years ago that we had finished government. I have been mentioning about this

from 1980. Every year I have mentioned about this because I was questioned as to from where we were going to get the power to supply to South India and so on. Anyway it was there.

ගමිණී දිසානායක මහතා
(ති.රු. කාමිණී තිලාභායාසේකර)
(Mr. Gamini Dissanayake)

You say you were planning to have a 1000 megawatts project ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ඉයාසේකර)
(Mr. Lakshman Jayakody)

Yes.

ගමිණී දිසානායක මහතා
(ති.රු. කාමිණී තිලාභායාසේකර)
(Mr. Gamini Dissanayake)

Where ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ඉයාසේකර)
(Mr. Lakshman Jayakody)

I know where it is. I know who went for discussions. There were discussions taking place.

ගමිණී දිසානායක මහතා
(ති.රු. කාමිණී තිලාභායාසේකර)
(Mr. Gamini Dissanayake)

Who went for these discussions ? Where is the plant ? Where are the designs ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ඉයාසේකර)
(Mr. Lakshman Jayakody)

Before we could complete it and before the designs were started they threw us out of office. That is what happened. Not only the 1000 megawatts even Samanalawewa was stopped. Only now you are thinking of getting Samanalawewa. Because it was aid from Soviet Union or something you stopped it and you were thinking of the Victoria Project that was coming up. I think the Hon. Minister should give us a full statement of itemised expenditure of Kotmale rather than issuing this because it is very necessary to find out what proportion of the present civil works have been finished in Kotmale and how much of that money will go to SKANSKA in the form of cost escalation. That is something he should let us know. If cost escalation is in rupee terms I can understand but when it comes to a case of foreign money I think he should give details.

Now Sir, with regard to system C, B and G he has not detailed out the statement of additional expenditure at all. Is it due to cost escalation or was it due to incorrect estimating procedure or was it due to undertaking

additional work? I think he should give us an answer to that; whether it is cost escalation or incorrect estimating procedures or undertaking additional work.

That is very necessary because the cost of work at Randenigala Project has gone up by Rs. 30 million again. Now Sir, the bulk of the Randenigala Project is going to be financed by West Germany. Therefore, I would like the Hon. Minister to table, when the Ministry Votes are taken up, a full statement on the following: Firstly, money paid out to foreign contractors under Maduru Oya, Victoria, Kotmale, Randenigala and the Minipe Right Bank schemes; secondly; the money spent on re-settlement and payment of compensation to people who have been affected by the schemes; thirdly, money spent on roads, bridges, diversions, etc., fourthly, money spent on housing and amenities for expatriates as for example at Digana and Kotmale – how much they have taken; and fifthly, money spent under the Ministry and Departmental votes directly or indirectly on the Mahaweli, because there are the Ministry of Mahaweli and the Ministry of Lands and Land Development – not only those Ministries, there are other Ministries also like the Ministry of Cultural Affairs, the Ministry of fisheries, and the Ministry of Housing – which have contributed to Mahaweli. Where Mahaweli is concerned all that has to be taken in. A full contribution has gone into Mahaweli. We have dumped all the income that we get, as much as possible, into Mahaweli, and no other work is being done. And I know how the Cultural Affairs Ministry is affected by that, because it is just getting nothing.

Therefore, I think he should have given us a more detailed study, because the amount is going to be Rs. 1,238 million as a supplementary estimate, and another amount of Rs. 5,744,000,844 for the next year; that is, if he is not going to bring a supplementary estimate again.

ගමිණී දිසානායක මහතා
(ශ්‍රී. කාමිණී ත්‍රිලාභායක)
(Mr. Gamini Dissanayake)

Sir, I must, by way of a comment, state that if the hon. Member for Attanagalla presented what he said by way of an economic dissertation, he would have got nought. I think if you go back to the earlier irrigation, hydro-power, Mahaweli discussions in this House, in which Dr. S. A. Wickramasinghe – now no more – Dr. N. M. Perera, Mr. Dudley Senanayake, Mr. Pieter Keuneman and Mr. Philip Gunawardane debated these issues, you will find that, whatever you might say about the view that they took, the foundation was based on knowledge and they spoke with authority because they had the facts unlike what my good friend comes and trots out here. Can you imagine any responsible Member of Parliament who has been a Deputy Minister coming into this House and saying that there was a

1,000 megawatt electricity project which was planned in this country, without knowing where it was going to be sited?

Now the present capacity of our country is 300 megawatts. Here he says that they were going to build a project which would have more than trebled the energy capacity of our country. And when I ask him where they were going to site it, who designed it and where is the feasibility study, all that we can get by way of information is that it was somewhere in Kalawewa. –(Interruption).

Now, I was the Minister of Energy for a very short time and I can inform this House with a due sense of responsibility that there was not a single project ever envisaged in the history of our country which would generate 1,000 megawatts of energy, whether it is from coal or hydro-electricity. As to where my good Friend was going to generate this 1,000 megawatts of power is not for me to say – may be it was from the Sri Lanka Freedom Party headquarters in which there are lots of fireworks at the moment, generating a lot of energy, a lot of heat.

I do not see in the history of energy generation in our country, anywhere one word being mentioned of any project to generate 1,000 megawatts of energy.

ජේ. ජී. විජේරත්න බණ්ඩා මහතා (ලැග්ගලා)
(ශ්‍රී. ජේ. ජී. විජේරත්න බණ්ඩා – ලැග්ගලා)
(Mr. J. G. Wijeratne Banda-Laggala)
සාලයේ දිනෙන් දිනෙන් : හඳුන්!

ගමිණී දිසානායක මහතා
(ශ්‍රී. කාමිණී ත්‍රිලාභායක)
(Mr. Gamini Dissanayake)

Now I will come to the more germane matters which the hon. Member raised. First of all, by way of illustration of the type of misinformation from which my good Friend speaks: He says that Victoria is going to cost £ 230 million, that I started off with £ 100 million and now the cost has gone to £ 230 million! What does it mean? Two hundred and thirty million pounds is nearly 460 million US dollars. The total cost of Victoria £ 120 million given as a grant by England. And he is talking of £ 230 million! From where did he get his information? How does he come and speak in this House in the way he does?

Then he says at Samanalawewa the capacity is 40 megawatts. From where did he get that? What is he talking here? The capacity of Samanalawewa even as designed by the Soviet Technoprom experts was 120 megawatts. Steps are now being taken to raise it to 180 megawatts or 200 megawatts. So please, when you are speaking, speak with knowledge.

I told you when this subject was discussed in the past, whatever views that were expressed had been after an in depth study by those who participated in the debate. If

[ශ්‍රී ලංකා දිනපත මත]

you study the March 1970 debate on the Mahaweli you will find that the whole House erupted in a very heated argument. The House had to be adjourned but still if you read those debates you will find that every one who spoke had spoken with an absolutely thorough professional knowledge of the facts which goes to make a debate. After all the hon. Member is not an engineer. I am not an engineer. We have to be guided by the different engineering expertise, the hydrological expertise and the in-depth studies which precede any development plan.

The hon. Member is asking me to come and table here a statement showing how much money was paid to the contractor, how much money had been paid for road development, what is the expenditure incurred in town development and in re-settlement. These are no secrets. Forty volumes of studies constitute the feasibility study of one project alone and they are all tabled in the Parliament Library.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

Table them here, please.

ගමිණී දිසානායක මහතා
(ති. ගමිණී දිසානායක)
(Mr. Gamini Dissanayake)

I have tabled them here and now they are kept in the Library - you were out of the House then - because I cannot keep forty volumes of each project here.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

They have to be changed.

ගමිණී දිසානායක මහතා
(ති. ගමිණී දිසානායක)
(Mr. Gamini Dissanayake)

Whatever changes are to be made will be made in this House, as this estimate proves. Therefore, the hon. Member is trying to display a type of innocence, ignorance which I cannot understand.

Take the Aswan dam. Was that built by Egyptians ? He is asking about payment to contractors. Were not contractors paid when the Aswan dam was built, when the Tarbela dam was constructed in Pakistan and when the Bakra dam was constructed in India ? With all the high technology, with the tremendous capacity that a country like India has, who built the Bakra dam ? It was built by foreign experts and foreign consultants and engineers. He is coming and asking me as to how much was paid. All that is available in the facts and figures and documents.

What have I come here for ? I have come here to ask the House to pass a supplementary estimate because certain payments could not be made last year as no work could be done for nearly six months. I have got to make the payment this year because the work was done this year. Then there were over-runs in cost. He says that the Victoria Reservoir had cost more. Of course, it has cost more. Marginally it has cost more, may be 10 per cent. Why ? It is because there are oil price increases, increases in supplies. Hydro mechanical equipment, spare parts, which were, say, 10 per cent or 15 per cent cheaper six months ago have now increased in price. They are not giving these things to us free. But basically what I am asking for is the recognition by this House that these payments have to be made at some stage and that they have got to be paid now. Most of the funds that I am speaking of are the counterpart funds for foreign assistance which we have got.

Now, if you just take the case of the Kotmale Project, the foreign expenditure which I am getting for my payments is Rs. 1,716 million. The counterpart funds are Rs. 400 million. I am reading this out from my Cabinet Paper. So a large portion of this expenditure is coming from abroad.

My Friend tried to refer to a debate in the Swedish Parliament. Why cannot they have debates ? There can be debates in the Swedish Parliament. It is their taxpayers money that is being voted for this. Some Members of Parliament take up the position that they should not help any Third World country at all, whilst other Members say we must help more, and some others say, "We must help the African countries". Of course, there are different views. There are different lobbies and they can have as free a debate as they want. So there is nothing sinister that one can think of when there is a debate in the Swedish Parliament. My good Friend here says, "There has even been a debate in the Swedish Parliament". Why not ? When Mr. D. S. Senanayake presented a supplementary estimate for Rs. 300 way back in the 1930s, the hon. Member for Galle, Dr. W. Dahanayake, spoke for six hours ! - (*Interruption*). He is silent. So why cannot they debate ? The Swedish public have virtually paid the equivalent of Rs. 6,000 million.

As my good Friend quite correctly said, the Kotmale Project is an expensive project. Why ? Because there have always been earth-slips. The terrain is very difficult, the weather conditions are very bad, the breadth at the place where the dam is being built is very wide. So it is very difficult. But even a difficult project has to be built. You cannot postpone it indefinitely or for ever. So, Sir, what I wish to tell my good Friend is that every item of expenditure has been worked out in detail, for instance, how many bulldozers are going to be used, the spare parts that are going to be used, the man-hours and how much each one has to be paid.

Every item has to be worked out in detail and they amount to a large volume of documentation in relation to the total expenditure. So I cannot come and table the whole lot here. Indeed, I have them.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

But there are certain basic questions that we ask. How much is the unit cost of electricity? How much is it going to be for the next year? It was known as Rs. 3.50, whereas the Electricity Board says that after the Sapugaskanda Project starts working, it is going to be one rupee. Now, when the power is generated they can let us know how much it is going to cost the consumer in Colombo, in Divulapitiya, in Attanagalla or in Kotmale in respect of each project like Victoria and the smaller projects like Maduruoya. Please answer that question. That is exactly what I am asking.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

The hon. Member must ask that question from the Hon. Minister of Power and Energy.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Surely, is the Hon. Minister going to spend all that money and not going to ask that question from him and give us a reply?

ගාමිණී දිසානායක මහතා
(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)
No, no.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

You are more responsible than that. You must give us cheaper electricity. It is then that you have succeeded.— (Interruption). Do not be a child!

ගාමිණී දිසානායක මහතා
(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

I can tell the hon. Member this. That is, energy costs—(Interruption)

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Grow up! Hon. Minister of Education, for God's sake grow up!

ගාමිණී දිසානායක මහතා
(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

Energy costs are rising daily. Alternate sources of power—

රනිල් වික්‍රමසිංහ මහතා
(திரு. ரணில் விக்கிரமசிங்ஹ)
(Mr. Ranil Wickremasinghe)

Whatever I was doing, I did not try to cut the throat of the Leader of the Opposition! You had better find out who tried to do it. Last week, after the Debate on the Emergency was over who criticised him? Who was criticising him down in the Lobby? It was not me.

එ.වි. ජී. පී. නෙල්සන් මහතා (ප්‍රියුනාමලය දිසා ඇමතිතුමා)
(திரு. எச். ஜி. பீ. நெல்சன் — திருகோணமலை மாவட்ட அமைச்சர்)
(Mr. H. G. P. Nelson—District Minister, Trincomalee)
ඉරු අත්තනගල්ලේ මන්ත්‍රීතුමාට මම ආරාධනා කරනවා මාදුරුමඩට එක්තරා කීයද මොනවද කරල තියෙන්නේ කීයද බලන්න.—
(Interruption)

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

You are crazy! Sir, I want to know what this is. Let him not insinuate anything.

නියෝජ්‍ය කථනායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Order, please! I am sure the Minister has given way up to a point.

I am asking the Hon. Minister to continue.
(Interruption).

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Are you trying a game with me? Do not try your game with me?

මන්ත්‍රීවරයෙක්
(அங்கத்தவர் ஒருவர்)
(A Member)

The cat is out of the bag!

ගාමිණී දිසානායක මහතා
(திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

Mr. Deputy Speaker, I can generally answer my Good Friend's question by saying that energy costs are rising every day, every week, every month and every year, but still hydro power continues to be the cheapest source of power. But the unit cost will vary from what it would cost to build the particular project. Kotmale will be more than Victoria. Randenigala will be cheaper than even Victoria. But finally when the electricity authority sell a unit of power to the consumer it will be the average value which they must work out. For

[ගාමිණී දිසානායක මහතා]

example, if you generate hydro electricity from a waterfall like Devon or Yoxford or Talawakelle, the cost of a unit will be very little, maybe 80 cents. But they cannot sell it, because it comes to a central grid where a unit of electricity which comes from Talawakelle or Yoxford will cost 80 cts., a unit of electricity which comes from Kotmale will cost Rs. 1.20 and a unit of electricity which comes from Randenigala will cost Rs. 1.10. All will have to be channelled through a central grid. That is why I say that those studies will be made, but in the case of reservoirs like Randenigala and Kotmale, whose irrigation potential is enormous, their economic viability has been justified entirely on power, because with Mahaweli power this country will basically be stable with hydro power till 1995. Then you got to find a new source. You might have to build projects in which there is no irrigation potential at all, but there is power potential. But we have now taken up multi-purpose projects which will have both irrigation and hydro power. That is the basic approach that we have made.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

He has not yet answered my question. From the estimates that have been made, please let us know—this is the plea that I am asking—what would each of these projects generate and what is going to be the unit cost. We know Sapugaskanda is one rupee. Can you say that? You are hiding that. You must come out with it and say that.

ගාමිණී දිසානායක මහතා
(ති. ල. ගාමිණී දිසානායක)
(Mr. Gamini Dissanayake)

He says Sapugaskanda is one rupee. Can I enlighten him and say that Sapugaskanda generates a little thermal power but it is essentially a distributing point? What is he talking about? Sapugaskanda is one rupee! What is one rupee? Is it thermal power or hydro power? That is what I am asking you. That is why I am telling you—(Interruption.)

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

තේරෙනේ තැනැ නොවෙයි. තවුත් ඒව කියන්නට බැහැ. මොකද, තුනතුන් ගණනක් වෙතට.

එච්. ඒ. පී. නෙල්සන් මහතා
(ති. ල. ඒ. ජී. ඒ. නෙල්සන්)
(Mr. H. G. P. Nelson)

මහවැලි යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන වැඩ පිළිවෙල තවුත්තාත්තේදේ ඇස් දෙකෙන් බැලුවොත් තවුත්තාත්තේදේ මහොම කපා කරන්නේ තැනැ එදත් මය වගෙ දෙවිදන්තරල හිටිය. කොමියුනිස්ට් පක්ෂයේ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ, කොල්වින් ආර් ජී සිල්වා, එන්. එම්. පෙරේරා ආදී මහත්වරු එද මිනිතේරිය ව්‍යාපාරය ආරම්භ කරන කොටත් මය වාගේම කපා කලා. අපේ ගරු ඇමතිතුමා අද ක්‍රියාත්මක කරගෙන යන වැඩ පිළිවෙල

තවුත්තාත්තේදේ හිටිත් බැලුවොත්—මාදුරුමය ජලාශය බැලුවොත්— තවුත්තාත්තේදේ පුදුමයට පත් වෙයි. තවුත්තාත්තේදේ ඇවිත් බලන්න. අපි තවුත්තාත්තේදේ මාදුරුමය ජලාශයට දමල කවිල ගොඩගන්නම්. එකකොට තවුත්තාත්තේදේදේ ඇස් ඇරී පෙනෙයි අපි අනුගමනය කරන වැඩ පිළිවෙල මොකක්ද කියල.

ඊට්ටි පතිරණ මහතා (අක්මිමන)
(ති. ල. ඊ. ජී. පතිරණ — අක්මිමන)
(Mr. Richard Pathirana-Akmeemana)

තවුත්තාත්තේදේ එන්. එම්. පෙරේරා මහත්මයා ආදීන් දෙවිදන්තරයන් හැටියට හඳුන්වනවා. තවුත්තාත්තේදේ පිස්තෝලයක් පෙන්වුවාය කියා තවුත්තාත්තේදේ දත් තවුත්තාත්තේදේ කීවෙහිටා.

නියෝජ්‍ය කථානායකතුමා
(චිරතිජ් ජපානායකර් — අචාර්ය)
(Mr. Deputy Speaker)

Order, please! You are not fair by the Hon. Minister.

ගාමිණී දිසානායක මහතා
(ති. ල. ගාමිණී දිසානායක)
(Mr. Gamini Dissanayake)

Power distribution is done by the Ceylon Electricity Board, bills are issued by them, collection is done by them, thermal power is generated by them and peak hours are calculated by them. I myself will give the information to him unofficially but ultimately—

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

I do not want anything unofficially.

නියෝජ්‍ය කථානායකතුමා
(චිරතිජ් ජපානායකර් — අචාර්ය)
(Mr. Deputy Speaker)

Order, please! Hon. Member, this is not the Committee Stage.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

He has to tell the country. Why are you not trusting us? Please tell us officially that this is the amount and we will accept it.

ගාමිණී දිසානායක මහතා
(ති. ල. ගාමිණී දිසානායක)
(Mr. Gamini Dissanayake)

I am trying to make my hon. friend understand that there is in this country a Ministry called the Ministry of Power and Energy which has to work out the costs. As a friend I can tell him that this is the cost, but ultimately that question must be asked from them. What am I doing? I am only building these projects and handing them over to the Ministry of Power and Energy.

නියෝජ්‍ය කථානායකතුමා
(චිරතිජ් ජපානායකර් — අචාර්ය)
(Mr. Deputy Speaker)

That is quite clear.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

I am only concerned as Minister, after the reservoirs are built, with the irrigation potential because I distribute irrigation water.

The power aspect will be managed by the Minister of Power and energy. You know that there is a Ministry of Power and Energy. They have been gazetted as a Ministry and there is a Minister and a Deputy Minister. If the hon. Member wants to raise a question in Parliament and get a reply in Parliament, he must ask the appropriate Ministry who will say that this would be the unit cost and this is what they will charge. It is not a matter which is permanent like the Dhamma. It can vary the next month and at the end of the year it can be a different cost.

What is the hon. Member asking? This is like the supply and demand principle. (*Interruption*). It is very difficult to get a point through your head. You are talking about the capitalist structure. You are a person who has done very well in that structure. You are a captain of industry, you are a captain of commerce, so do not try to treat the capitalist structure as something which you are very reluctant to deal with. You are part and parcel of that whole system. Your party is a capitalist party. It is being funded by capitalist *Mudalalis*. It is a party which believes in free enterprise according to your own policies-unless of course you are outside that frame work, which I feel you are not. Do not try to draw red herrings across the trail.

We are dealing with the Supplementary Estimate of the Ministry of Mahaweli Development. I have told you the reason why I have brought this. Although you expressed a lot of solicitude, I can tell you quite categorically that this has been thoroughly gone into by the Ministry of Finance and it is only after it was approved by them that I have come here. This is not a burden on the taxpayer because the money has already been provided for, for it is money coming from development assistance to Sri Lanka.

I am getting on with the work. If you want to see the development work that I am doing, please come with me. I am quite prepared to take you at any time but do not discuss development work by sitting here in Colombo because the frontiers of development are not in Colombo but outside in the Countryside, with which the United National Party is concerned. I commend this Supplementary Estimate to the House.

ප්‍රශ්නය විමසන ලදීත්, සහ සම්මත විය.
வினா விடுக்கப்பட்டது ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

පරිපූරක මුදල : මුහුදුකැම වැළැක්වීම
குறை நிரப்புத்தொகை: கடலரிப்புத் தடுப்பு
SUPPLEMENTARY SUPPLY :
PREVENTION OF SEA EROSION

ෆෙස්ටස් පෙරේරා මහතා (ධීවර ඇමතිතුමා)
(திரு. பெஸ்டர்ஸ் பெரேரா — கடற்கரையில் அமைச்சர்)
(Mr. Festus Perera—Minister of Fisheries)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මෙම පරිපූරක ඇස්තමේන්තුව මම ඉදිරිපත් කරනවා :

* 1984 ජනවාරි මස 01 වැනි දිනෙන් පැරණිව 1984 දෙසැම්බර් මස 31 වැනි දිනෙන් අවසන් වන මුදල් වර්ෂය තුළ සේවය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිදායී අරමුදලෙන් හෝ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වෙනත් කිසියම් අරමුදලකින් හෝ මුදල්වලින් හෝ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට සුදුස්සක් කළ හැකිව තිබෙන මුදලකින් හෝ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් ලබා ගත් කිසියම් ණය මුදලකින් හෝ රුපියල් දහසය ලක්ෂ විසිපන්දහකට (රු. 16,25,000) කොටුඩී පරිපූරක මුදලක් ගෙවිය යුතු අතර එම මුදල මේ පහත පෙනෙන උපලේඛනයේ නියමිත පරිදි වැය කළ යුතුය.

උපලේඛනය

ශීර්ෂය : 137-වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව රු.
වැඩ සටහන : 1-වෙරළ සංරක්ෂණය 16,25,000

මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කරන අතර මා ගරු සභාවට කියන්නට ඕනෑ මෙම විෂය සම්බන්ධව මීට කලින් පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ බව, වෙරළ සංරක්ෂණය යටතේ පළමුවන පරිපූරක ඇස්තමේන්තුව සැපයීමේදී මා සඳහා ඉදිරිපත් කළ, එය ඉදිරිපත් කළේ රුපියල් දස ලක්ෂ 4.285 කට, දැන් රුපියල් දස ලක්ෂ 1.625 කට මේ පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කරනවා. වෙරළ සංරක්ෂණය යටතේ මුළු අවුරුද්දටම දස ලක්ෂ 9.24 ක් වියදම් කරන්නට අපි බලාපොරොත්තු වෙතවා. මේ හදිසි පරිපූරක ඇස්තමේන්තු දෙකම ඉදිරිපත් කරන්නට හේතු වූයේ මුහුදු කැම සෑහෙන තරම් දුරට කෙරී තිබෙන නිසයි. මුහුදු කැම සම්බන්ධව අපි මේ පියවර ගත්තේ ඉතා හදිසි තත්ත්වයක් වැළැක්වීම පිණිසයි. නොසොයා ගත්තේ මන මේ හදිසි තත්ත්වය ඇති වී තිබෙනවා

වෙරළසන්න ප්‍රදේශවල මුහුදු කැම කොයි තරම් දුරට කෙරී ගෙන යනවාද කියා අපි ලැයිස්තුවක් සකස් කර තිබෙනවා. ඒ ලැයිස්තුව අනුව අපි මේ කාර්යය කරගෙන යනවා. මේ මුදල් වියදම් කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ගල් වැටී දැමීමයි. තවුන් ඒක මුහුදු කැම සම්බන්ධව ස්ථිර පිළියමක් නොවෙයි. මුහුදු කැම සම්බන්ධව අපි දැනට වැඩ පිළිවෙලක් පටන් ගෙන තිබෙනවා. යෝධ මහා සැලැස්මක් සකස් කරගෙන යනවා. එය මේ අවුරුද්ද අවසානයට පෙර අපි සකස් කරනවා. ඒ යෝධ මහා සැලැස්ම සකස් කිරීමට දැනට ඩෙන්මාර්ක් රටෙන් විශේෂඥයින් කණ්ඩායමක් මෙරටට පැමිණ ඉන්නවා. අපගේ ඉල්ලීමක් අනුව ඒ විශේෂඥ කණ්ඩායම අපේ රටට පැමිණ දැනට ඒ සැලැස්ම සකස් කරගෙන යනවා. අවුරුද්ද අවසානයට පෙර ඒ සැලැස්ම සුදුසුම කරනවා. ඊටපසු අපි ඒක ක්‍රියාත්මක කරනවා. ඒ යෝධ මහා සැලැස්ම ක්‍රියාත්මක කරන්නට කොයි තරම් මුදලක් අවශ්‍යවේදැයි කියන එක මට මේ අවස්ථාවේදී කියන්නට බැහැ. ඒ මුදල් ප්‍රමාණය අපට මේ රටින් ලබා ගන්නට පුළුවන් නම් අපි එහෙම ලබා ගන්නවා. එහෙම තැත්වීම් පිටරටකින් හෝ අපි මුදල් ලබා ගෙන ඒ සැලැස්ම ක්‍රියාත්මක කරනවා.

පසුගිය දවස්වල මුහුදුකැම හයාහක තත්ත්වයක තිබුණ තවුන් දැන් සෑහෙන තරමකට මගහැරීගෙන යනවා. ඒ වූණත් අපි මේ ගල් වැටී දැමීම කරනවා. කෙසේ වෙතත් මෙය ස්ථිර පිළියමක් නොවේය කියා මම මතක් කරන්න ඕනෑ.

ප්‍රශ්නය සහතික කිරීම සඳහා ලදී.
வினா விடுக்கப்பட்டது ஏற்றுக்கொள்ளப்பட்டது.
Question proposed.

රිචඩ් පතිරාණ මහතා
(திரு. ரிச்சட் பத்திராண)
(Mr. Richard Pathirana)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, වෙරළ සංරක්ෂණය සඳහා ගරු ධීවර ඇමතිතුමා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇති මේ අවස්ථාවේදී කරුණු දෙක තුනක් සඳහන් කළ යුතුව තිබෙනවා. ගරු ධීවර ඇමතිතුමා

[ප්‍රවේශ පණිවුඩය]

පසුගිය දැනුම්බර මාසයේදී පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කල අවස්ථාවේදී මට මතකයි අපි කීවා අද ඊට වඩා තිබෙන මුහුදෙන් සිදු වන හානිය ගැන කල්පනා කර බලන විට ඒ මුදල ප්‍රමාණවත් වෙනවා යයි අපට හිතන්න බැහැ කියලා. විශේෂයෙන්ම මේ මෑත කාලයේ අම්බලන්ගොඩ සිට ගිනොට දක්වා ප්‍රදේශයේ සිදුවෙමින් පවතින විනාශය ගැන ගරු ධීවර ඇමතිතුමාගේ අවධානය යොමු කරවන්න කැමතියි. ඒ තත්ත්වය ඇමතිතුමා දකින්නට ඇත කියා මම විශ්වාස කරනවා. අම්බලන්ගොඩ සිට ගිනොට දක්වා වෙරළ අසිනේ නිවාස භාර පත් සියකටත් වැඩි ප්‍රමාණයක් දැන් ඒ නිවාස අයිතිකරුවන්ට අහිමි වන තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒවා මුහුදට යේදී ගොස් තිබෙනවා. මම ගාල්ලේ සිට එන විට ඊයේත් මට දකින්න ලැබුණා නිවාස කීපයක් තුළට වතුර ඇවිත් තිබෙන හැටි. ඒ වැල්ල අසිනේ තිබෙන නිවාස සියල්ලක්ම වැලි පිරිලා එහි තිබූයේ මහජනයාට විශාල හානියක් සිදුවී තිබෙනවා.

අපි පසු ගිය වර ඉල්ලීමක් කලා විශේෂයෙන්ම රත්ගම ආසනයට අයිති කොටස්වල නිවාස අහිමි වූයේ ජනතාව ගැන කාරුණිකව කල්පනා කර බලා සහනයක් සලසන්නය කියා. ඒ අයට සිදු වී ඇති හානිය ගැන බලන විට අද ඒ අයට ජීවත් වෙන්න තැනක් නැහැ. විශේෂයෙන් ඒ ප්‍රදේශයේ මුහුද මේ ආකාරයෙන් ගොඩ බිම ගිලගන්න හේතු වී තිබෙන්නේ හිරිගල් කැඩීම නිසා බව අපි ගිය වතාවේදී ඇමතිතුමාගේ අවධානයට යොමු කලා. හිරිගල් කැඩීමේ කර්මාන්තය තවමත් තහනම් කර නැහැ. විකක් දුරට දැන් අඩු වී තිබුණත් එය දිගටම කරගෙන යනවා. මුහුදු කැමෙන් සිදු වන හානිය ගැන බලන විට විශේෂයෙන්ම වාරකත් කාලය තැවන ආවාම මුහුදු රැල්ලේ දැර වැඩි වූණම අනිවාර්යයෙන්ම ජනතාවට විශාල හානියක් වෙනවා. මේ හේතුවෙන්ම ප්‍රදේශයේ අලුතෙන් සෑදූ ගෙවල් රාශියක් විනාශයට පත් වෙමින් තිබෙනවා.

මට ජේතනේ නැහැ. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, දැන් මාස හත අටක් නැත්නම් ඊටත් වැඩි කාලයක් තිස්සේ සිදු වෙමින් පවතින මේ විනාශය ගැන මෙතෙක් කිසිම ශක්තීමත් පියවරක් අරගෙන තිබෙනවාය කියා. ගරු ඇමතිතුමාම කීවා මේ ගල් වැටී දම්ම ස්ථිර පිළියමක් නොවේය තාවකාලික පිළියමක්ය කියා. ඒක අපි පිළිගන්නවා. තමුත් ඒ ප්‍රදේශය සම්බන්ධයෙන් ස්ථිර පිළියමක් කිරීමට උත්සාහයක් දරා තිබෙන බවට වත් වතුර වන තුරු අපට තම පෙනී නැහැ. විශේෂයෙන් ඒ ප්‍රදේශයේ සිටින අසරණ දුප්පත් ජනතාවට රැක ගන්න නැතිවී, දවාලට ඉන්න තැනක් නැතිවී, තමන්ගේ දරු මල්ලත් හරියට නියාගන්න තැනක් නැතිවී පුදුමාකාර වේදනාවකින් ජීවිතය ගත කරනවා. එම නිසා මේ ප්‍රදේශය සම්බන්ධයෙන් ගරු ධීවර ඇමතිතුමාගේ දැඩි අවධානය යොමු විය යුතුව තිබෙනවා. විශේෂයෙන්ම කොළඹ - ගාල්ල මාර්ගයේ ජලය පිරි එය ගංගාවක් වාගේ තත්ත්වයකට පත් වන අවස්ථා දීර්ඝ කාලයක සිට අපට දකින්නට ලැබෙනවා. මේ හානිය වළක්වන්නට ඉතාමත් ඉක්මනින් පියවර ගත යුතුව තිබෙනවා.

අපි මේ පරිපූරක ඇස්තමේන්තුවට විරුද්ධ වන්නේ නැහැ. අපි මෙයට එකඟ වෙන්න. මුහුදු රැල්ල නගින ආකාරය ගැන, මුහුදු කොඩි පැත්තෙන් ගොඩටබිම ගිල ගැනීම කරයිද කියන එක ගැන කලින් කියන්න පුළුවන්කමක් නැහැ. එම නිසා ඒ සිදුවන අවස්ථාවේදී පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන්න සිදු වෙනවා. මම තම මේ ඇස්තමේන්තුවට විරුද්ධ වෙන්නේ නැහැ. තමුත් පාරේ යන එන විට මේ සිදු වෙමින් පවතින විනාශය දක්කාම ඉතාමත් කුඩා පැල්පත්වල ජීවත් වන ඒ ධීවර ජනතාව කොහොම ජීවත් වෙනවාද කියලා හදවත් කම්පා වෙනවා.

ගාලු නගරයේ සමුද්‍රසන්න මාවතත් මුහුදට යට වන තත්ත්වයක්—මුහුදු විසින් සමුද්‍රසන්න මාවත ගිල ගනු ලැබීමේ තර්ජනයක්—අද ඇති වී තිබෙනවා. ඒ නිසා ගරු ඇමතිතුමා විශේෂයෙන් ඒ ප්‍රදේශය ගැන අවධානය යොමු කරනවා ඇතැයි අපි බලාපොරොත්තු වෙන්න.

ඇමතිතුමා සඳහන් කලා වාගේම, පසුගිය වාරයේදී අපත් සඳහන් කලා, මුහුදු වෙරළ සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් දැනටමත් ඩෙන්මාර්කයේ ඉතා සාර්ථක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවාය කියා. ඒ නිසා, ඒ රටේ විශේෂයෙන්ම උපදෙස් අනුව මුහුදු වෙරළ සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් මහා පරිමාණ සැලැස්මක්, විශාල ව්‍යාපාරයක් ආරම්භ කරන්නට යනවායයි ඇමතිතුමා කල සඳහන ගැන අපි ඉතාමත් සතුටු වෙන්න. ඒ අතර අපි මේ අවස්ථාවේදී ඉතා ඕනෑකමින් එතුමාගෙන් ඉල්ලා සිටිනවා, මුහුදු වෙරළ සංරක්ෂණය කිරීම පිළිබඳ ඒ ක්‍රියා මාර්ගයක් ඉතාමත්

ඉක්මනින් ගන්නය කියා. දැනට සිදු වෙමින් පවතින විනාශය ගැන කල්පනා කර බැලුවාම අපට හිතා ගන්න පුළුවනි, ඒ ක්‍රියා මාර්ගයක් ගැනීම ප්‍රමාද වූණෙන් මේ රටේ ජීවත් වන අහිංසක දුප්පත් ජනතාවගෙන් විශාල කෙටසකට ඒ හේතුවෙන් සිදු වන හානියේ විශාලත්වය.

නියෝජ්‍ය කථානායකතුමනි, මුහුදු මේ ආකාරයෙන් ගොඩබිම ගිල ගැනීමට හේතු වන තවත් කාරණයක් තිබෙනවායයි පසුගිය වාරයේදීත් අපි කීවා. සමහර හෝටල් හිමියන් කිසිම අවසරයක් නැතිව හිතුවෙන්, අත්තනොමිතික විධියට මුහුදු වෙරළ දිගේ ගොඩනැගීලි ඉදි කර තිබෙනවා. එසේ විශාල ධනපති ව්‍යාපාරිකයන් හික්කඩුව වැනි ප්‍රදේශවල ගොඩනැගීලි ඉදි කර ඇති ස්වභාවය දිනා බැලුවාම ඒ හේතුවෙන් ඊට එහා—තොටගමුව ප්‍රදේශයේ, අකුරල ප්‍රදේශයේ—ජීවත් වන ජනතාවට විශාල හානියක් සිදු වී තිබෙන බව පැහැදිලි වෙනවා. හිතුවක්කාර විධියට ඉදි කෙරෙන ඇතුම් ගොඩනැගීලි නිසා ඇතුම් වටිනා ගොඩනැගීලි පවා නැති—නාස්ති වන තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ගාලු-කොළඹ මහා මාර්ගයේ අකුරල හරියේ දැනට පවතින තත්ත්වය තව මාසයක් ඒ තත්ත්වයෙන්ම පැවතුණොත් ඒ මහා මාර්ගයේ ඒ කොටස තැවන අප්‍රතිත් හැදිය යුතු තත්ත්වයක් ඇති වන්න පුළුවනි. ඒ නිසා ගරු ඇමතිතුමා සිය කාරුණික අවධානය යොමු කොට, මේ ලැබෙන පරිපූරක මුදල් හෝ යොදවා ඒ ප්‍රදේශය එකී හානිකර තත්ත්වයෙන් බේරා ගැනීමට කටයුතු කරනවා ඇතැයි බලාපොරොත්තු වෙමින් මගේ වචන කීපය අවසාන කරනවා.

අ. හා. 6.18

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී. ල. ඛණ්ඩයේ ඉගැන්වුම් පාලක)
(Mr. Lakshman Jayakody)

නියෝජ්‍ය කථානායකතුමනි, ගරු ධීවර ඇමතිතුමා ඉදිරිපත් කළේ වැදගත් යොජනාවකුයි. මුහුදුකැම වැලැක්වීම සඳහා මොකක් හෝ සැලැස්මක් හදන්න ඕනෑය කියන එකයි. එතුමාගේ බලාපොරොත්තුව. ඒ සඳහා මූලික පියවර ගැනීම ගැන එතුමාට ප්‍රයෝග කරන්න ඕනෑ.

වෙරළ සංරක්ෂණය එක්-එක් වකවානුවල එක්-එක් දෙපාර්තමේන්තුවලට අයත් වී තිබුණා. කාලයක් එය 'PWD' එකටත්, තවත් වකවානුවක 'Railway Department' එකටත්, තවත් අවස්ථාවක 'Water Supplies Department' එකටත්, තවත් අවදියක 'Port Commission' එකටත් අයත්ව තිබී අවසානයේදී ඒ කාර්යය පැවරුණා, එය ක්‍රියාත්මක කරන්න පුළුවන් පුද්ගලයකුට. [බාධා කිරීම] ඇත්ත වශයෙන්ම එතුමාට ඒ කටයුත්ත පැවරීම ගැන අප්‍රසිද්ධි ගහන්න වටිනවා. වෙරළ සංරක්ෂණය සම්බන්ධයෙන් එතුමා වැදගත් ක්‍රියා මාර්ගයක් ගෙන තිබෙනවා. ඩෙන්මාර්කයේ 'ඩැනිඩා' සංවිධානයේ උපදේශකත්වයෙන් ඒ සඳහා ප්‍රධාන—දීර්ඝකාලීන—සැලැස්මකුත්, හදිසි—කෙටිකාලීන—සැලැස්මකුත් හදන්න එතුමා බලාපොරොත්තු වෙනවා. තමුත් දීර්ඝකාලීන සැලැස්ම හදන්න කලින් කෙටිකාලීන සැලැස්ම හදන්න සිදු වෙනවා. මෙහිලා එතුමා ගෙන තිබෙන පියවර ගැන අපි කවුරුත් එතුමාට ප්‍රයෝග කරන්න ඕනෑ.

තමුත් මේ පරිපූරක ඇස්තමේන්තුව මගින් වූණත් ඒ සඳහා එතුමාට දෙන්න යන්නේ රුපියල් ලක්ෂ 16 ක තරම මුදලක් පමණයි. ඇත්ත වශයෙන්ම එය කොහෙන්ම ප්‍රමාණවත් නැහැ. අඩු තරමින් අවුරුද්දකට සැරයක් රුපියල් ලක්ෂ 200 බැගින්වත් එතුමාට ලැබෙනවා තම ප්‍රතිඵලයයි මොකක් හෝ ක්‍රියා මාර්ගයක් ගන්න එතුමාට පුළුවන්කම ලැබෙනවා. ඒ විධියට අවශ්‍ය තරම් මුදල් එතුමාට ලබා නොදී 'හිරිගල් කඩන්න එපා' යි හැමදමක් කීවාට වැඩක් වන්නේ නැහැ. අවශ්‍ය තරම් මුදල් එතුමාට ලබා නොදී ඒ විෂයයෙහිලා එතුමා විවේචනයට ලක් කරනු ලැබීමත් සාධාරණ නැහැ. අපි බොහොම දක්ෂයි, මේ ගරු සභාවට ඇවිත් දොස් කියන්න. [බාධා කිරීම] තමුත් එතුමාට අවශ්‍ය මුදල් නොදෙන්නේ කවුද? විරුද්ධ පර්ශ්වයේ අපිද? නැහැ. ඊට වගකීව යුත්තේ ආණ්ඩුවයි. ආණ්ඩුව එතුමාට අවශ්‍ය තරම් මුදල් නොදෙන්නේ ඇයිද කියන ප්‍රශ්නය මෙහිදී මතු වෙනවා.

ආණ්ඩුව සල්ලි නොදෙන්නේ මොන හේතුවක් උඩද? තමුත්තාත්සේගේ ප්‍රදේශයේ තිබෙන්නා වූ හිරිගල් වික ඒ ප්‍රදේශයේ ජනතාව කඩන නිසා එයින් විනාශයක් වේගයෙන් යනවා. ඒක නැවැත්වුවොත් ඒකෙන් ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒ ප්‍රතිඵලයක් සමහරක් කිරීම සඳහා මොකක් හෝ යෝජනාවක් තිබෙන්නට ඕනෑ. ඒ යෝජනාව ක්‍රියාත්මක කරන්නට ඉඩ දෙන්නේ නැත්නම්

ගරු ඇමතිතුමා මොනවා කරන්නද? මේ ප්‍රශ්නය ඇති වුණේ මේ ගරු ඇමතිතුමාට පමණක් නොවෙයි. විශේෂයෙන් වෙරළ සංරක්ෂණ ප්‍රශ්නයේදී හැම ආණ්ඩුවකම ඇමතිවරුන්ට මේවායේ නොයෙකුත් ගැටළුවලට මුහුණ පාන්නට සිදු වුණා. මට මතකයි, වරක් පොලීසියක් යවන්නට සිදු වුණා. පොලීසිය යවා බේරුම් කළ යුතු ප්‍රශ්න ඇති වුණා. විදේශීය මට්ටමෙන් ආධාර ලබාගෙන බේරුම් කළ යුතු ප්‍රශ්න ඇති වුණා. මේ හැම එකකටම හේතු ගැන වුණේ වෙරළ සංරක්ෂණය සම්බන්ධයෙන් තිබෙන නීතිරීතියි. වෙරළ සංරක්ෂණය සම්බන්ධයෙන් තිබෙන නීතිරීතිය සකස් කරන්නට ගියාමත් විරුද්ධ වන පිරිසක් ඉන්නවා. එම නිසා මේ ප්‍රශ්නයේ දී මම ගරු ධීවර ඇමතිතුමාට අඛණ්ඩ රේඛාවක් තරම්වත් දෙයක් කියන්නට යන්නේ නැහැ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අද මෙය ජාතික ප්‍රශ්නයක් බවට පත් වී තිබෙනවා. වෙනත් රටවල් ඒ රටවල් විශාල කිරීමට ගන්නා වූ පියවර දැක්කාම පුදුම ගිනෙනවා. නමුත් අපේ රට මෙහේ මුහුදට කාගෙන යන්න ඉඩ දෙනවා. ඇත්ත වශයෙන්ම මම හිතන විටියට නම් ගරු ඇමතිතුමාට මේ දෙන සල්ලී ප්‍රමාණය මදි. ඒවායේම මේ දෙපාර්තමේන්තුවට දෙන සල්ලී ප්‍රමාණයත් මදි. ඇත්ත වශයෙන්ම ලබන අවුරුද්දේ කොපමණ සල්ලී ප්‍රමාණයක් දෙන්න යනවාද කියන එක මම බැලුවේ නැහැ. නමුත් අවංකවම කියනවා නම් ඒ දෙන මුදල් ප්‍රමාණයත් මදි.

මේ අවස්ථාවේදී මම තවත් එක කාරණයක් ගරු ඇමතිතුමාට කියන්නට කැමතියි. වෙරළ සංරක්ෂණය කිරීම එක්කම වෙරළ අපවිත්‍ර කිරීම ගැනත් අවධානය යොමු කළ යුතුව තිබෙනවා. මට වැඩිය හොඳට මේ කාරණය ගැන එක අංශයකින් ගරු සොබ්‍ය ඇමතිතුමා දන්නවා ඇති. [බාධා කිරීමක්] ඒ අපවිත්‍ර කිරීම ගැන නොවෙයි මම කීවේ. විශාල තෙල් වැංකි අපේ තවාකවලට ගෙනෙන්නට බැරි නිසා තව ටික කලකදී අපේ රටේ වෙරළට දැනපුම් පහක පමණ දුර සිට තෙල් පොම්ප කිරීම සඳහා "සිංගල් බෝයි මූවර්. ප්‍රොජෙක්ට්"—Single buoy mooring project—කියා එකක් පටන් ගන්නට යනවා. ඒ අනුව වෙරළට සැනපුම් පහක් ඇතිත් නැව් තවත්වන්නට පුළුවන්. ඒ ක්‍රමය අනුව එහාට මෙහාට පැද්දෙන්නට පුළුවන්, නැතිත් නැතට යන්නට පුළුවන් "මූවර්. බෝයි" කියා එකක් තිබෙනවා. එතැනින් කෙළින්ම කොළොන්නාවට ගොස් ඒ අවශ්‍ය නැතට තෙල් පොම්ප කරන්නට පුළුවනි. ඒ තෙල් පොම්ප කරන අවස්ථාවේදී බැරවෙලාවත් තෙල් කාන්දුවීමක් ඇති වුණොත් වෙරළ විතරක් නොවෙයි, ඒ සම්පූර්ණ ප්‍රදේශයම විනාශ වීම නිසා ධීවරයින්ගෙන් ඇමතිතුමාට කරදර ඇති වෙන්නට ඉඩ තිබෙනවා. එවැනි දේවල් සිදු වුණ තැන් තිබෙනවා. උතුරු මුහුදේ—නෝත් සි—කියන ප්‍රදේශයේ—මේ වාගේ ප්‍රශ්න ඇති වී තිබෙනවා. තායිවාන්වල 'ඉමාඩෝ'—Emado—කියන කොමිච්චියේ මාර්ගයෙන් මේ විටියේ වැඩි පිළිවෙලක් ගෙන යාම නිසා ඒ විටියේ ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. එස්බීඑස් මොනාකෝ—SBS Monaco—නම් මිගනයිශේෂන් එකක් මේ වාගේ වැඩි පිළිවෙලක් ඇති කිරීම නිසා මේ විටියේ ප්‍රශ්නයක් ඇති වුණා. ඒ වාගේම සවුදී අරාබියේ මේ ප්‍රශ්නය ඇති වුණා. එම නිසා මම ගරු ඇමතිතුමාට එකක් කියන්නට කැමතියි. යම් කෙනෙක් මේ රටේ ඒවායේ වැඩි පිළිවෙලක්—මහ මුහුදේ සිට තෙල් ගැනීමේ වැඩි පිළිවෙලක්—ආරම්භ කරන්නට යනවා නම් කරුණාකර නමුත්කාන්දේගේ අමාත්‍යාංශයෙන් අහන්නේ නැතිව ඒ කටයුත්ත කරන්නට විතරක් ඉඩ තියන්න එපා. වෙරළ සංරක්ෂණය මඛනුමා අගේ තිබෙනවා නම් විශේෂයෙන්ම මේ කෙල්වලින් අපවිත්‍රතාවය ඇති වීමේ අංශය ගැන බලන්න ඕනෑ. අනෙක අපවිත්‍රතාවය නම් එතරම් ප්‍රශ්නයක් නොවෙයි. ඒක පොහොරක්. ඒකෙන් අපි ප්‍රයෝජනයක් ගන්නේ නැති එක තමයි තිබෙන වරද. මොළය තිබෙනවා නම් ඒකෙහුත් ප්‍රයෝජන ගන්නට පුළුවන්. ඒකෙන් ප්‍රයෝජන ගන්න රටවල් අතරින් අප්‍රමාණ තිබෙනවා. ඒ ගැන නොවෙයි මම කියන්නෙ. විශේෂයෙන් මම අර කලින් සඳහන් කළ ප්‍රශ්නය ගැන බලන්නට ඕනෑ. තෙල්වලින් අපවිත්‍ර භාවයක් ඇති වෙන්න යනවා නම් ඒ ගැන ක්‍රියාත්මක වන ලෙස ඉල්ලුම් මම මෙයින් තවතිනවා.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. ලංකා පොදුජන මුදාහරණ පක්ෂය)
(Mr. Festus Perera)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ කරුණු පහද දීම පිළිබඳව විශේෂයෙන් මම අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමාට (ලක්ෂ්මන් ජයකොඩි මහතා) සතුහිවන්න වෙනවා. ඒ වුණත් මට එක පොඩි දෙයක් කියන්නට තිබෙනවා. මේ දෙන මුදල් මදි බව එතුමා පෙන්වුම් කළා. මම හිතන විටියට මදි බවක් පෙනෙන්නේ ඒ ඒ අවස්ථාවේදී අපට ලැබෙන මුදල පාවිච්චි කළාම ඊට පස්සේ ඉතුරුවක් නොවන නිසයි. නමුත් මම එක දෙයක් කියන්නට ඕනෑ.

මුහුදු කැම අප බලාපොරොත්තු නොවන විටියටයි සිදු වන්නේ. අසවල් ප්‍රදේශයේ මේ අවුරුද්දේ මුහුදු කැම ඇති වෙයි කියා අපට කියන්නට බැහැ. මුහුදු කැම අපි බලාපොරොත්තු නොවන ආකාරයට සිදු වන නිසා අපි මුදල් ලබා ගන්නේ ඒ ඒ අවස්ථාවේදී මුහුදු කැම සිදු වන ප්‍රමාණය අනුවයි. ඒ වැඩි කටයුතු සඳහා අවශ්‍ය මුදල් අපි ඉල්ලුවාම, මේ ආණ්ඩුව අපට එය කොඳි ඉන්නෙ නැහැ. ඒ නිසා මේ ඉදිරිපත් කරන තර්කය අපට පිළිගන්නට පුළුවන්කමක් නැහැ. මුහුදු කැම කෙරෙනවා නම්, එය වැළැක්වීමට අවශ්‍ය ඕනෑම වෙලාවක අපි ඒ සඳහා අවශ්‍ය කටයුතු කරනවා.

අක්මමන ගරු මන්ත්‍රීතුමා (රිචඩ් පතිරණ මහතා) පෙන්වුම් කළා, සමහර ප්‍රදේශවල මුහුදු ගලනවා කියා. ඒ ගරු මන්ත්‍රීතුමා නොදන්නාකම නිසා වෙන්නට ඇති එහෙම කීවේ. මුහුදු කැමත්, මුහුදු ගැලීමත් අතර වෙනසක් තිබෙනවා. මුහුදු ගැලීම සිදු වන්නේ මුහුදු අග්‍යාන්තරයේ තිබෙන යම් හේතුවක් නිසයි. ඒක මුහුදු කැමක් නොවෙයි. මම දන්නවා එතුමාගේ ප්‍රදේශයේ යම් යම් කොටස් වලට මුහුදු ගලනවා. වැලි කන්දට උඩින් මුහුදු ගලාගෙන ඇවිත් ගෙවල් යටට නොයෙකුත් හානි සිදුවෙනවා. ඒක මුහුදු කැමක් නොවේ. ඒ පිළිබඳව යම්කිසි ක්‍රියා මාර්ගයක් ගැනීම අපට එතරම් පහසු වෙන්නෙ නැහැ. මුහුදු ගැලීම තහනම් කරන්න දැනට නම් කාටවත් බැරි බවයි, අපට පිළිගන්නට සිදුවී තිබෙන්නෙ. නමුත් මුහුදු කැම ගැන නම් අවශ්‍ය පියවරවල් අපි ගන්නවා.

දැන මේ පියවර අපි ගන්නේ තාවකාලික වශයෙනුයි. නමුත් මීට ස්වල්ප මොහොතකට පෙර මා කීවා වාගේ මා නැවතත් මතක් කරනවා, අපි සැලැස්මක් සකස් කරන බව. ඒ සැලැස්ම සකස් කළාට පසුව අපි ඒ අනුව කටයුතු කරනවා. මේ මුහුදු කැම වැළැක්වීමේ පියවරක් වශයෙන්, දිගටම ගල් වැටී දැමීමෙන් හොඳය කියා මතයක් තිබෙනවා. නමුත් ඒ මතය වැරදියි. එහෙම කළොත් මුහුදෙන් තිබෙන ප්‍රයෝජනය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. එසේ ගල් වැටී දැමීම ගැන ධීවරයා සම්පූර්ණයෙන්ම විරුද්ධයි. එවිට ධීවර කර්මාන්තය කරගෙන යන්න බැහැ. තෙප්පම් ආදී දේවල් ගොඩට ගන්න බැරි වෙනවා. ඒ වාගේම මුහුදු වෙරළේ තිබෙන ලස්සන ස්වභාවය නැති වී යනවා. අපේ අනෙකුත් කර්මාන්තවලට එයින් ලොකු හානියක් වෙනවා. ඒ නිසා මුහුදු කැම සම්බන්ධව කටයුතු කිරීමේදී ගල්වැටී දැමීමට බලාපොරොත්තු වෙන්න එපා මම කියනවා. අපි මේ යෝධ සැලැස්ම සකස් කළාට පසුව කොයි අන්දමකට මේ මුහුදු කැම තවත්වනවාද කියන එක ඒ අවස්ථාවේදී කියන්නට පුළුවන්.

කෙසේවෙතත් මේ මුහුදු කැමට පිළියම් යෙදීමේ දී ගල්වැටී දැමීමට පමණක් නොවෙයි අප බලාපොරොත්තු වන්නේ. මුහුදු කැම වැළැක්වීමට තවත් නොයෙක් ක්‍රම තිබෙනවා. ඒ නිසා අපේ සැලැස්ම සකස් කළාට පසුව, ඒ අනුව කුමන ක්‍රමයක් කුමන තැනක යොදවනවාද කියන එක තීරණය කරගන්න පුළුවන්. ඒ ගැන අපි කරුණු සොයා බලන්න ඕනෑ. ඒ මන්ත්‍රීතුමා කීවා වගේ හිරිගල් කැඩීම නිසා මේක වෙන්න පුළුවන්. නමුත් ඒකම නොවෙයි, මුහුදු කැමට හේතුව. හිරිගල් නොකඩන ප්‍රදේශවලත් ඒක වෙනවා. ඒ නිසා අපි සොයන්න ඕනෑ හේතු මොනවාද කියා. ඒ ඒ තැන පවතින හේතු සොයා බලා ඒ ඒ තැනට සුදුසු පිළියම් යෙදීමට අපි කටයුතු කරනවා. මේ යෝධ මහ සැලැස්ම අපි සකස් කරන්නේ ඒ සඳහායි. නමුත් දැන් අපි තාවකාලික වැඩක් කරන්න පමණකි මේ පරිපූරක මුදල බලාපොරොත්තු වන්නේ.

මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න සතුටුයි. අපට මුහුදු කැම වැළැක්වීමට හොඳ දෙපාර්තමේන්තුවක් තිබෙන බව. එහි දක්ෂ නිලධාරී මහත්වරුන් සිටිනවා. ඒ වගේම කාර්යක්ෂම ඉංජිනේරු මහත්වරුන් ඉන්නවා. හදිසි වැඩ ඇතිවුණොම අපි කොන්ත්‍රාත්කරුවන් ලවාත් ඒවා කරවා ගන්නවා. අපට කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා, මේ මුහුදු කැමෙන් වෙරළ ආරක්ෂා කර ගන්න. ඒ සඳහා රජය අග්‍යාවශ්‍ය මුදල් අපට ලබා දෙනවා. එසේ දෙන්නේ නැත කියා කවුරු හෝ කියනවානම් ඒක වැරදියි. අවශ්‍ය වේලාවට අවශ්‍ය මුදල් අපට ලැබෙනවා. අවුරුද්ද පටන් ගැනීමේදී ම එක වරටම මෙපමණ මුදලක් අවශ්‍යය කියා අපට කියන්නට බැහැ. මුහුදු කැමේ හැටියටයි අපට මුදල් අවශ්‍ය වන්නෙත්, අපි ඉල්ලන්නෙත්. ඒ තත්වයට මුහුණ දීමට අවශ්‍ය ප්‍රමාණයට අපි මුදල් ඉල්ලනවා නම් ඒ අවශ්‍ය මුදල් අපට ලැබෙන බව මේ අවස්ථාවේදී මම මතක් කරන්නට ඕනෑ.

ප්‍රශ්නය විමසන ලදීත්, සහ සම්මත විය.
හිඟු කිලිනොච්චි ඉන්ද්‍රජයෝගන්තපායා. ශ්‍රී.
Question put, and agreed to.

පරිපූරක මුදල : මැලේරියා මර්දන ව්‍යාපාරය
குறை நிரப்புத் தொகை: மலேரியா தடுப்பு இயக்கம்

SUPPLEMENTARY SUPPLY :
ANTI-MALARIA CAMPAIGN

වෛද්‍යවාර්ය රංජිත අතපත්තු මහතා (සෞඛ්‍ය ඇමතිතුමා)
 (டாக்டர் ரஞ்சித் அத்தபத்து — சுகாதார அமைச்சர்)
 (Dr. Ranjith Atapattu - Minister of Health)

I move,

“ That a supplementary sum not exceeding Rupees Eighty seven million and nine hundred thousand (Rs. 87,900,000) be payable out of the Consolidated Fund of the Government of the Democratic Socialist Republic of Sri Lanka or any other fund or monies of, or at the disposal of the Government of the Democratic Socialist Republic of Sri Lanka or from the proceeds of any loans obtained by the Government of the Democratic Socialist Republic of Sri Lanka for the service of the Financial Year beginning on 1st January, 1984 and ending on 31st December, 1984 and that the said sum may be expended as specified in the Schedule hereto :-

Schedule		Rs.
Head : 151-Minister of Health		
Programme : 3 Community Health Services		
Recurrent Expenditure		82,200,000
Capital Expenditure		5,700,000
		<hr/>
		87,900,000

Sir, I would like to give a short explanation. There is a large sum of money. Since October 1982-

නියෝජ්‍ය කථානායකතුමා
 (பிரதிச் சபாநாயகர் அவர்கள்)
 (Mr. Deputy Speaker)

Order, please ! The Deputy Chairman of Committees will now take the Chair.

අනතුරුව නියෝජ්‍ය කථානායකතුමා මූලාසනයෙන් ඉවත් වූයෙන්, නියෝජ්‍ය කාරක සභාපතිතුමා [එඩ්මන්ඩ් සමරවික්‍රම මහතා] මුදලසතාරුව විය.
 அதன் பிறகு, பிரதிச் சபாநாயகர் அவர்கள் அக்கிராசனத்தினின்று அகலவே, குழுப் பிரதித் தலைவர் அவர்கள் [திரு. எட்மன்ட் சமரவிக்ரம்] தலைமை வகித்தார்கள்.

Whereupon MR. DEPUTY SPEAKER left the Chair, and MR. DEPUTY CHAIRMAN OF COMMITTEES (MR. EDMUND SAMARAWICKREMA) took the Chair.

වෛද්‍යවාර්ය රංජිත අතපත්තු මහතා
 (டாக்டர் ரஞ்சித் அத்தபத்து)
 (Dr. Ranjith Atapattu)

Mr. Deputy Chairman, the purpose of this supplementary vote for the anti-malaria campaign is due to the fact that there has been an unprecedented increase in malaria since of late. The reason for this are as follows :

In 1982 there was a sharp decrease in the incidence of malaria and a study done by the World Health Organization advised us to cut down on the spraying operation. Because we had almost reached the target level of two cases of Malaria per thousand population, which was to be achieved in 1986. Unfortunately, after we cut down the spraying operations, the worst drought

in 40 years set in 1982 resulting in pooling of some rivers and also the movement of people from traditionally non-malarious areas to the new settlement areas created another problem. Because once they went into the new areas and contracted malaria, as is customary, they came back to their old homes. Since the old homes were now suffering from the drought it was a very good reservoir for a fresh outbreak of Malaria. So the areas which not had Malaria for about 30 years, like the Kegalle District, suddenly got engulfed by the severe epidemic. Now we have got, almost to start afresh with a massive spraying operation. Most of our equipment is very old and all this money that we have asked for is to be spent on the purchase of drugs, Malathion and the supply of spraying equipment and vehicles.

I might at this moment also mention that the Japanese Government has come to our assistance with a large amount of equipment, spraying machines, vehicles and so on which will be available in the near future. The sole purpose of this supplementary vote is to meet with the unprecedented incidence of Malaria which has resulted from the severe drought that occurred in 1982. If there are any further points, I can clarify them.

ප්‍රශ්නය සභාවලින් කරන ලදී.
 வினா எடுத்தியம்பப்பெற்றது.
 Question proposed.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)

The capital expenditure is Rs. 5.7 million while the recurrent expenditure is Rs. 82.2 million. Why that amount of less capital ? That is including cars, drugs for Malaria and so on. I do not know why you have not given the break-down. Your recurrent expenditure is Rs. 82.2 million. There is a massive difference in these figures. In other words to utilize the capital expenditure of Rs. 5.2 million you are going to spend Rs. 82.2 million. If so, for what ? It is outside all norms of expenditure.

වෛද්‍යවාර්ය රංජිත අතපත්තු මහතා
 (டாக்டர் ரஞ்சித் அத்தபத்து)
 (Dr. Ranjith Atapattu)

When we talk of the purchase of Malathion because -

ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)

Exactly it is for the purchase of Malathion !

වෛද්‍යවාර්ය රංජිත අතපත්තු මහතා
 (டாக்டர் ரஞ்சித் அத்தபத்து)
 (Dr. Ranjith Atapattu)

The purchase of Malathion is Rs. 72 million.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

No! Your figures are wrong in this book. Can you read that, please.

Head 151 – Minister of Health.

Programme 3 – Community Health Services.
Recurrent Expenditure Rs. 82,200,000. Capital
Expenditure Rs. 5,700,000.

වෛද්‍යවාර්ෂ රංජිත් අතපත්තු මහතා
(டாக்டர் ரஞ்சித் அத்தபத்து)
(Dr. Ranjith Atapattu)

I will read out the details.

RECURRENT EXPENDITURE

Object Code 03 – Supplies and Requisites

Supplementary provision in a sum of Rs. 75,920,000 is required for the following reasons.

03 (5) (1) – Drugs

Supplementary provisions in a sum of Rs. 2,970,000 is required for purchase of Anti-malarial Drugs.

03 (9) (1) – Malathion

Consequent to adopting quarterly spraying which is essential, the insectide that has been procured for 1984 will be sufficient only up to October, 1984. Hence additional stocks of Malathion have to be procured for spraying during the months of November, December of 1984 and January of 1985 which is the peak transmission period. If sufficient stocks of malathion are not procured in time the Campaign will run out of insecticide for spraying which will have disastrous consequences on the community. The manufacturers also have to be given a lead-time of at least four (4) month for manufacture. It is therefore urgent that immediate provision be made for the purchase of 0.8 million lbs. of malathion.

Supplementary provision in a sum of Rs. 72,400,000 is required for the purchase of malathion. The other items are Rs. 550,000 for glass slides and Rs. 6 million for customs duty, BTT and port charges.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

How much is 0.8 million pounds of malathion ?

වෛද්‍යවාර්ෂ රංජිත් අතපත්තු මහතා
(டாக்டர் ரஞ்சித் அத்தபத்து)
(Dr. Ranjith Atapattu)

Rs. 72 million.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

0.8 million lbs. of malathion is Rs. 72, million ?

I will agree to this but I hope you will look into these figures.

ප්‍රශ්නය විමසන ලදී, සහ සම්මත විය.
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

கොconut සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත්
කෙටුම්පත
தெங்குப் பொருள் அபிவிருத்தி (சிறப்பேற்பாடுகள்)
சட்டமூலம்
COCONUT DEVELOPMENT (SPECIAL
PROVISIONS)
BILL

දෙවන වර කියවීමේ තියෙතෙ කියවන ලදී.
இரண்டாம் மீதிப்பிற்கான உட்களை வாசிக்கப்பட்டது.
Order for Second Reading read.

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வின்சன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

I move,

“That the Bill be read a Second time.”

ප්‍රශ්නය සහතික කළේ.
வினா எடுத்தியம்பப்பெற்றது.
Question proposed.

ගැරලිඩි හේරත් මහතා (අමතීතුමා) සහ තියෝජ් ජනනා වතු සංවර්ධන
අමතීතුමා)
(திரு. ஹரல்ட் ஹேரத் — அமைச்சரும் ஜனநா தோட்ட
அபிவிருத்திப் பிரதி அமைச்சரும்)
(Mr. Harold Herath—Minister and Deputy Minister of Janata
Estates Development)

May I suggest that Items 6 and 7 in the Order Paper be taken together because they are inter-related.

With regard to Item 6, before I explain the provisions of this Bill, I would like to refer to a slight error which has crept into Section 3(2) of this Bill. The reference to Section 22 of the Coconut Products Ordinance here should be read as Section 23. The necessary amendment will be made at the appropriate stage.

The prime objective of this Bill is to validate the imposition and payment of monies which were collected and credited to certain funds created for the development of the coconut industry. I find that successive Governments have imposed certain levies on the export of coconut and coconut products without appropriate legislation. The Auditor-General has commented on this and on the basis of these comments I obtained Cabinet approval to provide for these levies. However, as I will explain later, it is not proposed to continue with these levies any further.

Secondly, this Bill also provides for the repeal of provisions in certain Ordinances such as the Coconut Products Ordinance, the Coconut Research Ordinance and the Coconut Fibre Act pertaining to the levying of cesses. In other words, these Ordinances that have power to levy cesses will cease after this Bill is passed.

The objective of this exercise is to do a way with the various cesses and levies that have been imposed either under different legislation or administratively by the respective Ministries from time to time. In their place it is proposed to have a consolidated cess under the Coconut Development Act, No. 46 of 1971.

[ලක්ෂමන් ජයකෝඩ් මහතා]

Section 33(1) of the Coconut Development Act, No. 46 of 1971, provides for a cess called the Coconut Cess in respect of any coconut product to be levied in addition to any duties imposed under the law. However, no such cess has been levied under this provision up to now, obviously for the reason that several other cesses to which I have referred to earlier were in existence.

The Resolution under Item 7 of the Order Paper will provide for such a cess. This would mean that we will have a uniform cess which can be easily administered and better utilized for the development of the coconut industry.

The cess to be imposed on this basis will be as follows :-

Coconut Oil	0.15 cts per kg.
Desiccated Coconut	0.30 cts per kg.
Copra	0.22 cts per kg.
Fresh Nuts	Rs. 50 per 1,000 nuts.

Based on the exports of 1983, it is expected to yield Rs. 18.6 million per annum from this cess. It would be observed that the cess has been imposed only in respect of kernel products leaving out the other products especially fibre. This is because this section of the industry is somewhat weak at the moment and the question of bringing it under the cess will have to be considered later. This also would mean that the cess on fibre presently collected under other Ordinances will cease to be collected once this Bill and the Resolution are adopted.

As for the utilization of funds collected through this consolidated cess, they will be used primarily to facilitate the functions assigned to the Coconut Development Authority and the two functional bodies, namely the Coconut Cultivation Board and the Coconut Research Board under the Coconut Development Act. In this connection, special reference is requested to Section 20(i) of this Act. Broadly speaking, these functions could be stated as follows :-

- Development of the productivity of land in coconut plantations and other assistance for promotion of coconut cultivation ;
- Inter-cropping programmes and encouragement of animal husbandry in coconut plantations ;
- Promotion and regulation of processing of coconuts and manufacture of coconut products including maintenance of standards of quality ;
- Promotion of coconut and coconut product exports ;
- Research activities ;

- Promotion of co-operative endeavours and other institutional arrangements for the improvement of the coconut sector.

I must also hasten to add that it is not the intention of the Government to depend entirely on the earnings from this cess to support the coconut industry. It will continue to provide additional funds from the revenue of the Government for this purpose as it had done in the past. Funds made available by multi-lateral agencies and donor Governments also will continue to be available for this purpose. It is to supplement these other sources of funds that the consolidated cess will be used. The Hon. Members will agree that apart from assistance from outside, the industry will have to help itself. I commend this Bill for adoption by this House.

ප්‍රශ්නය සභාවලින් කරන ලදී.

ඩී. ආර්. ආර්. ආර්. ආර්. ආර්.

Question proposed.

ලක්ෂමන් ජයකෝඩ් මහතා

(ශ්‍රී. ල. සංග්‍රහණ ජයකෝඩ්)

(Mr. Lakshman Jayakody)

We see that the Hon. Minister is trying to regularise certain cesses that have been collected under various Boards that were created by the last government. Subsequently after this government came in I think they took off those Boards and had the Coconut Development Authority. Whatever that has been collected is lying on account of those Boards and now what he wants to do is, by an Act of Parliament, he wants to get it into one consolidated fund and not stop it at that and then in lieu of that amount he is going to levy at the rate of 50 cents per kg. coconut oil ; 30 cents per kg. desiccated coconut ; 22 cents per kg. copra and Rs.50 per 1000 nuts. That is what he wants to do.

I do not think we are going to oppose that, but I personally would like the Ministry of Coconut Industry, basically I feel that they are the policy making authority of the Ministry. They are interfering too much on the mill angle, copra angle and the trading angle rather than producing the coconut. Everything stems on this that we must have nuts for the mills to run, for the fibre mills to run, we must have coconut. But the irony of everything is that every year the quantum of coconut that is being produced is coming down or perhaps even the Hon. Minister might be thinking that when we tot up the figures the number of coconuts are there, but if you look into the final analysis of it, you will find that the numbers may be there, but the quantum of edible quality of coconut would have gone down. So, therefore, I would urge the Minister to stop all these Boards and various things. We have come to a basic problem, that is we are not going to have nuts and therefore concentrate more and more on the land, concentrate in planting and 100 per cent concentration ; get the entire staff to work on that and then you will

find the shipper, the miller, the BCC organization and all these people falling in line according to the production.

Now what has happened is they know that the quantum of nuts that are going out, and therefore, they are now susceptible to various types of manipulations that are going on and the poor Minister, sometimes we are critical of certain things he does, but I must say one thing, he has the power to listen and therefore I am telling him, let us forget everything and do not interfere in those sales room cesses etc., But let us go on one thing, that is, replanting, under planting and new planting and concentrate on that. Just push it on that because I know there was an occasion in the Planning Ministry under Mrs. Sirimavo Bandaranaike a very important thing she did was, she never allowed a single Minister to interfere with the Planning Ministry, and she was there at the planning operational room pushing at one point, on production, and did not interfere with other things. - (Interruption). Anyway, Sir, that really bore fruit. Here, we find that we are not concentrating on increasing the production of nuts. We are thinking, whether the nuts will fetch Rs. 10 at the next crop or the price will come down to Rs. 3. We are thinking in those terms. We are not thinking in terms of producing the nuts. That is my biggest complaint because I do not think that concentration is being given in the way that we want it to be done.

Therefore, I would like the Hon. Minister to let us know the basis on which this cess has been worked out. If one looks into the export of fresh nuts - I do not think it is exported now. I think it is banned.

හැරල්ඩ් හේරත් මහතා
(ති. ඩොරල්ඩ් හේරත්)
(Mr. Harold Herath)

No, there is no ban, but there has been a -

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

There is a licensing system. I do not know how this licensing system is being operated now. You must think like that. I do not know why you allow fresh nuts to be exported at a time like this. If the production reaches 2,500 million and above, I would agree that it should be allowed for export. But when we have no nuts here and we give permission for a little export, then the tendency is to export it. Then what happens ?

First and foremost it is an edible product which we lose. Secondly, it cannot be taken into the mills. That way we are losing a lot. It may be a small quantity but as a principle we would like to know what percentage is permitted for export. That is the most important thing. If the State does it, I have no objection - well, after all,

the State controls it - but if some individual is being given permission to export, then he is making an enormous amount of profit. That is where it goes wrong.

I would also like the Hon. Minister to let us know about the export of copra. Regarding the export of copra, I would say that you have given some sort of work for the workmen who convert nuts into copra. I would say this ; we are getting a very big market, a big amount for white copra which is produced in small quantities in the Kalpitiya area and right round the coast in the Puttalam District. That is reasonable.

Thirdly, desiccated coconut, for instance, is fetching 30 cents per Kg. Desiccated coconut is a very vulnerable area and so is coconut oil. Therefore, I would earnestly request the Hon. Minister to see whether these prices fit into the price structure of coconut.

The other day, I think, I made a submission to you or when you were not here to your Secretary that the BCC had gone and purchased out of Government Treasury funds a massive tonnage of coconut oil - 5,000 tons of coconut oil at Rs. 28,000 a ton - which had got stuck here. I cannot recollect whether they purchased DC or -

හැරල්ඩ් හේරත් මහතා
(ති. ඩොරල්ඩ් හේරත්)
(Mr. Harold Herath)

No.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

Not DC ? Only oil ? And today it fetches a very low price. Who is going to suffer the difference ? You may turn round and say that we are trying to bring about some sort of control in the price structure. You are not doing it. They are not doing it. They will ultimately lose and then bring pressure on you to ask the Treasury to waive it. Ultimately, the Treasury is not getting the money, and because of a bad transaction you will have to pay the money to the Treasury or you will have to write it off. This is what is happening. One thing, if it is a trading commodity and you have to write off any expenditure, I think the Treasury should not allow it. We should not allow it because it is only a trading commodity. It is not capital expenditure and it is recurrent expenditure.

I do not know what has happened to the stock of coconut oil you had, whether you are having it or whether you have sold it.

හැරල්ඩ් හේරත් මහතා
(ති. ඩොරල්ඩ් හේරත්)
(Mr. Harold Herath)

It is there.

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ஜனாப் எம். எல். எம். அபூசாலி)
(Mr. M. L. M. Aboosally)
I will.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)
I am very grateful to the hon. Deputy Minister.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(குழு உப தலைவர்)
(The Deputy Chairman of Committees)
He has given an assurance that he will table it tomorrow.

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ஜனாப் எம். எல். எம். அபூசாலி)
(Mr. M. L. M. Aboosally)
Not table it. I will bring it to the notice of my Minister and give a reply tomorrow.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)
Have the reply ready tomorrow.

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ஜனாப் எம். எல். எம். அபூசாலி)
(Mr. M. L. M. Aboosally)
Yes.

ප්‍රශ්නය විමසන ලදීත්, සහායමත විය.
வினா விடுக்கப்பெற்று ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

පාර්ලිමේන්තුව ඊට අනුකූලව අ. හා. 7.10 ට 1984
නොවැම්බර් 7 වන බද්ද අ. හා. 3 වන තෙක් කල් ගියේ ය.
அதன்படி, பி. யு. 7.10 மணிக்கு பாராளுமன்றம், 1984
நெசவம்பர் 7, புதன்ஆழிமை பி. யு. 3 மணிவரை
ஒத்திவைக்கப்பட்டது.
Adjourned accordingly at 7.10 p.m. until 3 p.m.
on Wednesday, 7th November, 1984.

Have the reply ready tomorrow
(Mr. M. I. M. Abood)

Yes
(Mr. M. I. M. Abood)

Questions put and answered

Answers to questions
on Wednesday 10 November 1981

I will
(Mr. M. I. M. Abood)

I am very grateful to the hon. Deputy Minister
(Mr. M. I. M. Abood)

He has given an assurance that he will table it tomorrow
(The Deputy Minister of Commerce)

Not table it. I will bring it to the notice of my Minister and give a reply tomorrow.
(Mr. M. I. M. Abood)